

Ceylon Government Gazette

Published by Authority.

No. 5,721—FRIDAY, SEPTEMBER 28, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1810
Western Province	1739	Land Resumption Notices...	...
Central Province	1754	Notices under Ordinance No. 1 of 1897...	1791 & <i>Suppl.</i>
Northern Province	—	Abstracts of Season Reports ...	1790
Southern Province	—	Notices under "The Forest Ordinance"	...
Eastern Province	1756	Sales of Arrack, Opium, and Toll Rents	1807
North-Western Province	1768	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	1771	Sales of Salt and Timber ...	1810
Province of Uva	—	Notifications of Close Season, Infected Areas, &c.	1810
Province of Sabaragamuwa	1786	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,849, W. P.

Colonial Secretary's Office,
Colombo, September 14, 1900.

ON Friday, November 16, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 8,575. Situation—Udugaha pattu of Salpiti korale.						
Village—Diyagama.						
6727	Galgodalanda	Crown	Jungle	8	1 5	30
6731	Unagahakumburadeniya	do.	Deniya	0	0 39	30
6730	Do.	do.	do.	0	0 11	30
Village—Magamma.						
6733	Wallagahalanda	Crown	Jungle	0	1 0	30
6735	Do.	do.	do.	2	2 18	30
Y 490	Galabodawatta	J. Babbu Appu	Cocoanut and jak 15 years old	0	1 4	30
Z 490	Delgahawatta	M. Siman Peris	—	0	1 10	30
Village—Diyagama.						
6736	Galgodellalanda	Crown	Jungle	1	3 2	30
Preliminary plan 9,812. Situation—Palle pattu of Hewagam kerale.						
Village—Walpita.						
6606	Egulelanda	Crown	Jungle	4	1 37	75
6607	Do.	do.	do.	0	0 16	75
1739						

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 9,791. Situation—Palle pattu of Hewagam korale. Village—Hokandara.					
W 621	Bogahawatta, formerly Dawatagahagodella	K. Louis Perera	Garden	2 3 9	25
X 621	Do.	do.	Encroachment	0 0 25	15
Preliminary plan 9,837. Situation—Palle pattu of Hewagam korale. Village—Panagoda.					
6638	Kosgahhalanda	Don Sarnalis Allis	Cocoanut 12 years old	5 0 0	25
6639	Do.	do.	do.	0 0 23	25
6640	Do.	do.	Cocoanut and jak 12 years old	1 1 39	35
6640½	Do.	Crown	Owita land	0 1 31	15
Preliminary plan 9,896. Situation—Palle pattu of Hewagam korale. Village—Homagama.					
6719	Kahatagahalanda	Menikhami	Cocoanut 6 to 15 years old	1 0 9	30
6720	Kahatagahawatta	Uggallage Anelis	do.	1 2 23	40
6721	Do.	Crown	Chena	1 1 38	25
Preliminary plan 9,749. Situation Meda pattu of Hewagam korale. Village—Wagga.					
9460	Wilaudadeniyalanda	I. Babanissa	Cocoanut 3 years old	2 2 27	20
Village—Pinnawala.					
E 617	Kiriwanawatta	P. Sardiel	Cocoanut 30 years old	3 3 8	150
F 617	Do.	do.	Cocoanut 20 years old	0 1 3	150
Village—Wagga.					
9461	Mahayahahena	P. Simachi Appu	Cocoanut plants 5 years old	0 1 12	25
9462	Do.	Crown	Jungle	2 1 16	20
Preliminary plan 10,476. Situation—Meda pattu of Siyane korale. Village—Nungomuwa.					
D 733	Kahatagahalanda	K. Dillohami and another	50 cocoanut trees 4 years old	1 2 12	50
E 733	Do.	do.	5 jak trees	1 0 21	50
F 733	Do.	do.	1 jak tree	0 0 10	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,849, W. P.

වනි 1900 ක්වු සැප්තැම්බ් මස 14 වෙනි දින කොළඹ
මහසෙනෙකාරීස්ථානයේදී කන්දෝරුවේදීය.

මහසෙනෙකාරීස්ථානයේදී ආණ්ඩුවේ ඉස්කලාත්තාන්සේ. විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව
සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වනි 1900 ක්වු සොවැම්බ් මස 16 වෙනි දිනවු සිකුරුද
දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 8,575. පිහිටීම—සල්පිරිකෝරලේ උඩුකහපත්තුව. ගම—දියගම.

නො.	ඉඩමේ නම.	තොගෙහි අගයේ නම.	අන්දම.	අක්කර	
				මහස. රා. ප.	සහ මිල. රු.
6727	ගල්ගොඩලත්ද	ආණ්ඩුව	කැලේ	8 1 5	30
6731	උකගහකුඹුරේ දෙහිය	එම	දෙහිය	0 0 39	30
6730	එම	එම	එම	0 0 11	30
ගම—වාගම්මත.					
6733	වල්ලාගහලත්ද	ආණ්ඩුව	කැලේ	0 1 0	30
6735	එම	එම	එම	2 2 18	30
Y 490	ගලබොඩවත්ත	ඊ. බබ්බුඅප්පු	පොල් සහ කොස් 15 අවිරුද්‍ර වසස්	0 1 4	30
Z 490	දෙල්ගහවත්ත	ම. සිමසපිරිස්	—	0 1 10	30
ගම—දියගම.					
6736	ගල්ගොඩැල්ලත්ද	ආණ්ඩුව	කැලේ	1 3 2	30
සිතියම 9,812. පිහිටීම—සෝගම්කෝරලේ පල්ලේපත්තුව. ගම—වල්පිට.					
6606	එගුලේලත්ද	ආණ්ඩුව	කැලේ	4 1 37	75
6607	එම	එම	එම	0 0 16	75
සිතියම 9,791. ගම—ගෝකන්දර.					
W621	බෝගහවත්ත, ඉස්කර දවටගහගොඩැල්ල	ක. ලුවිස් ප්‍රෙරු	වගාව	2 3 9	25
X 621	එම	එම	අල්ලාගත් ඉඩම	0 0 25	15
සිතියම 9,837. ගම—පනාගොඩ.					
6638	කොස්ගහලත්ද	දෙත් කරන්දේස්අල්ලීස්	6 අවිරුද්‍ර වසස් පොල්	5 0 0	25
6639	එම	එම	එම	0 0 23	25
6640	එම	එම	12 අවිරුද්‍ර වසස් පොල් සහ කොස්	1 1 39	35
6640½	එම	ආණ්ඩුව	බිහිට	0 1 31	15

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අයදම.	අක්කර	
				මහක. අ. රු. ප.	අක මිල. රු.
6719	කහවගහලන්ද	සිතියම 9,896. මැතින්කාමි	අචිරුදු 6 හිට 15 දක් වා වගස් පොල්	1 0 9	30
6720	එම වත්ත	උ. අනෙලිය	එම	1 2 23	40
6721	එම	ආණ්ඩුව	හේන	1 1 38	25
9460	සිතියම 9,749. වෙලුරුඩදෙතිල ලන්ද	පිඤ්චි—හේවාගමිකෝරලේ ඉ. බබානිසා	මැදපත්තුව. ගම—වග. 3 අචිරුදුවගස් පොල් සහ තවත්	2 2 27	20
E 617	කිරිවාතාවත්ත	ගම—පිත්තවල. ප. සර්දියෙල්	30 අචිරුදු වගස්පොල්	3 3 8	150
F 617	එම	එම	20 එම	0 1 3	150
9461	මහසායේ හේන	ගම—වග. පි. සිමන්චිඅප්පු	5 එම	0 1 12	25
9462	එම	ආණ්ඩුව	කැලේ	2 1 16	20
D 733	සිතියම 10,476. කහවගහලන්ද	පිඤ්චි—සියනුකෝරලේ ක. දිලෝගාමි සහ කෙතෙක්	මැදපත්තුව. ගම—නංගොඩුව. 4 අචිරුදු වගස් පොල්	1 2 12	50
E 733	එම	එම	ගස් 50 කොස්ගස් 5ක්	1 0 21	50
F 733	එම	එම	කොස්ගස්	0 0 10	50

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්කකරුලත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසසාකීර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒරත්තලත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තවත්සේගේ ආඥාව ලෙස,
ධම්මලා. ටී. චේලරි,
වැඩබලන මහසෙකකාරීස් මමිහ.

No. 1,850, w. p.

Colonial Secretary's Office,
Colombo, September 14, 1900.

ON Friday, November 2, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,785. Situation—Meda pattu of Hewagam korale.
Village—Miriagalla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.	Rs.	
6534	Moragahalanda	Crown	Forest	5 1 3		100
6535	Moragahalandahena	do.	Chena overgrown with jungle	0 2 18		100
6536	Miriagallalanda	do.	Cocoanut and jak 5 years old	9 1 17		100
6537	Do.	do.	Forest	16 2 14		100
6538	Kahatagahawatta	do.	Jungle	0 2 6		100
6539	Dodangahahenalanda	do.	Forest	8 0 10		100
Village—Malagala.						
6540	Dodangahahenalanda	Crown	Forest	9 2 17		100
Preliminary plan 7,833. Situation—Meda pattu of Hewagam korale. Village—Padukka.						
4656	Ketakelagahalanda	Crown	Overgrown chena	7 3 31		50
4657	Kahatagahawatta	M. Juan Appu	A few cocoanut 15 to 20 years old	1 0 12		50
4659	Dikhenawatta	M. Nicholas Appu	A few cocoanut 25 years old	1 1 34		75
4660	Kahatagahalanda	Crown	Overgrown chena	13 0 6		50
4664	Illukhenakoratawa	M. Agonis Appu and another	Cocoanut 15 years old	0 1 16		60
4665	Illukhena	M. Babbu Appu	do.	6 0 8		60
R 419	Alutawilakumbura	do.	Field	0 2 31		60
4666	Dikhena	M. Telenis Appu	Cocoanut, jak, and arecanut	1 3 31		60
Preliminary plan 9,788. Situation—Udugaha pattu of Hewagam korale. Village—Nilluwattuduwa.						
6547	Dummalalanda	Crown	Bata jungle	5 0 13		20
Preliminary plan 9,808. Situation—Udugaha pattu of Hewagam korale. Village—Welikanna.						
6601	Galpottelanda	Crown	Jungle	3 1 12		50
J 623	Galpottelandawatta	G. Kalistinu Appu	Cocoanut 6 to 15 years old	0 1 13		50
6602	Galpottelandahena	K. Domingo Appu	Cocoanut 4 to 8 years old	1 1 26		30
K 623	Galpottelandawatta	do.	Cocoanut 15 years old	0 0 18		50
Preliminary plan 9,795. Situation—Meda pattu of Hewagam korale. Village—Wagga.						
6569	Tunmodaralanda	Crown	Jungle	0 2 2		100
6570	Do.	do.	do.	1 2 17		100

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
I 622	Tunmodaralandawatta	A. Marihami	Cocoanut, &c., 10 years old	0	1 26	50
J 622	Do.	do.	do.	0	0 25	50
K 622	Do.	do.	do.	0	1 12	50
Preliminary plan 9,793. Situation—Udugaha pattu of Hewagam korale. Village—Niripola.						
6564	Kahatugahawatta	R. Girigoris Appu	Cocoanut 6 to 12 years old	0	0 8	80
6565	Do.	Crown	Chemu	0	0 15	25
6566	Godigomuwadeniya	Jussey Appu	Deniya	0	0 21	25
6567	Do.	W. David and D. Juanis Appu	Young cocoanut	0	0 37	20
6568	Do.	D Juanis Appu	Arecanut 20 years old	0	0 29	20
Preliminary plan 9,615. Situation—Meda pattu of Hewagam korale. Village—Atigala.						
Z 608	Welikadapitiyaowita	S. Madilis Appu and another Owita		9	0 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,850, W. P.

වසූ 1900 ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දින කොළඹ මහලේකුතුමා විසින් ප්‍රකාශයක් කළේය.

විකුණායම් කොමිෂන් වැනි විවිධ ආණ්ඩුවේ ඒකකයන්ගේ පිළිස් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේ නක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වසූ 1900 ක්වූ නොවැම්බර් මස 2 වෙනි දිනවූ සිකුරුද දවල් 12ව කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර පිකුණුවනු ලැබේ.

අංකය.	ඉඩමේ නම.	අයිතිකම් කීයක්කා.	අත්දම.	අ. රු. ප.	රු.
6534	මොරගලන්ද	ආණ්ඩුව	මුකලාන	5	1 3 100
6535	එම හේන	එම	හේන	0	2 18 100
6536	මිරිසාගලන්ද	එම	කොස් සහ පොල් 5 අඩු රූද වසස්	9	1 17 100
6537	එම	එම	මුකලාන	16	2 14 100
6538	කහවගහවත්ත	එම	කැලේ	0	2 6 100
6539	දෙවනගහහේන ලන්ද	එම	මුකලාන	8	0 10 100
6540	එම	ආණ්ඩුව	එම	9	2 17 100
සිතියම 9,785. පිහිටීම—හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—මිරිසාගල.					
4656	කැටකැලගලන්ද	ආණ්ඩුව	හේන	7	3 31 50
4657	කහවගහවත්ත	ම. ප්‍රාන්තය	අවුරුදු 15 හිට 20 වසස් පොල්	1	0 12 50
4659	දික්ගෙවත්ත	ම. නිකුත්තේරිය	25	1	1 34 75
4660	කහවගහලන්ද	ආණ්ඩුව	හේන	13	0 6 50
4664	ඉඵක්ගේන කොරවුව	ම. අයෝනීන්දරපු සහ කෙතෙක්	15 අවුරුදු වසස් පොල්	0	1 16 60
4665	ඉඵක්ගේන	ම. බිඹුඅප්ප	එම	6	0 8 60
R 419	අඵකවිලකුඹුර	එම	අඹුර	0	2 31 60
4666	දික්ගේන	ම. ගෙලෙහිස්අප්ප	පොල්, කොස් සහ පුවක්	1	3 31 60
6547	සිතියම 9,788. පිහිටීම	හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම—හේවාවත්තුව.	ආණ්ඩුව	5	0 13 20
6601	ගල්පොත්තෙලන්ද	ආණ්ඩුව	කැලේ	3	1 12 50
J 623	එම වත්ත	ග. කැලීස්නිකුඅප්ප	අවුරුදු 6 හිට 15ක් වසස් පොල්	0	1 13 50
6602	එම හේන	ක. චුම්බුඅප්ප	එම 4 හිට 8	1	1 26 30
K 623	එම වත්ත	එම	15	0	0 18 50
සිතියම 9,795. හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—වග.					
6569	කුත්තේරියලන්ද	ආණ්ඩුව	කැලේ	0	2 2 100
6570	එම	එම	එම	1	2 17 100
I 622	එම වත්ත	අ. මාරිහාමි	10 අවුරුදු වසස් පොල්	0	1 26 50
J 622	කුත්තේරියලන්ද වත්ත	එම	අවුරුදු 10ක් වසස් පොල්	0	0 25 50
K 622	එම	එම	එම	0	1 12 50
සිතියම 9,793. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම—කිරිපොල.					
6564	කහවගහවත්ත	ර. ග්‍රීන්හිස්අප්ප	අවුරුදු 6 හිට 12ක් දක්වා වසස් පොල්	0	0 8 80
6565	එම	ආණ්ඩුව	හේන	0	0 15 25
6566	ගලිගොඩුවදෙහිය	ජයේඅප්ප	දෙහිය	0	0 21 25

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අත්දැම.	මකක. අ. රු. ප.	අත්කර ගත මිල. රු.
6567	ගලියොවුඩ්දෙවිය	ව. දුමින් සහ හි. ජුවානිස් අප්පු	පැලවගාව	0 0 37	20
6568	එම	හි. ජුවානිස් අප්පු	අවරුදු 20ක් වසස් සුවස්	0 0 29	20
Z 608	සිතියම 9,615. වැලිකඩපිටිය මිව්ව	පිහිටීම හේවාගමකෝරල මදිලිය අප්පු සහ කෙනෙක්	මිව්ව	9 0 0	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චනාත්මකයන්ගෙන්ද, එක්වීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්මකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙක,
 ධම්මලා. පී. චේලර්,
 වැඩබලන මහසෙකුකාරීන් වමන.

No. 1,851, W. P. Colonial Secretary's Office, Colombo, September 17, 1900.

ON Tuesday, November 13, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

(a) That the purchaser shall erect on the lot purchased by him a suitable building within eighteen months of the completion by him of the purchase upon a plan to be approved by the Government, and that in default of complying fully with this condition the sale shall be null and void, and the purchase amount will be refunded to the purchaser.

(b) That the said plan, showing the design and character of the buildings to be constructed, shall be submitted to the Government Agent for approval of the Government within three months from the date of completion of purchase, and any subsequent additions to the buildings should have the like approval before construction.

(c) That the buildings to be erected shall be applied only to such purposes as shall from time to time be approved by the Government.

Preliminary plan 10,871. Situation—Cinnamon Gardens in Ward No. 9, within the Municipality of Colombo. Claimant—Crown.

Lot.	Village.	Description.	Extent.		Upset Price per Acre. Rs.
			A.	R. P.	
9815	Cinnamon gardens	Grass land with a strip of low jungle on roadside	2	0 5	8,000
9816	Do.	do.	2	0 4	8,000
9817	Do.	do.	1	3 34	8,000

These lots lie towards the south of the Agricultural School grounds. Further information respecting these lauds may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,851, W. P. වෛ 1900 ක්වූ සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ මහසෙකුකාරීන්ගේ කාර්යාලයේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්මකයන් විසින් මෙහි අගන සඳහන්වන ආණ්ඩුව සඳහා ගත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෛ 1900 ක්වූ කොටු මිස 13 මෙන් දිනවූ අගන රුපාදු දවල් 12ට කොළඹ කවමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙන්නවා ඇත.

(අ) ඉඩම මිලේටගන්නා අග විසින් මිලේටගැනීම සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන්ම පවත් දහඅට මාසයක් ඇතුළත සැලකෙන ගෙයක් මිලේටගත් ඉඩමේ සාදන්නට හිතැත. ආණ්ඩුවට ඒකලවන සිතියමක් එකඟව සාදන්නට හිතැත. මේ නියමයට සම්පූර්ණයෙන්ම එකඟව ක්‍රියාකොටගැනීමට පස්වන අවලංගුකර ගන්නා ඇත. එවිට මිලේටගත් අග දුන් මුදල නැවත ඔවුන්ට දෙන්නට යෙදෙන්නවා ඇත.

(භ) ගොඩනගන්නට ගෙවල්වල සටහන සහ අත්දැම දක්වන එකී සිතියම ආණ්ඩුව විසින් ඒකලවන සා පිනිස මිලේටගැනීම සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන්ම දින පවත් තුන්මාසයක් ඇතුළත ආණ්ඩුවේ ඒජන්තලන්තාත්මකයන්ට පෙන්වා සිටින්නට හිතැත. එසේම ඒ ගෙවල් ආදියට දෙවනු එකතුකොට සාදන ගොඩනැගිලි ආදිය ගැණන් ඒවා සාදන්නට පලවුවෙන් ආණ්ඩුවේ කැමැත්ත ගත්ව හිතැත.

(උ) සාදන ගෙවල් ආදිය ආණ්ඩුව විසින් කලින්කලට ඒකලවන කටයුතුවල යෙදී යුතුය.

කොළඹ මිසුනිසිපල් වෝර්ඩ් කොමිෂර් විසේ කුරුදුවන්නේ. සිතියමේ කොමිෂර් 10,871. අත්කර ගත මිල.

නො.	නම.	අයිතිකම් කියවීම.	අත්දැම.	මකක. අ. රු. ප.	අත්කර ගත මිල. රු.
9815	කුරුදුවන්න	ආණ්ඩුව	ගහබිම සහ පාරඅසිනේ සැලැවන්	2 0 5	8,000
9816	එම	එම	එම	2 0 4	8,000
9817	එම	එම	එම	1 3 34	8,000

මෙම ඉඩම් ගොවිකමාන්ත පාඨශාලාවට දකුණෙන් පිහිටා තිබේ. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චනාත්මකයන්ගෙන්ද, මිනිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්මකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙක,
 ධම්මලා. පී. චේලර්,
 වැඩබලන මහසෙකුකාරීන් වමන.

No. 1,852, W. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1900.

ON Tuesday, November 13, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,899. Situation—Dasiya pattu of Alutkuru korale north.
Village—Horampella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Y 628	Kahatagahawatta	H. Jayatuwa and others	Old garden	3	1 14	300
Z 628	do.	A. Lassama and others	do.	1	2 21	300
A 629	Hawarikumburepillewa	do.	Garden	0	0 21	200
B 629	Hawarikahatagahawatta	A. Sobana	do.	0	0 2	200

Preliminary plan 9,864. Situation—Dasiya pattu of Alutkuru korale north.
Village—Asgiriwalpola.

N 627	Gulagawapillewawatta	N. Fernando	Garden	0	0 26	20
O 627	Hikgahalandawatta	T. Hitanaris and others	Old garden	0	1 22	200
P 627	do.	do.	One cocoanut tree	0	0 10	25
6665	do.	do.	Twelve cocoanut trees 30 years old	0	1 32	100
6666	do.	do.	One cocoanut tree 30 years old	0	0 16	25
6667	Hikgahalanda	Claimed by Ago Perera	Several large jak trees	5	2 38	15
6668	do.	do.	Four cocoanut trees 50 years	0	0 9	15
Q 627	do.	T. Hitanaris and others	Old garden	0	0 23	200
R 627	Batadombagahawatta	G. Kusalhami	do.	1	0 37	200

Preliminary plan 9,780. Situation—Dunagaha pattu of Alutkuru korale north.
Village—Pahalamadampella.

S 627	Mulagahawatta	K. Marishal Appu	Garden	0	2 34	150
-------	---------------	------------------	--------	---	------	-----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,852, W. P.

වම් 1900 ක්වු සැප්තැම්බ් මස 18 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

මස්තාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1900 ක්වු නොවැම්බ් මස 13 වෙනි දිනදී අගනරුවාද දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 9,899. පිහිටීම—උතුරු අළුත්කුරුකෝරලේ දැසියපත්තුව. ගම—හොරම්පාල්ල. අක්කර ගණ මිල.

නං.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	අ. රු. ප.	රු.	
Y 628	කහටගහවත්ත	හ. ජයතුවා සහ තවත්	පරණ වගාව	3	1 14	300
Z 628	එම	ඒ. ලස්සමා සහ තවත්	එම	1	2 21	300
A 629	හවරිකුඹුරේපිල්ලාව	එම	වගාව	0	0 21	200
B 629	එම නොහොත් කහට ගහවත්ත	එ. සොබනා	එම	0	0 2	200

සිතියම 9,864. ගම—අස්ගිරිවල්පොල.

N 627	ගුලගාවාපිල්ලාවේවත්ත	හ. ප්‍රසාන්ද	වගාව	0	0 26	20
O 627	හික්කහලන්දේවත්ත	හ. හිතනාරිස් සහ තවත්	පරණ වගාව	0	1 22	200
P 627	එම	එම	1 පොල්ගසක්	0	0 10	25
6665	එම	එම	පොල්ගස 12ක් 30 අවුරුදු වයස්	0	1 32	100
6666	එම	එම	30 අවුරුදු වයස් පොල් ගසක්	0	0 16	25
6667	හික්කහලන්ද	අගෝප්‍රෙරු	ලොකු කොස්ගස සිල්පසක්	5	2 38	15
6668	එම	එම	50 අවුරුදු වයස් පොල් ගස 4ක්	0	0 9	15

Q 627	එම	හ. හිතනාරිස් සහ තවත්	පරණ වගාව	0	0 23	200
R 627	බවදෙඹුගහවත්ත	හ. කුසලහාමි	එම	1	0 37	200

සිතියම 9,780. පිහිටීම—උතුරු අළුත්කුරුකෝරලේ දුනගහපත්තුව. ගම—පහලොදුපාල්ල.

S 621	මුලගහවත්ත	ක. මරිසල්අප්පු	වගාව	0	2 34	150
-------	-----------	----------------	------	---	------	-----

මෙම ඉඩම් හැර වැඩිදුර කාරණා සර්වේයර්ජන්තවරයාගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මස්තාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
ඩබ්ල්යු. ටී. වෙලර්,
වැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

No. 1,853, W. P.

Colonial Secretary's Office,
Colombo, September 16, 1900.

ON Tuesday, November 13, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,528. Situation—Dasiya pattu of Alutkuru korale north.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
					A.	R.	per Acre.
					A.	R.	Rs.
L 603	Madelgomuwa	Galakumbura	J. Siyadoris and others	Field	2	3	8 150
N 603	Do.	do.	B. Migel Appu and others	do.	1	2	15 150
O 603	Do.	do.	J. Siyadoris and others	do.	0	1	4 150
P 603	Do.	do.	J. Peris Appu and others	do.	1	0	4 150
Q 603	Do.	do.	J. Migel Appu	do.	0	1	2 150

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,853, W. P.

වර්ෂ 1900 ක්‍රම සැලැස්ම මස 16 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නියෝගයට අනුව.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේ වසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වර්ෂ 1900 ක්‍රම නොවැම්බර් මස 13 වෙනි දිනට අභ්‍යන්තරව දෙසැම්බර් 12 වන කොළඹ කමිටුවේදී වෙන්දේසික විකුණවීමට යෙදෙනවා ඇත.

පිහිටීම 9,528. පිහිටීම උතුරු අර්ධකුරුකෝරලේ දැකිය හැකිය. මම—මාදුල්ලොවුම. අක්කර මහත. ගස මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
L 603	කාලකුඹුර	ජ. සියදොරිස් සහ තවත්	කුඹුර	2	3 8 150
N 603	එම	බ. මිගෙල් අප්පු සහ තවත්	එම	1	2 15 150
O 603	එම	ජ. සියදොරිස් සහ තවත්	එම	0	1 4 150
P 603	එම	ජ. පිරිස් අප්පු සහ තවත්	එම	1	0 4 150
Q 603	එම	ජ. සියදොරිස් සහ තවත්	එම	0	1 2 150

මේ ඉඩම් ඇණ වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ නියෝගයට අනුව, විකිණීමේ කොන්දේසි ඇණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේ දැනගනිමට පුළුවන.

හරකර ආණ්ඩුකාර උතුරානන්වගන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ල්. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙවිවරයා.

No. 1,854, W. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1900.

ON Monday, November 19, 1900, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for settlement, at the Negombo Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and nineteen allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 10,062. Village—Kepingoda.

Lot.	Name of Land.	Description.	Extent.		Fees for Certificate of Quiet Possession.
			A.	R.	Rs. c.
419	Debadiwalakanattewatta	Old garden	4	2	19 0
419½	Do.	do.	0	1	25 3 50
421	Madangahakele	do.	0	0	12 3 50
422	Do.	Claimed as part of old garden	0	3	30 3 50
424	Madangahawatta	Garden	0	0	24 3 50
425	Do.	do.	0	0	30 3 50
427	Madangahakele	Claimed as part of old garden	0	2	12 3 50
428	Madangahawatta	Garden	0	1	34 3 50
430	Do.	do.	0	0	35 3 50
431	Do.	Old garden	0	1	24 3 50
432	Do.	do.	0	0	3 3 50
434	Suriyagahawatta	do.	0	2	11 3 50
435	Suriyagahakele	Claimed as part of old garden	0	3	10 3 50
436	Do.	do.	1	1	26 6 0
437	Dombagahawatta	Old garden	2	3	20 8 50
438	Ambagahawatta	do.	0	2	25 3 50
439	Madangahawatta	do.	3	2	11 11 0
440	Do.	do.	0	0	12 3 50
441	Do.	do.	1	0	18 6 0
442	Do.	do.	0	0	17 3 50
443	Bangalawewatta	do.	0	1	12 3 50
444	Do.	do.	0	0	4 3 50

C 2*

Lot.	Name of Land.	Description.	Extent.			Fees for Certifi- cate of Quiet Possession.
			A.	R.	P.	Rs. c.
445	Bangalawewatta	Old garden	0	1	10	3 50
446	Do.	do.	0	0	4	3 50
447	Madangahawatta	do.	1	3	0	6 0
448	Do.	do.	0	0	24	3 50
449	Debadiwalakanattewatta	do.	1	1	22	6 0
450	Do.	do.	0	1	19	3 50
451	Debadiwala	Claimed as part of old garden	2	2	25	8 50
452	Do.	do.	0	0	11	3 50
453	Debadiwalakanattewatta	Old garden	5	0	36	18 0
454	Heraligahaowita	Claimed as part of old garden	0	0	38	3 50
455	Madangahawatta	Garden	0	1	37	3 50
456	Do.	Old garden	1	1	16	6 0
457	Bangalawewatta	do.	0	0	8	3 50
458	Do.	do.	0	0	18	3 50
459	Do.	do.	0	3	9	3 50
460	Do.	do.	0	0	24	3 50
461	Debidiwala	Pond	0	2	37	—
462	Do.	do.	0	3	37	3 50
463	Wetakeiyagahawatta	Old garden	1	2	29	6 0
464	Kirillagahawatta	Garden	0	0	39	3 50
465	Do.	Old garden	1	3	1	6 0
466	Suriyagahawatta	do.	1	3	15	6 0
467	Talgahawatta	do.	2	0	38	8 50
468	Diulgahawatta	do.	0	2	4	3 50
469	Do.	do.	0	0	25	3 50
470	Suriyagahawatta	do.	2	2	16	8 50
471	Talgahawatta	do.	0	1	35	3 50
472	Do.	do.	0	0	11	3 50
473	Gansuriyagahawattewila	Pond	0	3	14	—
474	Gansuriyagahawatta	Old garden	2	0	4	8 50
475	Do.	do.	0	0	8	3 50
476	Suriyagahawatta	do.	1	3	28	6 0
477	Do.	do.	0	0	8	3 50
478	Do.	do.	0	0	6	3 50
479	Do.	do.	0	0	33	3 50
480	Do.	do.	0	0	2	3 50
481	Do.	do.	0	2	21	3 50
482	Do.	do.	0	0	12	3 50
483	Do.	do.	1	0	34	6 0
484	Do.	do.	0	0	13	3 50
485	Do.	do.	1	0	20	6 0
486	Do.	do.	0	0	8	3 50
487	Madawala	Pond	2	3	22	—
488	Talgahawatta	Garden	0	0	27	3 50
489	Wetakeiyagahawatta	Old garden	0	2	23	3 50
490	Do.	do.	0	0	30	3 50
491	Do.	do.	2	0	8	8 50
492	Do.	do.	0	0	31	3 50
493	Do.	do.	0	0	11	3 50
494	Do.	do.	1	2	26	6 0
495	Do.	do.	0	0	11	3 50
496	Suriyagahawattadalupota	Garden	0	1	11	3 50
497	Wetakeiyagahawattadalupota	do.	0	0	20	3 50
498	Bakmigahawattadalupota	do.	0	0	28	3 50
499	Do.	do.	0	0	26	3 50
500	Bakmigahawatta	Old garden	0	1	3	3 50
501	Do.	do.	0	0	10	3 50
502	Do.	do.	0	0	24	3 50
503	Do.	do.	0	0	5	3 50
504	Wetakeiyagahawatta	do.	0	0	16	3 50
505	Do.	do.	0	0	6	3 50
506	Do.	do.	0	1	3	3 50
507	Do.	do.	0	0	7	3 50
508	Bakmigahawatta	Garden	0	0	7	3 50
509	Do.	do.	0	0	1	3 50
510	Ehetugahawatta	Old garden	0	2	2	3 50
511	Do.	do.	0	0	9	3 50
512	Do.	do.	0	0	21	3 50
513	Do.	do.	0	0	9	3 50
514	Wetakeiyagahawatta	do.	1	1	24	6 0
515	Wetakeiyagahawatta or Ehetugahawatta	do.	0	3	10	3 50
516	Ehetugahawatta	do.	0	1	5	3 50
517	Do.	do.	0	0	17	3 50
518	Do.	do.	0	1	15	3 50
519	Do.	do.	0	0	14	3 50
520	Do.	do.	0	0	26	3 50
521	Do.	do.	0	0	35	3 50
522	Do.	do.	0	1	19	3 50
523	Kadolgahawattekele	Claimed as part of old garden	0	1	15	3 50

Lot.	Name of Land.	Description.	Extent.		Fees for Certificate of Quiet Possession.
			A.	R. P.	Rs. c.
524	Kadolgahawatta	Old garden	0	3 21	3 50
525	Dimbulgahawatta	do.	0	0 15	3 50
526	Do.	do.	0	0 1	3 50
527	Tuduwegawatta	do.	0	1 37	3 50
528	Do.	do.	0	0 3	3 50
530	Debidituduwegawatta	do.	1	2 35	6 0
531	Debidituduwegawattekele	do.	0	1 37	3 50
532	Do.	do.	0	0 2	3 50
533	Suriyagahawatta	do.	0	3 9	3 50
534	Do.	do.	0	0 3	3 50
535	Do.	do.	0	1 7	3 50
536	Do.	do.	0	0 3	3 50
537	Do.	do.	0	3 8	3 50
538	Munamalgahawatta	do.	0	1 28	3 50
539	Do.	do.	0	0 11	3 50
540	Suriyagahawatta	do.	0	1 11	3 50
540½	Do.	do.	0	0 0.75	3 50

Certificates of quiet possession will be issued for these lots on payment of the fees noted against them. These fees must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,854, W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරානන්දයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒකකලනානන්ද විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දිනට දායක වූ මුදල මාසයකදී නිවැරදිව ගෙවනවා ඇත.

බස්නාහිර දිසාවේ මිහඳු පලායේ උතුරු අග්‍රයන්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 119ක්.

සහතිකපත්‍රය සහතික කළ මුදල. සිතියම 10,062. ගම—කැපුන්ගොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	මහත. රු. ප.	සුදු මුදල. රු. ශ.
419	දෙබාදිවලකනන්දේවත්ත	ජ. දෙවන් ජෝශප් සහ තවත්	පරණ වගාව	4 2 19	16 0
419½	එම	එම	එම	0 1 25	3 50
421	මාදන්ගහකැලේ	ජ. දෙන සබ්බිකානාමි සහ තවත්	එම	0 0 12	3 50
422	එම	එම	පරණ වගාවේ කැබ්ලිලක්	0 3 30	3 50
424	මාදන්ගහවත්ත	එම	වගාව	0 0 24	3 50
425	එම	හෙ. මන්තෙස් අප්පහාමි	එම	0 0 30	3 50
427	මාදන්ගහකැලේ	ජ. මිහෙල්අප්ප	පරණ වගාවේ කැබ්ලිලක්	0 2 12	3 50
428	මාදන්ගහවත්ත	එම	වගාව	0 1 34	3 50
430	එම	ජ. දෙවන් ජුවන්අප්ප	එම	0 0 35	3 50
431	එම	හෙ. මන්තෙස් අප්පහාමි	පරණ වගාව	0 1 24	3 50
432	එම	එම	එම	0 0 3	3 50
434	සූරියගහවත්ත	ජ. දෙවන් අන්තෝනි සහ තවත්	එම	0 2 11	3 50
435	සූරියගහකැලේ	එම	පරණ වගාවේ කැබ්ලිලක්	0 3 10	3 50
436	එම	එම	එම	1 1 26	6 0
437	දෙබාදිවලකනන්දේවත්ත	ජ. දෙවන් සිමන්අප්ප	පරණ වගාව	2 3 20	8 50
438	අම්බගහවත්ත	ජ. දෙවන් ගාබ්බිගෙල්අප්ප	එම	0 2 25	3 50
439	මාදන්ගහවත්ත	ජ. කොර්නිස්අප්ප සහ තවත්	එම	3 2 11	11 0
440	එම	එම	එම	0 0 12	3 50
441	එම	ජ. දෙවන් දුබ්බන්අප්ප සහ තවත්	එම	1 0 18	6 0
442	එම	එම	එම	0 0 17	3 50
443	බත්තලාවේවත්ත	ජ. දෙන සබ්බිකානාමි	එම	0 1 12	3 50
444	එම	එම	එම	0 0 4	3 50
445	එම	ජ. ජුවන් අප්පහාමි	එම	0 1 10	3 50
446	එම	එම	එම	0 0 4	3 50
447	මාදන්ගහවත්ත	ජ. දෙවන් බස්නාහිරඅප්ප සහ තවත්	එම	1 3 0	6 0
448	එම	එම	එම	0 0 24	3 50
449	දෙබාදිවලකනන්දේවත්ත	ජ. දෙවන් ජෝශප් සහ තවත්	එම	1 1 22	6 0
450	එම	එම	එම	0 1 19	3 50

නො.	බඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	සහස්කප්‍රකෘතිය	
				මහත. අ. රු. ප.	සුදු මුදල. රු. ශ.
451	දෙබැදිවල	ජ. දෙව් ජෝර්ජ් සහ නවත්	පරණ වගාවේ කැබ්ලේලක්	2 2 25	8 50
452	එම	එම	එම	0 0 11	3 50
453	දෙබැදිවලකන්තේවත්ත	එම	පරණ වගාව	5 0 36	18 0
454	තෙරලියහඹවිට	ජ. දෙව් මන්තෙස්අප්පු	පරණ වගාවේ කැබ්ලේලක්	0 0 38	3 50
455	මාදන්ගහවත්ත	ජ. දෙව් බ්‍රිහස්පතිඅප්පු සහ නවත්	වගාව	0 1 37	3 50
456	එම	එම	පරණ වගාව	1 1 16	6 0
457	බත්තලාවේවත්ත	ජ. දෙව් ජුවන් අප්පුහාමි සහ නවත්	එම	0 0 8	3 50
458	එම	එම	එම	0 0 18	3 50
459	එම	එම	එම	0 3 9	3 50
460	එම	එම	එම	0 0 24	3 50
461	දෙබැදිවල	—	පොකුණ	0 2 37	3 50
462	එම	ජ. දෙව් ජුවන්අප්පු	පරණ වගාවේ කැබ්ලේලක්	0 3 37	3 50
463	වැවකෙස්සාගහවත්ත	ර. අබ්ලිනුඅප්පු සහ නවත්	පරණ වගාව	1 2 29	6 0
464	කිරිලිගහවත්ත	ජ. දෙව් මන්තෙස් අප්පුහාමි	වගාව	0 0 39	3 50
465	එම	එම	පරණ වගාව	1 3 1	6 0
466	සුරියගහවත්ත	ර. අන්තෝනිඅප්පු	එම	1 3 15	6 0
467	කල්ගහවත්ත	ර. දෙව් ජුවන් වෙදරල	එම	2 0 38	8 50
468	දිවුල්ගහවත්ත	ර. දෙව් අබ්ලිනු සහ නවත්	එම	0 2 4	3 50
469	එම	එම	එම	0 0 25	3 50
470	සුරියගහවත්ත	ජ. දෙව් අන්තෝනිඅප්පුහාමි සහ නවත්	එම	2 2 16	8 50
471	කල්ගහවත්ත	ගා. රෙසානාහාමි සහ නවත්	එම	0 1 35	3 50
472	එම	එම	එම	0 0 11	3 50
473	ගංසුරියගහවත්ත කැලේ	—	පොකුණ	0 3 11	—
474	ගංසුරියගහවත්ත	ග. ජුවන්අප්පුහාමි සහ නවත්	පරණ වගාව	2 0 4	8 50
475	එම	එම	එම	0 0 8	3 50
476	සුරියගහවත්ත	පු. අනාහාමි සහ නවත්	එම	1 3 28	6 0
477	එම	ජ. දෙව් ජුවන්අප්පු	එම	0 0 8	3 50
478	එම	එම	එම	0 0 6	3 50
479	එම	ජ. මර්නිනු අන්තර්ල	එම	0 0 33	3 50
480	එම	එම	එම	0 0 2	3 50
481	එම	ජ. දෙව් රජිලෙල්අප්පු සහ නවත්	එම	0 2 21	3 50
482	එම	එම	එම	0 0 12	3 50
483	එම	ජ. අනෙහ සබ්ලියාහාමි	එම	1 0 34	6 0
484	එම	එම	එම	0 0 13	3 50
485	එම	ජ. දෙව් මිගෙල්අප්පුහාමි	එම	1 0 20	6 0
486	එම	එම	එම	0 0 8	3 50
487	මඩවල	—	පොකුණ	2 3 22	—
488	කල්ගහවත්ත	ර. දෙව් මිගෙල්අප්පුහාමි	වගාව	0 0 27	3 50
489	වැවකෙස්සාගහවත්ත	බ. අගොස්තියා රුද්‍රියො සහ නවත්	පරණ වගාව	0 2 23	3 50
490	එම	එම	එම	0 0 30	3 50
491	එම	ග. ආනාපුරා හාමිනේ	එම	2 0 8	8 50
492	එම	ම. අගොස්තියා රුද්‍රියො සහ නවත්	එම	0 0 31	3 50
493	එම	එම	එම	0 0 11	3 50
494	එම	එම	එම	1 2 26	6 0
495	එම	එම	එම	0 0 11	3 50
496	සුරියගහවත්ත දඳුපොහ	ර. දෙව් ජුවන් වෙදරල	වගාව	0 1 11	3 50
497	වැවකෙස්සාගහවත්ත දඳුපොහ	පො. දෙව් ජුවන්අප්පු	එම	0 0 20	3 50
498	බක්මිගහවත්ත දඳුපොහ	ජ. දෙව් ජුවන්අප්පු	එම	0 0 28	3 50
499	එම	ජ. දෙව් ගාත්‍රිලෙල්අප්පු	එම	0 0 26	3 50
500	බක්මිගහවත්ත	පො. ආනාහාමි	පරණ වගාව	0 1 3	3 50
501	එම	එම	එම	0 0 10	3 50
502	එම	ජ. ගාත්‍රිලෙල්අප්පු	එම	0 0 24	3 50
503	එම	එම	එම	0 0 5	3 50
504	වැවකෙස්සාගහවත්ත	ජ. දැඩිලෙල්අප්පුහාමි	එම	0 0 16	3 50
505	එම	එම	එම	0 0 6	3 50
506	එම	ජ. දෙව් මිගෙල්අප්පුහාමි සහ කෙනෙක්	එම	0 1 3	3 50
507	එම	එම	එම	0 0 7	3 50
508	බක්මිගහවත්ත	ජ. දෙව් මිගෙල්අප්පුහාමි	වගාව	0 0 7	3 50
509	එම	එම	එම	0 0 1	3 50

අංක.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	සහතිකපත්‍රයකට ගෙවියයුතු මහක.	
				රු. ප.	රු. ශ.
510	ඇඟවුගහවත්ත	ප. සහතිකාල කෝනිස්	පරණ වගාව	0 2 2	3 50
511	එම	එම	එම	0 0 9	3 50
512	එම	එම	එම	0 0 21	3 50
513	එම	එම	එම	0 0 1	3 50
514	වැවකෙසියාගහවත්ත	පී. අන්තෝති ප්‍රනාන්දු	එම	1 1 24	6 0
515	එම නොහොත් ඇඟවුගහ වත්ත	පී. දිසේන ප්‍රනාන්දු	එම	0 3 10	3 50
516	ඇඟවුගහවත්ත	පී. ජේදුරු ප්‍රනාන්දු සහ කෙසෙස්	එම	0 1 5	3 50
517	එම	එම	එම	0 0 17	3 50
518	එම	එම	එම	0 1 15	3 50
519	එම	එම	එම	0 0 14	3 50
520	එම	ප. මානුවෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 26	3 50
521	එම	එම	එම	0 0 35	3 50
522	එම	ප. සහතිකාල කෝනිස්	එම	0 1 19	3 50
523	කඩොල්ගහවත්ත කැලේ	ග. කමරන් රෙසානානාමි	පරණ වගාවේ කැඩොල්ලක්	0 1 15	3 50
524	කඩොල්ගහවත්ත	එම	පරණ වගාව	0 3 21	3 50
525	දිඹුල්ගහවත්ත	ජ. අන්තෝතිඅප්පු	එම	0 0 15	3 50
526	එම	එම	එම	0 0 1	3 50
527	තුඩුවේ වත්ත	වැ. කොර්නිස්අප්පුනාමි සහ තවත්	එම	0 1 37	3 50
528	එම	එම	එම	0 0 3	3 50
530	දෙබැදිතුඩුවේ වත්ත	හ. ශීරෝරිස්අප්පුනාමි	එම	1 2 35	6 0
531	දෙබැදිතුඩුවේවත්තකැලේ	එම	එම	1 1 37	6 0
532	එම	එම	එම	0 0 2	3 50
533	සුරියගහවත්ත	ජ. සෙබලියානාමි	එම	0 3 9	3 50
534	එම	එම	එම	0 0 3	3 50
535	එම	බ. පුවත් රුද්‍රිශෝ	එම	0 1 7	3 50
536	එම	එම	එම	0 0 3	3 50
537	එම	ර. දෙත් පුවත් වෙදගල	එම	0 3 8	3 50
538	මුනමල්ගහවත්ත	ජ. මර්තිනුඅප්පුනාමි	එම	0 1 28	3 50
539	එම	එම	එම	0 0 11	3 50
540	සුරියගහවත්ත	ජ. දෙත් අලෙක්සිඅප්පු සහ තවත්	එම	0 1 11	3 50
540½	එම	එම	එම	0 0 0.75	3 50

මේ ඉඩම්වලට පෙරටුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවී විට, එවා ආණ්ඩුවට අයිති නැති හැටිටම සහතිකපත්‍ර දෙනුලැබේ. ගාස්තු වෙන්දේසි දවසේදීම ගෙවියයුතුය. එක්කෙනෙක් විසින් අයිතියකම් කියන ඉඩම් කවි දෙකක් නොහොත් ඊට වැඩි ගනනක් එකට යාමු විට, එක සහතිකපත්‍රයක් ඉල්ලුම්කල විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පකරුලත්නාත්සේනෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිරපලාගේ වංශාධිපති ආණ්ඩුවේ ඒපත්තලත්නාත්සේනෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතත්සේනේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසභාකාර්ය විමස.

No. 1,855, W. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1900.

ON Tuesday, November 20, 1900, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for settlement, at the Negombo Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fourteen allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 10,062. Village—Kepungoda.

Lot.	Name of Land.	Description.	Extent.			Fees due for Certificate of Quiet Possession.
			A.	R.	P.	Rs. c.
541	Hikgahawattakele	Claimed as part of old garden	1	3	26	6 0
542	Hikgahawatta	Garden	0	1	12	3 50
543	Hikgahakele	Claimed as part of old garden	1	3	20	6 0
544	Hikgahawatta	Old garden	1	1	18	6 0
545	Ehetugahawatta	do.	0	2	25	3 50
546	Hikgahawatta	do.	1	0	18	6 0
547	Do.	do.	0	0	1	3 50
548	Nelligahawatta	do.	0	1	18	3 50
549	Beligahawatta	do.	0	1	29	3 50
550	Do.	do.	0	0	10	3 50
551	Mithigahawatta	do.	1	2	23	6 0
552	Do.	do.	0	0	16	3 50

Lot.	Name of Land.	Description.	Extent.			Fees due for Certificate of Quiet Possession.	
			A.	R.	P.	Rs.	c.
553	Kongahawatta	Old garden	0	2	20	3	50
554	Borupankotuwa	Garden	0	2	27	3	50
555	Do.	Old garden	0	3	15	3	50
556	Wetakeiyagahawatta	do.	0	1	25	3	50
557	Ehetugahawatta	do.	0	2	34	3	50
558	Do.	do.	0	0	13	3	50
559	Do.	do.	0	0	23	3	50
560	Do.	do.	0	0	8	3	50
561	Do.	do.	0	1	35	3	50
562	Do.	do.	0	0	17	3	50
563	Do.	do.	0	1	31	3	50
564	Do.	do.	0	0	4	3	50
565	Do.	do.	0	1	18	3	50
566	Do.	do.	0	0	8	3	50
567	Do.	do.	0	3	38	3	50
568	Wetakeiyagahawatta	do.	0	1	27	3	50
569	Do.	do.	0	0	10	3	50
570	Do.	do.	0	3	22	3	50
571	Do.	do.	0	0	10	3	50
573	Ehetugahawatta	do.	1	1	0	6	0
575	Madangahawatta	do.	1	1	37	6	0
576	Wetakeiyagahawatta	do.	1	0	30	6	0
577	Do.	do.	0	0	18	3	50
578	Do.	do.	0	1	27	3	50
579	Do.	do.	0	0	7	3	50
580	Do.	do.	1	0	20	6	0
581	Do.	do.	0	0	18	3	50
582	Madangahawattakele	Claimed as part of old garden	3	2	13	11	0
583	Madangahawatta	Garden	0	3	16	3	50
584	Do.	Old garden	1	0	15	6	0
585	Suriyagahawatta	do.	5	3	27	18	0
586	Do.	do.	0	1	7	3	50
587	Do.	do.	3	2	4	11	0
588	Do.	do.	0	1	21	3	50
589	Kirillagahawatta	do.	4	3	16	13	50
590	Wetakeiyagahawatta	do.	0	2	6	3	50
591	Do.	do.	0	0	13	3	50
592	Do.	do.	0	3	1	3	50
593	Do.	do.	0	0	13	3	50
594	Beligahawatta	do.	0	1	35	3	50
595	Do.	do.	0	1	30	3	50
597	Kirillagahawatta	Garden	2	0	16	8	50
598	Do.	Old garden	0	0	14	3	50
599	Wetakeiyagahawatta	do.	0	1	17	3	50
600	Kadolgahawatta	do.	0	1	13	3	50
601	Suriyagahawatta	do.	0	3	29	3	50
602	Do.	do.	0	0	24	3	50
603	Do.	do.	1	1	28	6	0
604	Do.	do.	0	0	25	3	50
605	Wetakeiyagahawattakele	Garden	0	3	10	3	50
606	Wetakeiyagahawatta	do.	1	1	14	6	0
607	Do.	Old garden	0	2	13	3	50
608	Wetakeiyagahaowitawatta	do.	0	1	31	3	50
609	Wetakeiyagahawatta	do.	0	2	39	3	50
610	Do.	do.	0	0	16	3	50
611	Do.	do.	0	3	19	3	50
612	Do.	do.	0	0	16	3	50
613	Midigahawattakele	Claimed as part of old garden	0	1	36	3	50
614	Midigahawatta	Garden	0	1	4	3	50
615	Do.	do.	0	3	3	3	50
617	Wetakeiyagahawatta	Old garden	0	1	24	3	50
618	Do.	do.	0	0	12	3	50
619	Do.	do.	0	3	1	3	50
620	Do.	do.	0	0	12	3	50
621	Diulgahadolawatta	Claimed as part of old garden	1	2	16	6	0
622	Do.	Old garden	0	2	18	3	50
623	Suriyagahawatta	do.	0	2	38	3	50
624	Do.	do.	0	0	8	3	50
625	Do.	do.	0	1	32	3	50
626	Do.	do.	0	0	8	3	50
627	Diulgahawattakele	Claimed as part of old garden	0	1	18	3	50
628	Diulgahawatta	Garden	0	2	9	3	50
629	Do.	Old garden	0	1	20	3	50
630	Dimbulgahawatta	do.	0	0	14	3	50
631	Dimbulgahadalupota	Claimed as part of old garden	0	2	37	3	50
632	Dimbulgahawatta	Old garden	0	0	23	3	50
633	Wetakeiyagahawatta	do.	0	3	29	3	50
634	Suriyagahawatta	do.	1	1	3	6	0
635	Do.	do.	0	0	23	3	50

Lot.	Name of Land.	Description.	Extent.			Fees due for Certificate of Quiet Possession.	
			A.	R.	P.	Rs.	c.
636	Suriyagahawatta	Old garden	1	1	18	6	0
637	Do.	do.	0	0	25	3	50
638	Telagahakele	Claimed as part of old garden	0	1	8	3	50
639	Telagahawatta	Garden	0	2	6	3	50
640	Murukkuwewatta	Old garden	0	3	35	3	50
641	Wetakeiyagahawatta	do.	0	3	1	3	50
642	Do.	do.	0	0	12	3	50
643	Do.	do.	0	2	1	3	50
644	Do.	do.	0	0	12	3	50
645	Murukkuwewatta	do.	0	1	28	3	50
646	Kotagahawatta	do.	0	0	20	3	50
647	Wetakeiyagahawatta	do.	0	3	23	3	50
648	Do.	do.	0	0	14	3	50
649	Do.	do.	0	2	3	3	50
650	Do.	do.	0	0	14	3	50
651	Do.	do.	0	2	35	3	50
652	Do.	do.	0	0	10	3	50
653	Do.	do.	0	1	25	3	50
654	Do.	do.	0	0	11	3	50
655	Do.	do.	0	2	0	3	50
656	Do.	do.	0	0	5	3	50
657	Do.	do.	0	0	35	3	50
658	Do.	do.	0	0	5	3	50

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. These fees must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other, and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,855, W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙරාතීන්ද්‍රන්තරානන්දේන් කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උපනාන්දේ මසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දින වූ අඟහරුවාද 11.30 ට මිනවූවේ තානායමේදී කිසිදුකර දෙත්ව යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිනවූ පලාතේ උතුරු අලුත්කුරුකෝරළේ පිහිටා තිබෙන බිම්කැබලි 114 ක. සියයට 10,062. ගම—කැපුත්තොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අත්දම.	සහතික පත්‍රය කට ගෙවිය	
				මහ. අ. රු. ප.	පුතු මුදල. රු. ග.
541	හික්ගහවත්තකැලේ	පො. පැලිස් ප්‍රේර සහ තවත්	පරණවගාවේ කැබලිලක්	1	3 26 6 0
542	හික්ගහවත්ත	එම	වගාව	0	1 12 3 50
543	හික්ගහකැලේ	මු. මනුවෙල් ප්‍රේර සහ තවත්	පරණවගාවේ කැබලිලක්	1	3 20 6 0
544	හික්ගහවත්ත	මු. මානුවෙල් ප්‍රේර සහ තවත්	පරණවගාව	1	1 18 6 0
545	ඇහවුගහවත්ත	කු. බස්නිසන් ප්‍රේර	එම	0	2 25 3 50
546	හික්ගහවත්ත	ව. මාර්තු ප්‍රේර සහ කෙතෙක්	එම	1	0 18 6 0
547	එම	එම	එම	0	0 1 3 50
548	තෙල්ලිගහවත්ත	ප. පෙමියානු ප්‍රේර සහ තවත්	එම	0	1 18 3 50
549	බෙලිගහවත්ත	ර. මිගෙල්අප්පුකාමි	එම	0	1 29 3 50
550	එම	එම	එම	0	0 10 3 50
551	මිහිගහවත්ත	ජ. දෙස සබ්බියාකාමි	එම	1	2 23 6 0
552	එම	එම	එම	0	0 16 3 50
553	කෝත්තහවත්ත	මි. දුච්ච ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 20 3 50
554	බොරුපත්තොඩුව	ර. මිගෙල්අප්පුකාමි සහ කෙතෙක්	වගාව	0	2 27 3 50
555	එම	එම	පරණ වගාව	0	3 15 3 50
556	වැවකෙසියාගහවත්ත	ක. මත්තේස්අප්පු කෙතෙක් සහ	එම	0	1 25 3 50
557	ඇහවුගහවත්ත	පි. ලුවරෙන්නි ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 34 3 50
558	එම	එම	එම	0	0 13 3 50
559	එම	පි. ජේදරු ප්‍රනාන්දු මුස්සු	එම	0	0 23 3 50
560	එම	එම	එම	0	0 8 3 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	සහතික පත්‍රයකට ගෙවිය යුතු මුදල.				
				රු.	ප.	අ.	ආ.	
561	ඇඟවුණකවත්ත	පී. ජේදරු ප්‍රනාන්දු සහ කෙනෙක්	පරණවතාව	0	1	35	3	50
562	එම	එම	එම	0	0	17	3	50
563	එම	රෝ. කතෝලික සභාව	එම	0	1	31	3	50
564	එම	එම	එම	0	0	4	3	50
565	එම	පී. මරියානු ප්‍රනාන්දු සහ තවත්	එම	0	1	18	3	50
566	එම	එම	එම	0	0	8	3	50
567	එම	පී. අත්තෝනි ප්‍රනාන්දු	එම	0	3	38	3	50
568	වැවකෙසියාගතවත්ත	බී. දෙණ පුලානා සහ තවත්	එම	0	1	27	3	50
569	එම	එම	එම	0	0	10	3	50
570	එම	කු. බස්නියන් ප්‍රේමර	එම	0	3	22	3	50
571	එම	එම	එම	0	0	10	3	50
573	ඇඟවුණකවත්ත	පී. අගොස්නිනු ප්‍රනාන්දු සහ තවත්	එම	1	1	0	6	0
575	මාදන්තවත්ත	ම. කතරිනා ප්‍රනාන්දු සහ කෙනෙක්	එම	1	1	37	6	0
576	වැවකෙසියාගතවත්ත	ඊ. දෙණ මිගෙල් අප්පුකාමි	එම	1	0	30	6	0
577	එම	එම	එම	0	0	18	3	50
578	එම	ඊ. දෙණ පිටර් අප්පුකාමි සහ තවත්	එම	0	1	27	3	50
579	එම	එම	එම	0	0	7	3	50
580	එම	ඊ. දෙණ මිගෙල් අප්පු	එම	1	0	20	6	0
581	එම	එම	එම	0	0	18	3	50
		සියලුම 10,062.						
582	මාදන්තවත්ත කැලේ	ටී. පිලිප්පු පෙරේරා	පරණවතාවේ කැබලේලක්	3	2	13	11	0
583	මාදන්තවත්ත	එම	වතාව	0	3	16	3	50
584	එම	එම	පරණවතාව	1	0	15	6	0
585	සූරියගතවත්ත	ඊ. දෙණ දුමින් අප්පුකාමි සහ තවත්	එම	5	3	27	18	0
586	එම	එම	එම	0	1	7	3	50
587	එම	එම	එම	3	2	4	11	0
588	සූරියගතවත්ත	එම	එම	0	1	21	3	50
589	කිරිල්ලගතවත්ත	ඊ. දෙණ දුමින් අප්පු	එම	4	3	16	13	50
590	වැවකෙසියාගතවත්ත	ග. මිගෙල් ප්‍රේමර සහ තවත්	එම	0	2	6	3	50
591	එම	එම	එම	0	0	13	3	50
592	එම	පා. එවිසේනියා සහ තවත්	එම	0	3	1	3	50
593	එම	එම	එම	0	0	13	3	50
594	බෙලියගතවත්ත	ඊ. ගාමිනි ප්‍රේමර සහ තවත්	එම	0	1	35	3	50
595	එම	එම	එම	0	1	30	3	50
597	කිරිල්ලගතවත්ත	ඊ. දුමින් අප්පුකාමි	වතාව	2	0	16	8	50
598	එම	එම	පරණවතාව	0	0	14	3	50
599	වැවකෙසියාගතවත්ත	ඊ. මර්නිනො අත්තමිරල	එම	0	1	17	3	50
600	කබෝලේගතවත්ත	ඊ. මත්තේ අප්පු	එම	0	1	13	3	50
601	සූරියගතවත්ත	ඊ. මර්නිනු අත්තමිරල සහ තවත්	එම	0	3	29	3	50
602	එම	එම	එම	0	0	24	3	50
603	එම	එම	එම	1	1	28	6	0
604	එම	එම	එම	0	0	25	3	50
605	වැවකෙසියාගතවත්ත කැලේ	ඊ. පුට්ටු අප්පු	වතාව	0	3	10	3	50
606	වැවකෙසියාගතවත්ත	එම	එම	1	1	14	6	0
607	එම	ග. තිකොලස් ප්‍රේමර	පරණවතාව	0	2	13	3	50
608	වැවකෙසියාගතමිව්වත්ත	ඊ. පුට්ටු අප්පුකාමි	එම	0	1	31	3	50
609	වැවකෙසියාගතවත්ත	ග. පුට්ටු ප්‍රේමර සහ තවත්	එම	0	2	39	3	50
610	එම	එම	එම	0	0	16	3	50
611	එම	එම	එම	0	3	19	3	50
612	එම	එම	එම	0	0	16	3	50
613	මිදිගතවත්ත කැලේ	ඊ. පාමුණ ප්‍රේමර	පරණවතාවේ කැබලේලක්	0	1	36	3	50
614	මිදිගතවත්ත	එම	වතාව	0	1	4	3	50
615	එම	ඊ. ගාමිනි ප්‍රේමර සහ තවත්	එම	0	3	3	3	50
617	වැවකෙසියාගතවත්ත	ග. දුමින් ප්‍රේමර	පරණවතාව	0	1	24	3	50
618	එම	එම	එම	0	0	12	3	50
619	එම	ග. දුමින් ප්‍රේමර සහ තවත්	එම	0	3	1	3	50
620	එම	එම	එම	0	0	12	3	50
621	දිවුල්ගතදොලවත්ත	ග. තිකොලස් ප්‍රේමර සහ තවත්	පරණවතාවේ කැබලේලක්	1	2	16	6	0

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අත්දම.	සහතිකපත්‍රය කට ගෙවීම	
				මහත. අ. රු. ප.	පුතු මුදල. රු. ශ.
622	දිවුල්ගහදොරවත්ත	ග. නිකොලස් පෙරු සහ තවත්	පරණවගාව	0 2 18	3 50
623	සුරියගහවත්ත	ග. ජුවන් පෙරු සහ තවත්	පරණ වගාව	0 2 38	3 50
624	එම	එම	එම	0 0 8	3 50
625	එම	එම	එම	0 1 32	3 50
626	එම	එම	එම	0 0 8	3 50
627	දිවුල්ගහවත්තකැලේ	ජ. කස්මේරුඅප්පු සහ තවත්	පරණ වගාවේ කැ බෙල්ලක්	0 1 18	3 50
628	දිවුල්ගහවත්ත	එම	වගාව	0 2 9	3 50
629	එම	එම	පරණ වගාව	0 1 20	3 50
630	දිවුල්ගහවත්ත	ජ. දෙව් මන්තෙස්අප්පු	එම	0 0 14	3 50
631	දිවුල්ගහදොරපොත	ජ. කස්මේරුඅප්පු සහ තවත්	පරණ වගාවේ කැ බෙල්ලක්	0 2 37	3 50
632	දිවුල්ගහවත්ත	ග. නිකොලස් පෙරු සහ තවත්	පරණ වගාව	0 0 23	3 50
633	වැවකෙසියාගහවත්ත	ග. ගාමිඤ්ඤ පෙරු	එම	0 3 29	3 50
634	සුරියගහවත්ත	ග. ගාමිඤ්ඤ පෙරු සහ තවත්	එම	1 1 3	6 0
635	එම	එම	එම	0 0 23	3 50
636	එම	එම	එම	1 1 18	6 0
637	එම	එම	එම	0 0 25	3 50
638	තෙලගහකැලේ	ග. නිකොලස් පෙරු සහ කෙනෙක්	පරණ වගාවේ කැ බෙල්ලක්	0 1 8	3 50
639	තෙලගහවත්ත	එම	වගාව	0 2 6	3 50
640	මුරුක්කැවේවත්ත	ග. ගාමිඤ්ඤ පෙරු සහ තවත්	පරණ වගාව	0 3 35	3 50
641	වැවකෙසියාගහවත්ත	ජ. ජුවන් සහ තවත්	එම	0 3 1	3 50
642	එම	එම	එම	0 0 12	3 50
643	එම	එම	එම	0 2 1	3 50
644	එම	එම	එම	0 0 12	3 50
645	මුරුක්කැවේවත්ත	ජ. දෙව් මන්තෙස්අප්පු	එම	0 1 28	3 50
646	කොවගහවත්ත	ජ. ජුවන්අප්පු සහ කෙනෙක්	එම	0 0 20	3 50
647	වැවකෙසියාගහවත්ත	ජ. ජුවන්අප්පු සහ තවත්	එම	0 3 23	3 50
648	එම	එම	එම	0 0 14	3 50
649	එම	එම	එම	0 2 3	3 50
650	එම	එම	එම	0 0 14	3 50
651	එම	ජ. කස්මේරුඅප්පු සහ තවත්	එම	0 2 35	3 50
652	එම	එම	එම	0 0 10	3 50
653	එම	එම	එම	0 1 25	3 50
654	එම	එම	එම	0 0 11	3 50
655	එම	ජ. ජුස්අප්පු සහ තවත්	එම	0 2 0	3 50
656	එම	එම	එම	0 0 5	3 50
657	එම	එම	එම	0 0 35	3 50
658	එම	එම	එම	0 0 5	3 50

මෙම ඉඩම්වලට ඊට පෙරටුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවූ විට ඒවා ආණ්ඩුවට අයිති නැති හැටියට සහතිකපත්‍ර දෙනු ලැබේ. ගාස්තු වෙන්දේසි දවසේදීම ගෙවිය යුතුය. එක්කෙනෙක් විසින් අයිතියකම් කියන ඉඩම් කවි දෙකක් නොහොත් ඊට වැඩි ගණනක් එකවර යාමට එක සහතිකපත්‍රයක් ඉල්ලුම්කළ විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශ්වර්තනලේඛනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඛස්නාඨර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ටී. චේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මමස.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,747, C. P.

Colonial Secretary's Office, Colombo, September 18, 1900.

ON Wednesday, November 28, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land on the terms authorized by Government.

An allotment of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province. Preliminary plan 3,667.

Lot.	Village.	Description.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
C 632	Nawalapitiya	Jungle	Wewalanda	Crown	0 0 34

Upset price,—Rs. 40 an acre.

Further information respecting this land may obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,747, C. P.

වම් 1900 ක්වු සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහසෙක්කුසාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහකක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු නොවැම්බර් මස 28 වෙනි දින දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවර පලාතේ උඩවුලාන ම කොවිටාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

පිහිටම 3,667.

මහත.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	අ. රු. ප.
C 632	නාවලපිටිය	වැවුලන්ද	ආණ්ඩුව	කැලේ	0 0 34

අක්කරයක් රූපියල් 40ගේ හිට පවත්ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන් දැනගත හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋත්තාන්සේගෙන් දැනගතවත් පුළු වන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. පී. ටේලර්,

වැඩබලන මහසෙක්කුසාරිස් මමහ.

No. 1,748, C. P.

Colonial Secretary's Office, Colombo, September 18, 1900.

ON Monday, November 26, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province. Preliminary plan 2,119.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
6830.	Dodanwela	Dodangolla	Patana	19 2 30	30
6831	Do.	do.	do.	4 1 18	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 1,748, C. P.

වම් 1900 ක්වු සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ

මහසෙක්කුසාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහකක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු නොවැම්බර් මස 26 වෙනි දින දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාන කොවිටාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

පිහිටම 2,119.

මහත.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අත්දම.	අ. රු. ප.
6830	දෙඩන්වල	දෙඩන්ගොල්ල	පහත	19 2 30
6831	එම	එම	එම	4 1 18

අක්කරයක් රූපියල් 30ගේ හිට පවත්ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන් දැනගත හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තඋත්තාන්සේගෙන් දැනගත හැකිවේ.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. පී. ටේලර්,

වැඩබලන මහසෙක්කුසාරිස් මමහ.

No. 1,749, C. P.

Colonial Secretary's Office,
Colombo, September 26, 1900.

ON Monday, November 19, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province. Preliminary plan 2,417.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
					A.	R.	Rs.
7796	Kalugala	Kalugaltenna	Crown	Old paddy field	2	1 35	10
Preliminary plan 2,427.							
7808	Podupola	Welenketiyahena	Crown	Chena	11	0 0	10
7809	Kalugala	Ellenpahalawatta	do.	Mukalana (forest)	1	3 24	15
7810	Do.	Hapugasmulla	do.	Chena	5	2 31	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,749, C. P.

වම් 1900 ක්වු සැප්තැම්බු මස 26 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු කොවැම්බර් මස 19 වෙනි සද්දින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙන්නවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොවිට්‍යයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.
7796	කඵල	කඵලකැණන	පරණ කුඹුර	2 1 35
සිතියම 2,427.				
7808	පදුපොල	වෙලක්කැවියේසෙන	සෙන	11 0 0
7809	කඵල	අක්කරයක් රූපියල් 10යේ හිට පටන්ගැනී විකුණනව යෙදේ.	මුකලාන	1 3 24
7810	කඵල	අක්කරයක් රූපියල් 15යේ හිට පටන්ගැනී විකුණනව යෙදේ.	සෙන	5 2 31

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනරුලන්කාන්සේගෙන් දැනගනව ගැනිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැන තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්කාන්සේගෙන් දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්වනසේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහ.

No. 1,750, C. P.

Colonial Secretary's Office,
Colombo, September 20, 1900.

ON Wednesday, November 21, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province. Preliminary plan 4,807.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R.
12932	Bopitiya	Mausakele	Patana	18	1 28

Upset price.—Rs. 40 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from, the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,750, C. P.

වම් 1900 ක්වු සැප්තැම්බු මස 20 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු කොවැම්බර් මස 21 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙන්නවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ පාතහේවාගැවේ කොවිට්‍යයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.
12932	බෝපිටිය	මාලස්සාකැලේ	පතන	18 1 28

අක්කරයක් රූපියල් 40 හිට පටන්ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනරුලන්කාන්සේගෙන් දැනගනව ගැනිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැන තොරතුරු මහනුවර ගෞරවනීයවූ ඒජන්තලන්කාන්සේගෙන් දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්වනසේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 803, E. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1900.

ON Tuesday, November 6, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 2,685.—Koralai pattu.						
						Rs. c.
77384	Koraikallimadu	V. Chinnan	Karachchaimunmari	2	2 7	12 50
77385	Do.	do.	Ittiyadimunmari	2	1 12	12 50
77386	Do.	do.	do.	1	2 0	12 50
77387	Do.	K. Ampakan and K. Murukan	do.	0	3 6	12 50
77388	Do.	do.	do.	2	2 18	12 50
77389	Do.	do.	Chotaiyankaddu	0	1 27	12 50
77390	Do.	V. Chinnan	Ittiyadimunmari	1	3 26	12 50
77391	Do.	K. Chinittampi	Nelukkaddumunmari	3	0 34	10 0
77392	Do.	do.	do.	3	2 4	12 50
77393	Do.	K. Kannappan and P. Alakipodi	do.	11	1 24	12 50
Preliminary plan 2,692.						
77632	Koraikallimadu	V. Muttusami	Kantanmunmari	4	3 16	12 50
Preliminary plan 2,683.—Eravur.						
77381	Eravur	K. Marimuttu	Aladitturaikkadu	2	0 8	10 0
77382	Do.	P. H. Akamatulevvaippodi and A. Kalanterlevvai Udaiyar	Aladitturaivayal	1	3 18	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 803, E. P.

கொலோனியல் சர்க்கிற்சாரா ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு பிரபலாசனம் 18 ந் உ.

1900 ம் ஆண்டு நவம்பர் 6 நாள் முதல் தொடர்ந்து 6 நாட்களாகிய செவ்வாய்க்கிழமையிலுள்ள மதியளவுக்குள்ளாக நடைபெறும் நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து மட்டக்களப்பு கவர்ணமேற்ற ஏசன் நவர்கள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூறிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறிவீற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மல்கிற்றிக்கிவிருக்கின்றன ஏகசரோன் பட்டம் 2,685. கோற்றைப்பற்று. நுகரு தரிபு

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விபரம்.	வீசாலம்.	புலி.	
				அ. நா. ப.	ரூ. ச.	
77384	கோரைகலலிமடு	வீ. சின்னன்	காரசைமுனமாரி	2	2 7	
77385	டெடி	டெடி	இத்தியடிமுனமாரி	2	1 12	
77386	டெடி	டெடி	டெடி	1	2 0	
77387	டெடி	க. அம்பகமும் க. முருகனும்	டெடி	0	3 6	
77388	டெடி	டெடி	டெடி	2	2 18	
77389	டெடி	டெடி	சோதையனகட்டு	0	1 27	
77390	டெடி	வி. சின்னன்	இத்தியடிமுனமாரி	1	3 26	
77391	டெடி	க. சினித்தமயி	இலைககட்டுமுனமாரி	3	0 34	
77392	டெடி	டெடி	டெடி	3	2 4	
77393	டெடி	க. கண்ணப்பனும் ப. அளசிப்போடியும்	டெடி	11	1 24	
பட்டம் 2,692.						
77632	கோரைகலலிமடு	வ. முத்துசாமி	கந்தனமுனமாரி	4	3 16	
பட்டம் 2,683. ஏரூலூர்.						
77381	ஏரூலூர்	க. மாரிமுத்து	ஆலடித்துறைககாடு	2	0 8	
77382	டெடி	பொ. த. அகமதுலெவ்வையும அ. கலந்தாலெவ்வையும	ஆலடித்துறை வயல	1	3 18	

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் வீற்பனவின் கொந்தீக்களையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசன் நுகரு யவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
டபிள்யூ. றீ. தேயிலர்,
இராசாங்க விதிநினை வேலைப்பாப்பவர்

No. 804, E. P.

Colonial Secretary's Office,
Colombo, September 19, 1900.

ON Friday, November 23, 1900, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Ra. c.	Ra. c.	Ra. c.
Preliminary plan 370.—Nadukadu pattu.							
U 130	Varipattanohenai	U. Sekumalevvaippodi	Munmarivayal (half-value land)	4 0 0		10 0	
X 130	Do.	Karutumirappodi and wife	Purayadimunmari (half-value land)	6 3 29		10 0	
Y 130	Do.	A. Asanalevvaippodi	Anukkanveli Ilavisam (half-value land)	5 1 6		10 0	
O 131	Do.	A. Ismailpodi	Vinilaiyadi Ilavisam (half-value land)	5 2 16		10 0	
N 131	Do.	C. Ussanlevvai	Munmarivayal (half-value land)	1 3 9		10 0	
Q 131	Do.	I. Meyetinavappodi	Pallaveli (half-value land)	4 2 35		10 0	
H 132	Do.	Akamatumi Mirappodi	Purayadikkittu (half-value land)	5 0 0		10 0	
3021	Do.	General sale	Jungle	6 0 0		10 0	
3024	Do.	do.	do.	0 2 36		10 0	
3029	Do.	do.	Partly fit for paddy	1 1 17		10 0	
Preliminary plan 371.							
8034	Varipattanchenai	General sale	Fit for paddy	24 0 30		10 0	
3048	Do.	do.	do.	26 1 7		10 0	
Preliminary plan 926.							
11479	Varipattanchenai	General sale	Atikarimadukkadu	12 0 26		10 0	
11480	Do.	do.	do.	13 0 36		10 0	
Preliminary plan 644.							
7817	Malvattai	A. M. Isuppunaina and others	Ilukkuvaddai	39 1 0		10 0	
7818	Do.	do.	do.	72 0 0		10 0	
7819	Do.	do.	do.	21 2 10		10 0	
7820	Do.	do.	do.	10 1 0		10 0	
7821	Do.	do.	do.	16 2 24		10 0	
Preliminary plan 1,204.							
2473	Malvattai	P. Vairamuttu	Field	1 0 38		12 50	
Preliminary plan 2,110.							
6973	Malvattai	S. A. Kalikkudi	Kirankulattuppumi	7 0 17		10 0	
6974	Do.	do.	do.	9 0 8		10 0	
Preliminary plan 2,138.							
7043	Malvattai	V. V. Kantappodi	Vanniyadimadukkadu	8 2 37		10 0	
Preliminary plan 1,189.							
X 15	Malvattai	Chinnalevvai	Field	0 1 1		12 50	
Preliminary plan 1,168.							
X 13	Kondavaddavan	M. Sekkatimunilai, &c.	Nediranveli	35 0 32		—°	
Y 13	Do.	A. Utumankandu, &c.	do.	23 1 38		—°	
Preliminary plan 1,008.							
337	Mallikaittivu	K. V. V. Kantappodi	Fit for paddy	22 0 27		10 0	
346	Do.	General sale	Attuchchenai	39 2 6		10 0	
Preliminary plan 377.							
S 134	Malvatta	Managers of Viramunai temple	Taravaimunmari (half-value land)	16 0 26		10 0	
Preliminary plan 1,510.							
3928½	Mallikaittivu	S. Kantappodi	Vadassarianvaddai	27 3 10		10 0	

° Certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 804, E. P.

கெலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு பிரதாசியார் 19 ந் உ.

1900 ம் ஆண்டு காத்திகைமாதம் 23 ந் திகதியாகிய வெள்ளிக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்த கவற் றானமேந்த ஏசன்றவர்கள் மட்டுக்களப்புக்கு உச்சேரியில இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி கற்பாரா.

படம் 370. நாடுகாடுப்பற்று.

ஏக்கரொன்
றுக்கு தரிப்

இல.	குறிச்சி.	கேளவிககாரணியை பெயர்.	விபரம்.	வசாலம்.	ஏ. ரா. ப.	கு. ச.
U 130	வரிப்பத்தனசேனை	உ. சேருமாலெவ்வைப்பொடி (அரைவிலைமதிப்பு பூமி)	முன்மாரிவயல	{ 6 3 29 இல 4 0 0 }		10 0

இல.	குறிச்சி.	கேள்விகாரரின் பெயர்.	விபரம்.	ஏக்கரொன்றக்கு தரிப்பு விலை.	
				அ. ரூ. ப.	ரூ. ச.
X 130	பபத்தனச்சேனை	கருதுமீராபபோடியும் பெண்சாதியும் (அரைவிலை மதிப்பு பூமி)	புரையடிமுனமாரி	5 1 6	10 0
Y 130	ஓடி	அ. அசனலெவவைப்போம் (அரைவிலைமதிப்பு பூமி)	அனுககணவெளி இலவசம்	3 0 0	10 0
C 131	ஓடி	ஆ. இலமாயிலபோம் (அரைவிலைமதிப்பு பூமி)	வணிலையடி இலவசம்	5 2 16	10 0
N 131	ஓடி	சி. உசனலெவவை (அரைவிலைமதிப்பு பூமி)	முனமாரிவயல	4 2 35	10 0
Q 131	ஓடி	இ. மெய்யதினவாவாப்போடி (அரைவிலைமதிப்பு பூமி)	பள்ளவெளி	1 3 9	10 0
H 132	ஓடி	அ. மீராப்போம் (அரைவிலைமதிப்பு பூமி)	புரையடிக்கித்தகாடு	6 0 14	10 0
3021	ஓடி	பொதுவிற்பனவு	காடு	5 0 0	10 0
3024	ஓடி	ஓடி	காடு	26 3 35	10 0
3029	ஓடி	ஓடி	இதிலோரப்பகுதி வேணமைக்காகியது	3 0 0	10 0
3034	பரிபத்தனச்சேனை	படம் 371. பொதுவிற்பனவு	வேளாணமைக்காகியது	1 1 17	10 0
3048	ஓடி	ஓடி	ஓடி	24 0 30	10 0
11479	பரிபத்தனச்சேனை	படம் 926. பொதுவிற்பனவு	அதிகாரிமடுக்காடு	26 1 7	10 0
11480	ஓடி	ஓடி	ஓடி	12 0 26	10 0
7817	மலவத்தை	படம் 644. அ. மு. ஈசுப்ப நயினாம மறுபேரும்	இனுககுவடை	13 0 36	10 0
7818	ஓடி	ஓடி	ஓடி	39 1 0	10 0
7819	ஓடி	ஓடி	ஓடி	72 0 0	10 0
7820	ஓடி	ஓடி	ஓடி	21 2 10	10 0
7821	ஓடி	ஓடி	ஓடி	10 1 0	10 0
2473	மலவத்தை	படம் 1,204. ப. வைரமுத்து	வயல	16 2 24	10 0
6973	மலவத்தை	படம் 2,110. ச. அ. காளிக் குட்டி	கிரான்குளத்தப்பூமி	1 0 38	10 0
6974	ஓடி	ஓடி	ஓடி	7 0 17	10 0
7043	மலவத்தை	படம் 2,138. வ. வி. கந்தப்போடி	வணியடிமடுக்காடு	9 0 8	10 0
X 15	மலவத்தை	படம் 1,189. சினனலெவ்வை	வயல	8 2 37	10 0
X 13	கொண்டவட்டவான	படம் 1,168. மு. சேகாதி முனனிலையும் மறுபேரும்	நேட்டிரானவெளி	0 1 1	12 50
Y 13	ஓடி	அ. உதுமானகண்டு மறுபேரும்	ஓடி	35 0 32	ஆட்சி பூமி
337	மலவிகைத்தீவு	படம் 1,008. க. வ. வி. கந்தப்போடி	வேளாணமைக்காகியது	23 1 38	ஓடி
346	ஓடி	பொதுவிற்பனவு	ஆற்றுச்சேனை	22 0 27	10 0
S 134	மலவத்தை	படம் 377. வீரமுனைக்கோவல்பராபரிப்பு (அரைவிலைமதிப்பு பூமி)	தாவைமுனமாரி	39 2 6	10 0
3928½	மலவிகைத்தீவு	படம் 1,510. சி. கந்தப்போடி	வடசாரியனவடை	16 0 26	10 0
				27 3 10	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவன் கொந்தீசுகளைப்பற்றியும் மட்டகளைப்பு அரசாட்சி ஏசனறுத்துரை யவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
 டபிள்யூ. றீ. தேயிலர்,
 இராசாங்க விதிதரின வேலைபாப்பவர்.

No. 805, E. F.

Colonial Secretary's Office,
Colombo, September 19, 1900.

ON Thursday, November 22, 1900, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office at Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 524.—Sammanturai.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
5031	Malkumpuddi	General sale	Open land	15	2 8	10 0
		Preliminary plan 610.				
6736	Malkumpuddi	General sale	Jungle fit for paddy	5	0 11	10 0
		Preliminary plan 1,128.				
1639	Chammanturai	General sale	Roddorattuppumi	1	2 8	10 0
1640	Do.	do.	Viraiyadittundu	0	2 24	10 0
1644	Do.	U. I. Atikari	Roddorattuppumi	0	1 17	10 0
1646	Do.	M. M. Tampi	do.	0	1 11	10 0
1647	Do.	A. Vellaiyan	do.	0	0 19	10 0
1650	Do.	A. Umarukatta	Sivanakulattuppumi	0	2 16	10 0
1657	Do.	General sale	do.	0	3 17	10 0
1658	Do.	M. Ohinnalevvai	Aladivalavu	1	1 18	10 0
1663	Do.	A. Asiattumma	Kalaiyadivalavu	0	0 28	10 0
1664	Do.	A. Tunrain	Viruliyadivalavu	0	0 33	10 0
1666	Do.	N. Atamkandu	do.	0	2 16	10 0
1667	Do.	N. Naina and others	Viraiyadivalavu	0	3 0	10 0
1668	Do.	A. Atamkandu	Ranaiyadivalavu	1	3 1	10 0
1669	Do.	C. Sinnavan	Roddorattuvalavu	0	1 38	10 0
1670	Do.	General sale	do.	0	2 28	10 0
1672	Do.	A. Kuppiayan	do.	0	3 28	10 0
1673	Do.	do.	Kulavadivalavu	0	3 1	10 0
1674	Do.	General sale	Navaladippumi	5	1 0	10 0
1675	Do.	do.	do.	3	1 36	10 0
1676	Do.	do.	Viraiyadippumi	3	0 16	10 0
1677	Do.	do.	Viruliyadippumi	2	0 36	10 0
1678	Do.	do.	Navaladippumi	1	3 3	10 0
1679	Do.	do.	Viruliyadippumi	3	3 12	10 0
1680	Do.	do.	Navaladippumi	2	2 3	10 0
1681	Do.	do.	Viraiyadippumi	2	3 23	10 0
1683	Do.	A. Mukammatukasim	Palamadivalavu	0	2 2	10 0
1684	Do.	Pakkiruvavu	Mutiraiyadivalavu	0	2 5	10 0
1685	Do.	K. Mirasaivu	Vinilayadivalavu	0	1 10	10 0
1686	Do.	A. Ismail, &c.	Veppadivalavu	0	3 20	10 0
1687	Do.	U. Meyetinavappoddi	do.	0	3 11	10 0
1695	Do.	A. Mukammatulevvai	Navaladivalavu	0	1 6	10 0
1696	Do.	General sale	Chammantundukkadu	1	0 5	10 0
1697	Do.	do.	do.	0	1 16	10 0
1699	Do.	do.	do.	0	2 10	10 0
1700	Do.	do.	do.	1	3 13	10 0
1710	Do.	A. Ismalevvaippodi	Mavadivalavu	0	2 24	10 0
		Preliminary plan 1,190.				
2333	Chammanturai	K. Kasinvava	Savalaikkadaikkadu	10	1 32	10 0
		Preliminary plan 1,363.				
3284	Chammanturai	M. Atamelevvaippodi	Navalkadu	4	0 13	10 0
		Preliminary plan 1,432.				
3465	Chammanturai	Kasinvava	Karadippuvalkadu	11	0 37	10 0
		Preliminary plan 1,557.				
4163	Chammanturai	General sale	Arappattaikkadu	3	1 26	10 0
4164	Do.	do.	do.	7	1 26	10 0
4165	Do.	do.	do.	10	1 38	10 0
4166	Do.	do.	do.	7	1 0	10 0
4167	Do.	do.	do.	7	0 39	10 0
4168	Do.	do.	do.	4	2 22	10 0
4169	Do.	do.	do.	8	0 15	10 0
4170	Do.	do.	do.	7	1 2	10 0
4171	Do.	do.	do.	7	1 8	10 0
4172	Do.	do.	do.	6	3 34	10 0
4173	Do.	do.	do.	7	0 20	10 0
4174	Do.	do.	do.	7	1 8	10 0
4175	Do.	do.	do.	7	1 8	10 0
4176	Do.	do.	do.	7	1 12	10 0
4177	Do.	do.	do.	7	1 24	10 0
4178	Do.	do.	do.	7	0 38	10 0
4179	Do.	do.	do.	7	1 4	10 0
4180	Do.	do.	do.	8	3 36	10 0
4181	Do.	do.	do.	8	3 19	10 0
4182	Do.	do.	do.	6	2 2	10 0
4183	Do.	do.	do.	6	0 29	10 0
4184	Do.	do.	do.	3	3 36	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price				
				Extent.	per Acre.	Rs. c.		
A.	R.	P.						
4185	Chammanturai	General sale	Talaiyadikkadduppumi	9	2	13	10	0
4186	Do.	do.	do.	8	0	21	10	0
4187	Do.	do.	do.	6	2	12	10	0
4188	Do.	do.	do.	5	0	12	10	0
4189	Do.	do.	do.	8	0	18	10	0
4190	Do.	do.	do.	8	1	35	10	0
4191	Do.	do.	do.	8	1	36	10	0
4192	Do.	do.	do.	8	2	12	10	0
4193	Do.	do.	do.	6	3	15	10	0
4194	Do.	do.	Aladikkandam	5	0	27	10	0
4195	Do.	do.	do.	6	1	5	10	0
4196	Do.	do.	Talaiyadikkadduppumi	9	0	23	10	0
4197	Do.	do.	do.	8	1	13	10	0
4198	Do.	do.	do.	8	1	14	10	0
4199	Do.	do.	do.	9	0	34	10	0
4200	Do.	do.	do.	7	0	32	10	0
4201	Do.	do.	Aladikkandam	9	3	8	10	0
4202	Do.	do.	do.	7	0	39	10	0
4203	Do.	do.	Talaiyadikkadduppumi	10	2	26	10	0
4204	Do.	do.	do.	6	2	9	10	0
4205	Do.	do.	do.	3	2	14	10	0
4206	Do.	do.	Aladikkandam	6	1	3	10	0
Preliminary plan 1,558.								
4207	Chammanturai	General sale	Manchakkenikkadu	12	1	16	10	0
4208	Do.	do.	do.	9	1	24	10	0
4209	Do.	do.	do.	3	1	39	10	0
4210	Do.	do.	do.	5	0	10	10	0
4211	Do.	do.	do.	10	0	26	10	0
4212	Do.	do.	do.	8	2	10	10	0
4213	Do.	do.	do.	8	2	36	10	0
4214	Do.	do.	do.	7	2	15	10	0
4216	Do.	do.	do.	6	0	34	10	0
4217	Do.	do.	do.	6	1	14	10	0
4218	Do.	do.	do.	9	1	12	10	0
4219	Do.	do.	do.	10	1	16	10	0
4220	Do.	do.	do.	5	2	0	10	0
4221	Do.	do.	do.	5	3	11	10	0
4222	Do.	do.	do.	6	3	16	10	0
4223	Do.	do.	do.	6	3	32	10	0
4224	Do.	do.	do.	10	0	16	10	0
4225	Do.	do.	do.	4	3	8	10	0
4226	Do.	do.	do.	3	3	12	10	0
4227	Do.	do.	do.	5	1	4	10	0
4228	Do.	do.	do.	3	2	12	10	0
4229	Do.	do.	do.	5	3	34	10	0
4229½	Do.	do.	Purampurikkadu	3	2	8	10	0
Preliminary plan 1,899.								
U 49	Chammanturai	K. Tanmar	Veppadivalavu	0	0	10	15	0
Preliminary plan 2,119.								
6994	Chammanturai	M. Chinnalevvai	Veddukkadu	28	3	21	10	0
Preliminary plan 1,222.								
2612	Chammanturai	M. Ismalevvai	Navalkadu	15	1	23	10	0
Preliminary plan 1,272.								
2973	Viramunai	A. U. Parasuramapillai	Navalkadu	1	2	1	10	0
Preliminary plan 1,617.								
4526	Viramunai	V. Ramalinkam	Navalkadu	1	3	14	10	0
Preliminary plan 2,168.								
7239	Viramunai	K. Chinnattampi, &c.	Koviladikkadu	5	1	2	10	0
7242	Do.	K. Kantan, &c.	do.	7	1	28	10	0
Preliminary plan 639.								
7805	Chorikkalmunai	I. Akamatulevvai, &c. (defaulters)	Mailanlantu	7	2	38	10	0
Preliminary plan 1,149.								
1833	Chavalakkadai	S. J. Kulasekarampillai	Puliyadippuddi	2	3	5	10	0
1834	Do.	C. V. Kattappodi	do.	5	2	15	10	0
1835	Do.	General sale	do.	3	3	16	10	0
1836	Do.	do.	do.	2	1	12	10	0
Preliminary plan 2,120.								
6997	Chavalakkadai	V. Sapapatty Aiyar	Kattappodi Attukkadu	114	3	0	10	0
Preliminary plan 388.								
3213	Chorikkalmunai	General sale	Jungle and partly open	1	1	21	10	0
3215	Do.	do.	Open land	0	3	16	10	0
3225	Do.	do.	Jungle	3	2	20	10	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
		Preliminary plan 588.					
6399	Chorikkalmunai	General sale	Fit for paddy, Choriyan-vaddaippumi	13	1 13	10	0
6403	Do.	do.	Nellkkoddinavaddaippumi	16	2 30	10	0
6406	Do.	do.	do.	24	2 20	10	0
		Preliminary plan 613.					
6740	Chorikkalmunai	General sale	Melattuveyal	10	2 2	10	0
		Preliminary plan 714.					
8844	Chammanturai	General sale	Puliyadippuddikkandam	15	3 10	10	0
8845	Do.	do.	Fit for paddy	13	0 35	10	0
8854	Chorikkalmunai	I. Akamatukkuddi	Panichchaiyadikkandam	12	0 0	10	0
8857	Do.	General sale	Fit for paddy	3	3 26	10	0
8857½	Do.	do.	do.	1	1 29	10	0
8857¾	Do.	do.	do.	1	0 12	10	0
8858	Do.	do.	do.	8	0 16	10	0
		Preliminary plan 767.					
9510½	Sadaiyantlavai	General sale	High, open, and jungle	4	2 25	10	0
		Preliminary plan 1,271.					
2971	Chorikkalmunai	A. U. Parsiramapillai	Palaiyadikkandam	4	3 28	10	0
L 25	Do.	do.	Field	0	2 37	10	0
		Preliminary plan 1,479.					
3849	Chorikkalmunai	T. Tampaiyapillai	Choriyanvaddaippumi	1	2 27	10	0
		Preliminary plan 1,594.					
4366	Chorikkalmunai	P. H. Sanguttampi	Tirukkadu	0	3 15	10	0
		Preliminary plan 1,597.					
4383	Chorikkalmunai	General sale	Puliyadikkadu	9	0 0	10	0
		Preliminary plan 1,754.					
5464	Chorikkalmunai	K. Vinasittampi	Periyakulam	3	2 14	10	0
		Preliminary plan 1,760.					
5475	Sadaiyantlavai	M. Makilappodi	Arappattivaddaikkadu	5	1 31	0	0
		Preliminary plan 1,160.					
1951	Annamalai	General sale	Kanchuraisyadimunmari	0	1 0	10	0
		Preliminary plan 1,302.					
3119	Navitanveli	Velantapillai	Arappattavaddai	7	2 12	10	0
		Preliminary plan 1,580.					
4308	Annamalai	K. Ulakanatan	Karaikkudakkadu	1	0 25	10	0
4309	Do.	S. Vinachittampi	Kudiruppumunai	1	2 6	10	0
4310	Do.	General sale	Kudirupukkadu	1	0 12	10	0
		Preliminary plan 2,220.					
7442	Annamalai	K. Knppattampi	Fit for paddy	5	0 37	10	0
		Preliminary plan 1,679.					
4976	Senkatpadai	V. Kantappan	Kantamulai	3	1 30	10	0
4977	Do.	Sinnattampi Kankani	do.	3	3 6	10	0
4978	Do.	A. Periyatampi	do.	1	1 39	10	0
		Preliminary plan 372.					
3056	Navitanveli	P. Chinnattampi and four others	Fit for paddy	16	2 11	10	0
3057	Do.	M. Chinnattampi	Jungle	16	3 32	10	0
3058	Do.	M. Vinachittampi	do.	23	0 11	10	0
		Preliminary plan 303.					
I 69	Malkampuddi	M. H. Mukammatusim, &c.	Udaiyaweddukkadu (half-value land)	7	2 2	10	0
				51	2 2		
		Preliminary plan 1,160.					
K 13	Navitanveli	V. Paramattai	Half-value land	0	2 11	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 805, E. P.

கொல்லானியல சககிற்ற்தார் ஆபிசில,
கொழும்பு, 1900 ம் (அ) பிரட்டாசுமீ 19 ந் உ.

1900 ம் ஆண்டு கார்த்திகைமாதம் 22 ந் திகதியாகிய வியாழ்ச்சிழைமையிலு மதனையடுத்த நாடகளிலும் கிழக்கு மாகாணத்தது கவறணமேந்து வசனறவர்கள் மட்டுக்களப்பு சச்சேரியில் இதனடியிற் சொல்லப்படயரு ககிற முடிக்குரிய காணித்துணுகளை, அரசாட்சயாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகார ம் ஏலத்திற்குறி விற்பார்.

படம் 524. சம்மாந்தூரைப்பற்று.

இல. குறிச்சி.
5031 மலகம்புட்டி

கேள்விக்காரனின் பெயர். விபரம்.
பொதுவிற்பணவு வெடைப்புழி

ஏக்கரொன் றுக்கு தரிப் பு நிலை.
அ. ரூ. ப. ரூ. ச.
15 2 8 10 0

C.4*

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	ஏகரொன் றுககு தரிபபு விலை.	
				அ. ரூ. ப.	ரூ. ச.
		படம் 610.			
6736	மலகம்பட்டி	பொதுவிற்பனவு	காடு	5 0 11	10 0
		படம் 1,128.			
1639	சமமாந்துறை	பொதுவிற்பனவு	ரோட்டோராததுபூமி	1 2 8	10 0
1640	ரெடி	ரெடி	வீரையடித்துண்டு	0 2 24	10 0
1644	ரெடி	உ. அதிகாரி	ரோட்டோராததுபூமி	0 1 17	10 0
1646	ரெடி	மு. ம. தம்பி	ரெடி	0 1 11	10 0
1647	ரெடி	அ. வெள்ளையன்	ரெடி	0 0 19	10 0
1650	ரெடி	அ. உமறுகத்தா	சிவன்குளத்துபூமி	0 2 16	10 0
1657	ரெடி	பொதுவிற்பனவு	ரெடி	0 3 17	10 0
1658	ரெடி	மு. சின்னலெவ்வை	ஆலடிவளவு	1 1 18	10 0
1663	ரெடி	ஆ. ஆசியாததமமா	காலையடிவளவு	0 0 23	10 0
1664	ரெடி	அ. துரையன்	வீரையடிவளவு	0 0 33	10 0
1666	ரெடி	ஆதங்கண்டு	ரெடி	0 2 16	10 0
1667	ரெடி	நயினாம மறுபெயரும	ரெடி	0 3 0	10 0
1668	ரெடி	அ. ஆதங்கண்டு	இரூணையடிவளவு	1 3 1	10 0
1669	ரெடி	ச. சின்னவன்	ரோட்டோராததுவளவு	0 1 38	10 0
1670	ரெடி	பொதுவிற்பனவு	ரெடி	0 2 28	10 0
1672	ரெடி	அ. குபையன்	ரெடி	0 3 28	10 0
1673	ரெடி	ரெடி	களாவடிவளவு	0 3 1	10 0
1674	ரெடி	பொதுவிற்பனவு	நாவலடிபூமி	5 1 0	10 0
1675	ரெடி	ரெடி	ரெடி	3 1 36	10 0
1676	ரெடி	ரெடி	வீரையடிபூமி	3 0 16	10 0
1677	ரெடி	ரெடி	ரெடி	2 0 36	10 0
1678	ரெடி	ரெடி	நாவலடிபூமி	1 3 3	10 0
1679	ரெடி	ரெடி	வீரையடிபூமி	3 3 12	10 0
1680	ரெடி	ரெடி	நாவலடிபூமி	2 2 3	10 0
1681	ரெடி	ரெடி	வீரையடிபூமி	2 3 23	10 0
1683	ரெடி	அ. முகமதுககாசிம	பலாவடிவளவு	0 2 2	10 0
1684	ரெடி	பகிரவாவா	முதிரையடிவளவு	0 2 5	10 0
1685	ரெடி	க. மீராசாய்வு	வினிலையடிவளவு	0 1 10	10 0
1686	ரெடி	அ. இஸ்மாயிலு மறுபேரும	வேபையடிவளவு	0 3 20	10 0
1687	ரெடி	உ. மெய்யதீனவாகாப்போடி	ரெடி	0 3 11	10 0
1695	ரெடி	அ. முகமதுலெவ்வை	நாவலடிவளவு	0 1 6	10 0
1696	ரெடி	பொதுவிற்பனவு	செம்மண்துண்டுக்காடு	1 0 5	10 0
1697	ரெடி	ரெடி	ரெடி	0 1 16	10 0
1699	ரெடி	ரெடி	ரெடி	0 2 10	10 0
1700	ரெடி	ரெடி	ரெடி	1 3 13	10 0
1710	ரெடி	அ. இஸ்மாலெவ்வைப்போடி	மாவடிவளவு	0 2 24	10 0
		படம் 1,190.			
2333	சமமாந்துறை	க. காசினவாவா	சவணைக்கடைக்காடு	10 1 32	10 0
		படம் 1,363.			
3284	சமமாந்துறை	மு. ஆதமலெவ்வைப்போடி	நாவலகாடு	4 0 13	10 0
		படம் 1,432.			
3465	சமமாந்துறை	காசினவாவா	காடிபூவலகாடு	11 0 37	10 0
		படம் 1,557.			
4163	சமமாந்துறை	பொதுவிற்பனவு	ஆரைப்பத்தைக்காடு	3 1 26	10 0
4164	ரெடி	ரெடி	ரெடி	7 1 26	10 0
4165	ரெடி	ரெடி	ரெடி	10 1 38	10 0
4166	ரெடி	ரெடி	ரெடி	7 1 0	10 0
4167	ரெடி	ரெடி	ரெடி	7 0 39	10 0
4168	ரெடி	ரெடி	ரெடி	4 2 22	10 0
4169	ரெடி	ரெடி	ரெடி	8 0 15	10 0
4170	ரெடி	ரெடி	ரெடி	7 1 2	10 0
4171	ரெடி	ரெடி	ரெடி	7 1 8	10 0
4172	ரெடி	ரெடி	ரெடி	6 3 34	10 0
4173	ரெடி	ரெடி	ரெடி	7 0 20	10 0
4174	ரெடி	ரெடி	ரெடி	7 1 8	10 0
4175	ரெடி	ரெடி	ரெடி	7 1 8	10 0
4176	ரெடி	ரெடி	ரெடி	7 1 12	10 0
4177	ரெடி	ரெடி	ரெடி	7 1 24	10 0
4178	ரெடி	ரெடி	ரெடி	7 0 38	10 0
4179	ரெடி	ரெடி	ரெடி	7 1 4	10 0
4180	ரெடி	ரெடி	ரெடி	8 3 36	10 0
4181	ரெடி	ரெடி	ரெடி	8 3 19	10 0
4182	ரெடி	ரெடி	ரெடி	6 2 2	10 0
4183	ரெடி	ரெடி	ரெடி	6 0 29	10 0
4184	ரெடி	ரெடி	ரெடி	3 3 36	10 0

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விபரம்.	ஏக்கரொன்றுக்கு தரிப்பு விலை.	
				அ. மு. ப.	ரூ. ச.
4185	சம்மாந்தரை	பொதுவிற்பனவு	தானியமிககாடு	9 2 13	10 0
4186	செடி	செடி	செடி	8 0 21	10 0
4187	செடி	செடி	செடி	6 2 12	10 0
4188	செடி	செடி	செடி	5 0 12	10 0
4189	செடி	செடி	செடி	8 0 18	10 0
4190	செடி	செடி	செடி	8 1 35	10 0
4191	செடி	செடி	செடி	8 1 36	10 0
4192	செடி	செடி	செடி	8 2 12	10 0
4193	செடி	செடி	செடி	6 3 15	10 0
4194	செடி	செடி	ஆலையடிக்கண்டம்	5 0 27	10 0
4195	செடி	செடி	செடி	6 1 5	10 0
4196	செடி	செடி	தானியமிககாட்டுப் பூமி	9 0 23	10 0
4197	செடி	செடி	செடி	8 1 13	10 0
4198	செடி	செடி	செடி	8 1 14	10 0
4199	செடி	செடி	செடி	9 0 34	10 0
4200	செடி	செடி	செடி	7 0 32	10 0
4201	செடி	செடி	ஆலையடிக்கண்டம்	9 3 8	10 0
4202	செடி	செடி	செடி	7 0 39	10 0
4203	செடி	செடி	தானியமிககாட்டுப் பூமி	10 2 26	10 0
4204	செடி	செடி	செடி	6 2 9	10 0
4205	செடி	செடி	செடி	3 2 14	10 0
4206	செடி	செடி	ஆலையடிக்கண்டம்	6 1 3	10 0
படம் 1,558.					
4207	சம்மாந்தரை	பொதுவிற்பனவு	மஞ்சககேணிககாடு	12 1 16	10 0
4208	செடி	செடி	செடி	9 1 24	10 0
4209	செடி	செடி	செடி	3 1 39	10 0
4210	செடி	செடி	செடி	5 0 10	10 0
4211	செடி	செடி	செடி	10 0 26	10 0
4212	செடி	செடி	செடி	8 2 10	10 0
4213	செடி	செடி	செடி	8 2 36	10 0
4214	செடி	செடி	செடி	7 2 15	10 0
4216	செடி	செடி	செடி	6 0 34	10 0
4217	செடி	செடி	செடி	6 1 14	10 0
4218	செடி	செடி	செடி	9 1 12	10 0
4219	செடி	செடி	செடி	10 1 16	10 0
4220	செடி	செடி	செடி	5 2 0	10 0
4221	செடி	செடி	செடி	5 3 11	10 0
4222	செடி	செடி	செடி	6 3 16	10 0
4223	செடி	செடி	செடி	6 3 32	10 0
4224	சம்மாந்தரை	பொதுவிற்பனவு	மஞ்சககேணிககாடு	10 0 16	10 0
4225	செடி	செடி	செடி	4 3 8	10 0
4226	செடி	செடி	செடி	3 3 12	10 0
4227	செடி	செடி	செடி	5 1 4	10 0
4228	செடி	செடி	செடி	3 2 12	10 0
4229	செடி	செடி	செடி	5 3 34	10 0
4229½	செடி	செடி	செடி	3 2 8	10 0
படம் 1,899.					
U 49	சம்மாந்தரை	ச. தனமா	வேப்படிவளவு	0 0 10	15 0
படம் 2,119.					
6994	சம்மாந்தரை	ம. சன்னலெவ்வை	வெட்டுககாடு	28 3 21	10 0
படம் 1,222.					
2612	செடி	மு. இளமாவெவ்வை	நாவலகாடு	15 1 23	10 0
படம் 1,272.					
2973	வீரமுன	அ. உ. பாசிராமபிள்ளை	நாவலகாடு	1 2 1	10 0
படம் 1,617.					
4526	வீரமுன	கீ. இராமலிங்கம்	நாவலகாடு	1 3 14	10 0
படம் 2,168.					
7239	வீரமுன	க. சினைத்தம்பியும் மறுபேரும்	கோவிலடிக்காடு	5 1 2	10 0
7242	செடி	க. கந்தனம மறுபேரும்	செடி	7 1 28	10 0
படம் 639.					
7805	சொறிக்கலமுன	இ. அகமதுலெவ்வை (வாயிதா கட்டாதவர்)	மைலன்லந்து	7 2 38	10 0
படம் 1,149.					
1833	சுவளக்கடை	ஞலசேகரமபிள்ளை	புளியடிப்புட்டி	2 3 5	10 0
1834	செடி	காததாப்போடி	செடி	5 2 15	10 0
1835	செடி	பொதுவிற்பனவு	செடி	3 3 16	10 0
1836	செடி	செடி	செடி	1 2 12	10 0

இல.	சூழிச்சி.	கேள்விகாரானின் பெயர்.	விவரம்.	விசாலம்.		எககரான நகரூ தரிபு வில்.	
				அ. ரூ. ப.	ரூ. ச.		
6997	சவளக்கடை	பட்டம் 2,120. வீ. சபாபதிஜயர்	காததாப்போடி ஆ த்தூக்காடு	114	3 0	10	0
3213	சொறிக்கலமுன	பட்டம் 388. பொதுவிற்பனவு	காடுமவெடடையும	1	1 21	10	0
3215	ஓடி	ஓடி	வெடடைப்பூமி	0	3 16	10	0
3225	ஓடி	ஓடி	காடு	3	2 20	10	0
6399	சொறிகலமுன	பட்டம் 588. பொதுவிற்பனவு	சொறியனவடடைப் பூமி	13	1 13	10	0
6403	ஓடி	ஓடி	நெல்லு கொத்தின வடடைப்பூமி	16	2 30	10	0
6406	ஓடி	ஓடி	ஓடி	24	2 20	10	0
6740	சொறிகலமுன	பட்டம் 613. பொதுவிற்பனவு	மேலாததுவயல	10	2 2	10	0
8844	சமமாந்தூறை	பட்டம் 714. பொதுவிற்பனவு	புளியடிப்புடிக கண்டம்	15	3 10	0	0
8845	ஓடி	ஓடி	வேளாணமைக்கா கியது	13	0 35	10	0
8854	சொறிகலமுன	இ. அகமதுவெவலை	பனிச்சையடி கண டம்	12	0 0	10	0
8857	ஓடி	பொதுவிற்பனவு	வேளாணமைக்கா கியது	3	3 26	10	0
8857½	ஓடி	ஓடி	ஓடி	1	1 29	10	0
8857¾	ஓடி	ஓடி	ஓடி	1	0 12	10	0
8858	ஓடி	ஓடி	ஓடி	8	0 16	10	0
9510½	சடையனதளவாய்	பட்டம் 767. பொதுவிற்பனவு	வெடடையும காடும திடலும	4	2 25	10	0
2971	சொறிகலமுன	பட்டம் 1,271. அ. உ. பாரிராமபிள்ளை	பாலையடிககண்டம்	4	3 28	10	0
L 25	ஓடி	ஓடி	வயல	0	2 37	10	0
3849	சொறிகலமுன	பட்டம் 1,479. தொ. தம்பையாபிள்ளை	சொறியனவடடைப் பூமி	1	2 27	10	0
4366	சொறிகலமுன	பட்டம் 1,594. பொ. த. சஞ்சிததம்பி	தீவுக்காடு	0	3 15	10	0
4383	சொறிகலமுன	பட்டம் 1,597. பொதுவிற்பனவு	புளியடிககாடு	9	0 0	10	0
5464	சொறிகலமுன	பட்டம் 1,754. க. வீனாசுத்தம்பி	பெரியசூளம்	3	2 14	10	0
5475	சடையனதளவாய்	பட்டம் 1,760. மு. மங்கலப்பேரிடி	ஆரப்பதைவெட டைக்காடு	5	1 31	10	0
1951	அன்னமலை	பட்டம் 1,160. பொதுவிற்பனவு	காஞ்சூரையடிமுன மாரி	0	1 0	10	0
3119	நாவிதனவெளி	பட்டம் 1,302. வேலாயித்தப்பிள்ளை	ஆரப்பதைவெடடை	7	2 12	10	0
4308	அன்னமலை	பட்டம் 1,580. கா. உலகநாதன்	காராகூடாககாடு	1	0 25	10	0
4309	ஓடி	சி. வினாசுத்தம்பி	முடியிருப்புமுனை	1	2 6	10	0
4310	ஓடி	பொதுவிற்பனவு	முடியிருப்புககாடு	1	0 12	10	0
7442	அன்னமலை	பட்டம் 2,220. க. குப்பைத்தம்பி	வேளாணமைக்கா கியது	5	0 37	10	0
4976	செங்கற்படை	பட்டம் 1,679. வீ. கந்தப்பன	கந்தமூலை	3	1 30	10	0
4977	ஓடி	சின்னத்தம்பி கங்காணி	ஓடி	3	3 6	10	0
4978	ஓடி	அ. பெரியத்தம்பி	ஓடி	1	1 39	10	0
3056	நாவிதனவெளி	பட்டம் 372. சின்னத்தம்பியும் நாலு பெயரும்	வேளாணமைக்கா கியது	16	2 11	10	0
3057	ஓடி	மு. சின்னத்தம்பி	காடு	16	3 32	10	0
3058	ஓடி	மு. வீனாசுத்தம்பி	காடு	23	0 11	10	0

இல.	குறிச்சி.	கேள்விகாரரின் பெயர்.	விலரம்.	ஏக்கரொன் றுக்கு தரிப்பு	
				விசாலம். ஏ. ரூ. பெ.	விசை ரூ. ஈ.
I 69	மலகம்பட்டி	பட்டம் 308. மு.கம்மத காசிணும மறு பெயரும் (அரைவிசைமதி பயப பூமி)	உடையர் வெட்டு காடு	{ 51 2 2 } இல	10 0
K 13	நாவீதனவெளி	பட்டம் 1,160. ஈ. பாமாதசை (அரைவிசை மதிபயப பூமி)	—	0 2 11	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களை யும் விற்பனையின் கொந்தீசுகளைப்பற்றியும்
மட்டக்களப்பு அரசாட்சி எசனறுத்தரையர்களிடம் வினுவயறிந்து கொள்ளலாம்.
தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
டபிள்ய. ற்நீ. தெயிலர்,
இராசாங்க விதிதரன். வேலையாபபவர்.

No. 806, E. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1900.

ON Tuesday, November 27, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up for settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 679.—Akkarai pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
R 247	Palamunai	Utumalevvai Siniumerulevvai	Cocconut garden	0	0	20*
S 247	Do.	Asiattumma, wife of Sekumukaiyatin	do.	0	0	23*
T 247	Do.	Akmatulevvai's wife Rakimattumma and V. V. K. Sinnalevvaippodi's wife Maimunachchi	do.	0	0	28*
U 247	Do.	Atamvava Alimakkandu, A. Seyinampu, and A. Sinnappillai	do.	0	0	34*
V 247	Do.	Pattumma, wife of Pakkirtampi	do.	0	0	28*
W 247	Do.	Satakkar Atamkandu	do.	0	0	27*
X 247	Do.	Pichchattampi, Miramma, and Miralevvai Vellayer	do.	0	0	20*
Y 247	Do.	Kalantarlevvaippodi Udayar	do.	0	0	8*
D 248	Do.	Avakkerlevvai Mariamkandu	do.	0	0	36*
E 248	Do.	Pakkirmarakkayer Mammatuttampi	do.	0	0	36*
F 248	Do.	Miralevvai Kalantarumma, Asiattumma, and Karutupillai Katisaumma	do.	0	0	30*
G 248	Do.	Pichchattampi, Miramma, and Kalantarppodi Avakkerlevvai	do.	0	0	25*
I 248	Do.	Satakkar Atamkandu Marakkayer and Avuvakker Seku Iamayil	do.	0	0	33*
J 248	Do.	Mirasaivuppodi Alimanachchi	do.	0	0	34*
K 248	Do.	Pichchappillai's wife Pattumma, Mammatu's wife Mukkulattumma, and I. Pakkirtampi	do.	0	0	26*
L 248	Do.	V. V. Akamatulevvai Semilattumma	do.	0	0	29*
M 248	Do.	P. H. Atamvavappodi and Aliyar Avvaumma	do.	0	0	39*
N 248	Do.	Kasinatan's wife Kannammai	do.	0	0	20*
O 248	Do.	Avakkar Saraumma and A. Kuppaiumma	do.	0	0	33*
P 248	Do.	Kaivaumma, widow of Miralevvai	do.	0	0	30*
Q 248	Do.	Avakker Kaivaumma and Pakkiratikari Kuppaiumma	do.	0	0	26*
R 248	Do.	Atamlevvaippodi Aliyar	do.	0	0	37*
S 248	Do.	K. P. H. Atamvava	do.	0	0	20*
T 248	Do.	Atamlevvaippodi, Mukamatulevvaippodi, and Atamvavappodi's wife Mukkulattumma	do.	0	1	7*
U 248	Do.	Atamvavappodi's wife Mukkulattumma	do.	0	0	21*
V 248	Do.	Katarpillai Kalanterumma and P. H. Atamvava	do.	0	0	27*
W 248	Do.	Akamatulevvaippodi's wife Asiattumma	do.	0	0	32*
X 248	Do.	Atamlevvaippodi Mammatuttampi Mukallam Atamlevvai and Akamatu Aliyar	do.	0	0	28*
Y 248	Do.	P. H. Atamvava, P. H. Tavutulevvai	do.	0	0	21*
Z 248	Do.	P. H. Atamvavappodi	do.	0	0	14*
A 249	Do.	Atamlevvaippodi Avvaumma and Ismalevvaippodi Mariamkandu	do.	0	0	27*
B 249	Do.	N. M. Ismalevvai	do.	0	0	15*
C 249	Do.	do.	do.	0	0	6*
D 249	Do.	do.	do.	0	0	8*
E 249	Do.	Ismalevvaippodi Mammatuttampi Marakkayer and Miralevvai Mustapa	do.	0	1	19*
F 249	Do.	Ismalevvaippodi Mammatuttampi Marakkayer	do.	0	0	21*
G 249	Do.	P. H. Atamvavappodi	do.	0	0	23*
H 249	Do.	Kalantar Pattumma and Kalanter Asiattumma	do.	0	0	24*
I 249	Do.	Miramma, widow of Akamatu	do.	0	0	20*
J 249	Do.	P. H. Atamvavappodi	do.	0	0	24*
K 249	Do.	do.	do.	0	0	25*

* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
L 249	Palamunai	Ismalevvaippodi Akamatulevvai and I. Avuvakker	Cocoanut garden	0	1	0°
M 249	Do.	Sini Umarulevvai	do.	0	0	35°
N 249	Do.	Isuppupodi Miraumma	do.	0	0	21°
O 249	Do.	Mirakkandu Alimakkandu	do.	0	0	29°
P 249	Do.	Ismalevvai Mammattuttampi Marakkayer	do.	0	0	31°
Q 249	Do.	Atamlevvai's widow	do.	0	1	19°
R 249	Do.	Ismalevvai Makkamatuttampi	do.	0	1	21°
S 249	Do.	(1) Kalantarppodi P. H. Atamvavappodi, (2) Utumanpillai Akamatulevvai, (3) N. M. Ismalevvaippodi, and (4) Avutuppodi Aminaumma	do.	0	1	31°
A 250	Do.	Ivurayinkandu's wife Utumanachohi	do.	0	0	35°
D 250	Do.	Assumma and Utumankandu Pattumma	do.	0	0	31°
E 250	Do.	Akamattupodi Avvaumma	do.	0	0	27°
G 250	Do.	Akamattupodi Mariamkandu	do.	0	0	13°
H 250	Do.	P. H. Atamvavappodi	do.	0	0	29°
I 250	Do.	Atamkandu Utumankandu and Ivurayinkandu's wife Utumanachohi	do.	0	1	2°
J 250	Do.	Avakkerlevvai Utumanachohi and Mammattuttampipodi Pakkirtampippodi	do.	0	0	22°
K 250	Do.	A. P. H. Ismankandupodi	do.	0	0	22°
L 250	Do.	P. H. Atamvavappodi, P. Aliyarpodi, and Mirakkandu Ismankandu	do.	0	0	25°
O 250	Do.	V. V. Akamatulevvaippodi's wife Semilattumma	do.	0	0	26°
R 250	Do.	do.	do.	0	0	21°
S 250	Do.	Ismalevveippodi Mammattuttampi	do.	0	0	18°
T 250	Do.	Managers of the Mosque	do.	0	0	17°
V 250	Do.	Satakkulevvai Miraumma	do.	0	0	27°
W 250	Do.	Utumankandu Marakkar Saraumma	do.	0	0	30°
X 250	Do.	Asankandu Mukkulatumma and A. Maimunachohi	do.	0	0	34°
Y 250	Do.	V. V. Kasinavalevvai, P. H. V. V. Akamatulevvai, P. H. Ismalevvai's wife Maimunachohi, and Utumankandu Marakkar Taviatulevvai	do.	0	1	11°
A 251	Do.	K. P. H. Atamvavappodi	do.	0	0	26°
B 251	Do.	Ivurainkandu's wife Utumanachohi	do.	0	0	27°
C 251	Do.	Utumankandu Aliyar and Ivuralevvai Atamlevvai	do.	0	0	26°
F 251	Do.	Akamattulevvai Mariyankandu	do.	0	0	20°
G 251	Do.	Utumankandu Mariyankandu	do.	0	0	25°
H 251	Do.	Atamkandu Miskinava and another	do.	0	0	20°
I 251	Do.	Utumankandu Alimakkandu	do.	0	0	23°
J 251	Do.	Ivurainkandu Saynavunachchi	do.	0	0	35°
N 251	Do.	Kalantarppodi Pakkir Marakkayer	do.	0	0	22°
O 251	Do.	Sekumiralevvai Akamatulevvai	do.	0	0	19°
P 251	Do.	Mukayatinvavapparikari Ponniumma	do.	0	0	23°
Q 251	Do.	Akamattupillai Aliyar	do.	0	0	22°
R 251	Do.	Umarukatta Atikari Sekumukaiyatin	do.	0	0	23°
T 251	Do.	Kalantarppodi Pakkirtampi	do.	0	0	27°
Z 251	Do.	M. Utumalevvai Chiniumarulevvai	Garden	0	0	31°
B 222	Do.	Kuruivannan Kuppaivannaththi	do.	0	0	30°
C 252	Do.	Kuruivannan Katiramen	do.	0	0	35°

° Certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 806, E. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு புரட்டாசி 25 ன் உ.

1900 ம் ஆண்டு கார்த்திகைமாதம் 27 ன் திகதியாகிய செவ்வாய்க்கிழமை யிடை மதனையடுத்த நாடகம் ஆகிய கிழக்கு மாகாணத்து கவர்ணமேந்த வசனவர்கள் மட்டுக்களப்பு கச்சேரியில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை உரித்தானவர்களுக்கு ஆட்சியில் கொடுப்பார்.

இல.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	அ. ரூ. ப.	விசாலம்.		
R 247	உதமாலெவ்வை சீனிஉமறுலெவ்வை	தென்னவளவு	0	0	20	ஆட்சி
S 247	சேருமுக்கையதின் பெண் ஆசியத்தம்மா	ஷே	0	0	23	ஷே
T 247	அகமதுலெவ்வை பெண் வாகுமத்தம்மா வ. வி. க. சின்னவாவாப்போடி பெண் கைமுக்காச்சி	ஷே	0	0	23	ஷே
U 247	ஆதம்வாவா அலிமாக்கண்டு, ஆ. செயினபுவும் ஆ. சின்னப்பிள்ளையும்	ஷே	0	0	34	ஷே
V 247	பைக்கிருத்தம்பி பெண் பாத்தம்மா	ஷே	0	0	28	ஷே
W 247	சதக்கர் ஆதக்கண்டு	ஷே	0	0	27	ஷே
X 247	பிச்சைத்தம்பி யீராஉமமாவும் யீராலெவ்வை பெண் கையரும்	ஷே	0	0	20	ஷே
Y 247	கலந்தர்லெவ்வைப்போடி உடையார்	ஷே	0	0	8	ஷே
D 248	அவக்கரிலவை மரியக்கண்டு	ஷே	0	0	36	ஷே
E 248	பைக்கிருமரைக்கார் மம்மதுத்தம்பி	ஷே	0	0	36	ஷே

இல.	கேள் விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். அ. த. ப.	
F 248	மீராலெவ்வை கலந்தருமமா ஆசியத்தம்மா, கருநா ப்பிள்ளை கதிசாவும்மா	பெண்ணவளவு	0 0 30	ரூ. 5
G 248	பிச்சைத்தம்பி மீராலும்மா கலந்தர்ப்போடி அவக் கரிலவை	நெ. நெ.	0 0 25	நெ.
I 248	சதக்கர் ஆதக்கண்மீமரைக்காயர் அலுவல்கர் சேநி ஸ்மாயில	நெ. நெ.	0 0 33	நெ.
J 248	மீராசாய்வுப்போடி அலிமாநாச்சி	நெ.	0 0 34	நெ.
K 248	பிச்சைப்பிள்ளை பெண் பாத்தம்மா, மம்மது பெண் முக்குலத்தமமாவும் இ. பைக்கிருத்தம்பியும்	நெ. நெ.	0 0 26	நெ.
L 248	ய. வி. அகமதுலெவ்வை செமில்த்தம்மா	நெ.	0 0 29	நெ.
M 248	பொ. த. ஆதமவாவாப்போடியும் அலியார் அவ்வா உமமாவும்	நெ. நெ.	0 0 39	நெ.
N 248	காசிநாதன் பெண் கண்ணமமை	நெ.	0 0 20	நெ.
O 248	அவக்கர் சாரூஉமமா அவக்கர் குப்பையுமமா	நெ.	0 0 33	நெ.
P 248	மீராலெவ்வை கைம்பெண் கைவாஉமமா	நெ.	0 0 30	நெ.
Q 248	அவக்கர் கைவாஉமமாவும் பைக்கிரு அதிகாரி குப்ப உமமாவும்	நெ. நெ.	0 0 26	நெ.
R 248	ஆதமலெவ்வைப்போடி அலியார்	நெ.	0 0 37	நெ.
S 248	ச. பொ. த. ஆதம்வாவா	நெ.	0 0 20	நெ.
T 248	ஆதமில்லைப்போடி முகமதுத்தம்பிலெவ்வைப் போடியும் ஆதமவாவாப்போடி பெண் முக்குல த்தம்மா	நெ. நெ.	0 1 7	நெ.
U 248	ஆதமவாவாப்போடி பெண் முக்குலத்தம்மா	நெ.	0 0 21	நெ.
V 248	காதர்ப்பிள்ளை கலந்தருமமாவும் பொ. ச. ஆதம் வாவாவும்	நெ. நெ.	0 0 27	நெ.
W 248	அகமதுலெவ்வைப்போடி பெண் ஆசியத்தம்மா	நெ.	0 0 32	நெ.
X 248	ஆதமில்லைப்போடி மம்மதுத்தம்பி முகலம ஆத மில்லையும அகமது அலியாரும்	நெ.	0 0 28	நெ.
Y 248	பொ. த. ஆதம்வாவாவும் பொ. த. பாவுதலெவ்வை யும்	நெ. நெ.	0 0 21	நெ.
Z 248	பொ. த. ஆதம்வாவாப்போடி	நெ.	0 0 14	நெ.
A 249	ஆதமில்லைப்போடி அவ்வாஉம்மாவும் இஸ்மாலெவ்வை ப்போடி மரியங்கண்டும்	நெ. நெ.	0 0 27	நெ.
B 249	நொ. மீ. இஸ்மாலெவ்வை	நெ.	0 0 15	நெ.
O 249	நெ.	நெ.	0 0 6	நெ.
D 249	நெ.	நெ.	0 0 8	நெ.
E 249	இஸ்மாலெவ்வைப்போடி மம்மதுத்தம்பி மரைக்காய ரும் மீராலெவ்வை முஸ்தபாவும்	நெ. நெ.	0 1 19	நெ.
F 249	இஸ்மாலெவ்வைப்போடி மம்மதுத்தம்பி மரைக்காயர்	நெ.	0 0 21	நெ.
G 249	பொ. ச. ஆதம்வாவாப்போடி	நெ.	0 0 23	நெ.
H 249	கலந்தர் பாத்தம்மாவும் கலந்தர் ஆசியத்தம்மாவும்	நெ.	0 0 24	நெ.
I 249	அகமது கைம்பெண் மீராஉம்மா	நெ.	0 0 20	நெ.
J 249	பொ. த. ஆதம்வாவாப்போடி	நெ.	0 0 24	நெ.
K 249	நெ.	நெ.	0 0 25	நெ.
L 249	இஸ்மாலெவ்வைப்போடி அகமதுலெவ்வையும் இ. அலு வக்கரும்	நெ. நெ.	0 1 0	நெ.
M 249	சீனிஉமதுலெவ்வை	நெ.	0 0 35	நெ.
N 249	சுசுப்புப்போடி மீராஉம்மா	நெ.	0 0 21	நெ.
O 249	மீராக்கண்டு அலிமாக்கண்டு	நெ.	0 0 29	நெ.
P 249	இஸ்மாலெவ்வை மம்மதுத்தம்பிமரைக்காயர்	நெ.	0 0 31	நெ.
Q 249	ஆதமலெவ்வை கைமை	நெ.	0 1 19	நெ.
R 249	இஸ்மாலெவ்வை மகம்மதுத்தம்பி	நெ.	0 1 21	நெ.
S 249	1, கலந்தர்ப்போடி பொ. த. ஆதம்வாவாப்போடி ; 2, உதமான்பிள்ளை அகமதுலெவ்வை ; 3, நொ. மீ. இஸ்மாலெவ்வைப்போடியும் ; 4, அவுதப்போடி ஆயினுஉமமாவும்	நெ. நெ.	0 1 31	நெ.
A 250	இவுரூயின்கண்டு பெண் உதமநாச்சி	நெ.	0 0 35	நெ.
D 250	ஆசாஉமமாவும் உதமான்கண்டுபாத்தம்மாவும்	நெ.	0 0 31	நெ.
E 250	அகமதுப்போடி அவ்வாஉமமா	நெ.	0 0 27	நெ.
G 250	அகமதுப்போடி மரியங்கண்டு	நெ.	0 0 13	நெ.
H 250	பொ. த. ஆதமவாவாப்போடி	நெ.	0 0 29	நெ.
I 250	ஆதக்கண்டு உதமநாக்கண்டு இவுரூயின்கண்டு பெ ண் உதமநாச்சியும்	நெ.	0 1 2	நெ.
J 250	அவக்கலெவ்வை உதமநாச்சியும் மம்மதுத்தம்பி போடி பைக்கிருத்தம்பிப்போடியும்	நெ.	0 0 22	நெ.

இல.	கேள்விக்காரன் பெயர்.	விபரம்	விசாலம், எ. தா. பெ.	ஆட்கள்
K 250	ஆ. பொ. த. இஸ்மான் கண்டுப்போடி	தென்னைவளவு	0 0 22	ஆட்கள்
L 250	பொ. த. ஆதம்வாவாப்போடியும், பை. அலியார்ப் போடியும் மீராக்கண்டு இஸ்மான் கண்டு	ஹே	0 0 25	ஹே
O 250	வ. வி. அகமதுலெவ்வைப்போடி பெண் செயிலத் தம்மா	ஹே	0 0 26	ஹே
R 250	ஹே	ஹே	0 0 21	ஹே
S 250	இஸ்மான் கண்டுப்போடி மம்ம தத்தமபி	ஹே	0 0 18	ஹே
T 250	பள்ளிவாசலுக்கு	ஹே	0 0 17	ஹே
V 250	சதக்குலெவ்வை மீராஉமமா	ஹே	0 0 27	ஹே
W 250	உதுமான் கண்டுமரைக்காயர் சாளுஉமமா	ஹே	0 0 30	ஹே
X 250	அசன் கண்டு முக்குலத்தம்மாவும், அ. மைமுனாச்சியும்	ஹே	0 0 34	ஹே
Y 250	வ. வி. காசின்வாவாலெவ்வை, மீராலெவ்வை, பொ. த. வ. வி. அகமதுலெவ்வை, பொ. த. இஸ்மான் கண்டு வைப பெண் மைமுனாச்சியும், உதுமான் கண்டு மரைக்காயர் தாஜுதலெவ்வையும்	ஹே	0 1 11	ஹே
A 251	க. பொ. த. ஆதம்வாவாப்போடி	ஹே	0 0 26	ஹே
B 251	இவுரூயின்கண்டு பெண் உதுமாநாச்சி	ஹே	0 0 27	ஹே
C 251	உதுமான் கண்டு அலியாரும், இவுரூலெவ்வை ஆதம் லெவ்வையும்	ஹே	0 0 26	ஹே
F 251	அகமதுலெவ்வை மரியங்கண்டு	ஹே	0 0 20	ஹே
G 251	உதுமான் கண்டு மரியங்கண்டு	ஹே	0 0 25	ஹே
H 251	ஆதங்கண்டு மிஸைன்வாவாவும் மறுபேரும	ஹே	0 0 20	ஹே
I 251	உதுமாங்கண்டு அலிமாக்கண்டு	ஹே	0 0 23	ஹே
J 251	இவுரூயின்கண்டு செயின்புநாச்சி	ஹே	0 0 35	ஹே
N 251	சலந்தர்ப்போடி பைக்கீரு மரைக்காயர்	ஹே	0 0 22	ஹே
O 251	சேருமீராலெவ்வை அகமதுலெவ்வை	ஹே	0 0 19	ஹே
P 251	முகையதின்வாவாப் பரிக்காரி பொன்னியுமமா	ஹே	0 0 23	ஹே
Q 251	அகமதுப்பினி அலியார்	ஹே	0 0 22	ஹே
R 251	உமறுகத்தா, அதிகாரி சேருமுகையதின்	ஹே	0 0 23	ஹே
T 251	சலந்தர்ப்போடி பைக்கீர்த்தமபி	ஹே	0 0 7	ஹே
Z 251	மு. உதுமாலெவ்வை சீனி உமறுலெவ்வை	ஹே	0 0 31	ஹே
B 252	குறுணிவண்ணுன் குப்பை வண்ணுத்தி	ஹே	0 0 30	ஹே
C 252	ஹே கதிராமன்	ஹே	0 0 35	ஹே

இக்காலணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனவின் கொந்திசுகளையும்பற்றி, மட்டக் களப்பு அரசாட்சி ஏசனறுத்துரை அவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டணையன்படி,

டபிள்யூ. றீ. தேயிலர்,
இராசாங்க விஜிதரின் வேலைபார்படவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,417, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, September 13, 1900.

ON Monday, October 22, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
F 139	Manakkulama	Ungu Naide	Cocoanut garden	2	2 21	50
K 139	Do.	Rana Naide	do.	0	3 0	50
M 139	Do.	S. O. Menuhamy	do.	1	1 34	50
P 139	Do.	Kalu Naide	do.	0	1 35	50
R 139	Do.	Punchihamy	do.	1	2 29	50
Preliminary plan 1,862.						
9365	Pulichchakulam	Kadiravelu Kappagam and Crown	Scrub	183	1 0	15
9368	Do.	do.	Field	3	0 23	10
9369	Do.	do.	do.	7	0 15	10
Preliminary plan 1,751.						
8843	Pulichchakulam	Crown	Chena and scrub	12	1 20	15

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A.	R. P.	per Acre.	
						Rs.	
		Preliminary plan 2,071.					
10224	Anaivulundawa	Crown	Low jungle	4	1 25	15	
10225	Do.	do.	do.	4	1 37	15	
10226	Do.	do.	do.	4	2 9	15	
10227	Do.	do.	do.	4	3 6	15	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,417, N.-W. P.

වම් 1900 ක්වු සැප්තැම්බ් මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කන්තෝරුවේදී.

වම් දිනවන ගලාවන දිස්ත්‍රික්කවල උපරිපරිපාලන නාමයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ පහත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1900 ක්වු මකනෝබර් මස 22 වෙනි දිනවු සඳුදා ගලාවන කවිවෙරියේදී මෙහිදේසිකර විකුණනවි නොගොත් තීන්දුකරදෙන්නවි යෙදෙනවා ඇත.

වගබදියාවේ ගලාවන පලාගේ උතුරුපිටියලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්. සිතියම 525.

නො.	ගම.	අයිතිකම නියෝග.	අන්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	යක මිල.
F 139	මනක්කලම	උන්ගුනසිද්ද	පොල්වත්ත	2	2 21	50
K 139	එම	රණගසිද්ද	එම	0	3 0	50
M 139	එම	ඇස්. මි. අම්බුහාමි	එම	1	1 34	50
P 139	එම	කළුකසිද්ද	එම	0	1 35	50
R 139	එම	පුන්මිනසිද්ද	එම	1	2 29	50
9365	පුලිවිවාකලම	කදිරදේලු කවිපගම් සහ ආණ්ඩුව	කැලැබිම	183	1 0	15
9368	එම	එම	කුඹුර	3	0 23	10
9369	එම	එම	එම	7	0 15	10
8843	එම	ආණ්ඩුව	සේන සහ කැලැබිම	12	1 20	15
10224	අනවුම්පදව	ආණ්ඩුව	ලදකැලැව	4	1 25	15
10225	එම	එම	එම	4	1 37	15
10226	එම	එම	එම	4	2 9	15
10227	එම	එම	එම	4	3 6	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාලයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වගබදියාවේ ගලාවන උපරිපරිපාලන නාමයෙන්ද දැනගන්නවි පුළුවන.

හරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්යු. ඩී. පීලර්,
 වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,418, N.-W. P.

Colonial Secretary's Office,
 Colombo, September 14, 1900.

ON Tuesday, November 20, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,098.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
10313	Beminigalla	Akkaraiasweddumehena	Crown	Chena	A. R. P. 2 3 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

N.B.—This land has been previously advertised, but found no bidders.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,418, N.-W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

වර්ෂ 1900 දී කොළඹ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවක ස්වකීය ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බ් මස 20 වෙනි දින වූ අඟහරුවාද දවල් 11 කුරුනෑගල කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වර්ෂ 1900 දී කොළඹ කුරුනෑගල පලාතේ කටුගමපොල හත්පන්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. සිතියම 2,098.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.
10313	බැමිනිගල්ල	අක්කරේ අස්සැද්දමේ හේන	හේන	අ. රු. ප. 2 3 13

නිකමකරණලද මුදල අක්කරයක් රුපියල් 10.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනරාලයට නොවැඩිදුරටත්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම්දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ වමන.

No. 1,419, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1900.

ON Wednesday, November 21, 1900, at 1 o'clock p.m., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,146.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10568	Malagane	Bulugolla	Crown	Forest	22 1 34

Upset price,—Rs. 46 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,419, N.-W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

වර්ෂ 1900 දී කොළඹ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවක ස්වකීය ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බ් මස 21 වෙනි දින වූ බදාදා දවල් 12 කුරුනෑගල කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වර්ෂ 1900 දී කොළඹ කුරුනෑගල පලාතේ වැරැටිවිල්ලි හත්පන්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1යි. සිතියම 2,146.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.
10568	මලගහේ	බුළුගොල්ල	බුකලාන	අ. රු. ප. 22 1 34

නිකමකරණලද මුදල අක්කරයක් රුපියල් 46යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනරාලයට නොවැඩිදුරටත්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම්දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ වමන.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,018, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, September 15, 1900.

ON Thursday, November 1, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price	
				A.	R. P.	Rs.	c.
		Preliminary plan 652.—Kanadara korale. Claimant—Crown.					
2200	Diwulwewa	Kuppekanda	Low jungle fit for paddy	4	0 27	10	0
		Preliminary plan 638.—Kanadara korale. Claimant—Crown.					
2176	Andarawewa	Tikiri Appu	Scrub fit for paddy	2	2 27	10	0
		Preliminary plan 639.—Kanadara korale. Claimant—Crown.					
2177	Potanegama	Ukkuwa, Vel Panikkiya	Low jungle fit for paddy	0	3 22	10	0
2178	Do.	do.	Low jungle fit for garden	3	1 13	10	0
		Preliminary plan 641.—Kanadara korale. Claimant—Crown.					
2180	Ratmalawetiya	P. Ranhami and another	Low jungle fit for paddy	0	1 21	10	0
		Preliminary plan 644.—Kanadara korale. Claimant—Crown.					
2183	Gangurewa	Kirinaiderala, Vel-vidane	Low jungle fit for paddy	1	3 9	15	0
		Preliminary plan 1,172.—Kanadara korale. Claimant—Crown.					
3492	Gangurewa	Wanniamilekamage Sirala	Low jungle fit for paddy	2	1 8	11	0
		Preliminary plan 811.—Kanadara korale. Claimant—Crown.					
2503	Kaipitiyawa	Omera Liyana Naide Tambi Lebbe and another	High jungle fit for paddy	10	1 24	11	50
		Preliminary plan 1,062.—Kanadara korale. Claimant—Crown.					
2982	Mudiruppuwa	Kapurhami Lekama and another	Forest fit for paddy	10	0 28	15	0
		Preliminary plan 1,133.—Kanadara korale. Claimant—Crown.					
3279	Rambewa	N. Wedaralage Appurala and another	Low jungle fit for paddy	5	1 2	10	50
		Preliminary plan 1,173.—Kanadara korale. Claimant—Crown.					
3493	Rambewa	Ambaratege Wannihami and another	Low jungle fit for paddy	2	0 20	10	0
		Preliminary plan 1,139.—Kanadara korale. Claimant—Crown.					
3290	Tammannegoda in Neka-						
	tunuwewa	Welagamayage Kiriya Gamaya	Field leased to applicant	3	0 4	21	0
3291	Do.	Kiriya Gamaya and Kandage Sira	do.	1	3 27	21	0
		Preliminary plan 1,156.—Kanadara korale. Claimant—Crown.					
3331	Nekatunnwewa	K. Ranhami	High jungle fit for paddy	1	0 5	15	0
		Preliminary plan 1,200.—Kanadara korale. Claimant—Crown and Punchirala, Vel-vidane, and others.					
3568	Ellewewa	—	Paddy field encroachment	0	3 6	10	0
		Preliminary plan 1,206.—Kanadara korale. Claimant—Crown.					
3581	Ellewewa	Silamburale, Liyana Arachchi	Jungle fit for paddy	12	1 23	10	0
3583	Do.	Sellatege Mudalihami	do.	1	0 32	10	0
		Preliminary plan 1,204.—Kanadara korale. Claimant—Crown.					
3579	Kohombagaskada	P. Ukkurala and another	Low jungle fit for paddy	2	3 18	10	0
		Preliminary plan 1,277.—Kanadara korale. Claimant—Crown.					
3772	Pudukkulama	Punchiralage Kadirate	High jungle fit for cocoanut	0	0 38	10	0
		Preliminary plan 1,532.—Kanadara korale. Claimant—Crown.					
4733	Galenbindunuwewa	Janguralage Kapurala	Scrub fit for paddy	6	2 20	10	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. o.	
4778	Pahalakarambankulama	Preliminary plan 1,556.—Kanadara korale. Claimant—Crown. P. Appuhami and another	High jungle fit for paddy	9	0 0	13 0
4792	Karadikkulam	Preliminary plan 1,563.—Kanadara korale. Claimant—Crown and Applicant. Siralu, Vel-vidane	Planted land and site of pansala	1	2 25	20 0
5401	Mekichchewa	Preliminary plan 1,830/123.—Kanadara korale. Claimant—Crown. P. W. Nanhami	Jungle fit for paddy	3	1 2	15 0
5416	Maha Noochchikulama	Preliminary plan 1,836/126.—Kanadara korale. Claimant—Crown. S. Kadirata and others	Low jungle fit for paddy	4	2 23	10 0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,018, N.-C. P.

වස 1900 කවු සැප්තැම්බ් 15 වෙනි දින කොළඹ මහසෛක්‍යාධිපතිවරයන්ගේ කන්දොරුවෙහිදී.

දැරුවාද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1900 කවු නොවැඩිවුවාසේ 1 වෙනි දිනවූ මුහුණපතින්ද දවල් දෙලකට අනුරුවුවේරේ කවිවේරිසේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් බොරුමිකර දෙයට හෙදෙහවා ඇත.
දැරුවාද දිසාවේ නුවරකලාපිත පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 24ක්.

සිතියම 652. කනදොරුවෙහිදී. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල රු. ග.
2200	දිවුල	කුප්පකන්ඩු	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 0 27	10 0
2176	අන්දරවැව	විකීර්අප්පු	වි ගොවිතැනට සුදුසු කවුපත් ඉඩම	2 2 27	10 0
2177	පොතානේගම	ලක්කුවාවෙල්පතින්කියා	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	0 3 22	10 0
2178	එම	එම	වත්කමට සුදුසු ලදකැලේ	3 1 13	10 0
2180	රත්මලවැවිස	පි. රත්නාමි සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	0 1 21	10 0
2183	ගඟරුව	කිරිනසිදුරු වෙල්විදානේ	එම	1 3 9	15 0
3492	ගඟරුව	වත්තිකාමිලේකමගේ සිරුල	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	2 1 8	11 0
2503	කපිපිටිතාව	බමරු ලියනනසිදේ නම් ලෙඹිබේ සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු අත් දඩුවා කැලේ	10 1 24	11 50
2982	මුදිරුප්පුව	කපුරුආම් ලේකම සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු මුහුණත	10 0 28	15 0
3279	රඹුව	ඇන්. වෙදරුවගේ අප්පුරු සහ තවත් අයෙක්	එම ලදකැලේ	5 1 2	10 50
3493	එම	අමරුඅන්ගේ වත්තිකාමි සහ තවත් අයෙක්	එම	2 0 20	10 0
3290	කෙකවුනවැවේ	වේලාගමයාගේ කිරියා ගමයා	ඉල්ලුම්කාරයාට බද්දටදී තිවෙන කුඹුර	3 0 4	21 0
3291	එම	කිරියාගමයා සහ කන් දුන්නේ සිරු	එම	1 3 27	21 0

කො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අකකර යක මිල. රු. ප.
3331	කෙකපුටුමුව	කේ. රත්නාමි	සිතියම 1,156. වි ගොසිතැනට සුදුසු අත් දඩුවා කැලේ	1 0 5	15 0
3568	සිතියම 1,200. ඇල්ලේමුව	අයිතිකම කියත්තා—ආණ්ඩුව	සහ පුත්විරුල වෙල්ලිදුනේ සහ තවත් අං. බලකන්කාරයට අල්ලාගත තිබෙන කුඹුර	0 3 6	10 0
3581	එම	සිතියම 1,206. අයිතිකම කියත්තා—ආණ්ඩුව.	සිලඹුරුල ලියනආරම්පිල	12 1 23	10 0
3583	එම	සෙල්ලාගේගේ මුදලිකාමි	එම	1 0 32	10 0
3579	කොකොඹගස්කඩ	සිතියම 1,204. පි. උක්කුරුල සහ තවත් අගෙක්	විගොවිතැනට සුදුසුකැලේ	2 3 18	10 0
3772	පුදුක්කුලම	සිතියම 1,277. පුත්විරුලගේ කදිරුගේ	පොල්වැව්වට සුදුසු අත්දඩුවා කැලේ	0 0 38	10 0
4733	ගලෙත්තිදුනවැව	සිතියම 1,532. ජන්ගුරුලගේ කපුරුල	වි ගොවිතැනට සුදුසු කපුරුල	6 2 20	10 0
4778	පහලකරඹත්කුලම	සිතියම 1,556. පි. අප්පුකාමි සහ තවත් අගෙක්	වි ගොවිතැනට සුදුසු අත් දඩුවා කැලේ	9 0 0	13 0
4792	කරඹත්කුලම	සිතියම 1,563. අයිතිකම කියත්තා—ආණ්ඩුව සහ ඉල්ලුම්කාරයා.	පිරුල වෙල්ලිදුනේ වැව්ලිකරපුඉඩම සහ පත්සලේ	1 2 25	20 0
5401	මැතිවිමුව	සිතියම 1,830. අයිතිකම කියත්තා—ආණ්ඩුව. පි. බම්බිලි. නත්තාමි	වි ගොවිතැනට සුදුසු කැලේ	3 1 2	15 0
5416	මහකොව්විකුලම	සිතියම 1,836. ඇස්. කදිරුගේ සහ තවත්අග	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 2 23	10 0

මෙම ඉඩමකුණ අයිතිවාසිකම් තිබෙන අය විකිනීමේ දිනේදී පැමිණ එය බදුපකර හිමිවනට මිනැර. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාත්සේගෙන්ද, එකිනිම කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේගෙන්ද දැනගනවි පුළුවන.

හරුතර ආණ්ඩුකාර උඩුවානත්වකත්සේගේ ආඥාවලෙස,
 බම්බිලිය. පි. වෙල්ලර,
 වැඩබලන මහසෙනෙපාතිස් වමන.

No. 1,019, N.-C. P. Colonial Secretary's Office, Colombo, September 17, 1900.

ON Tuesday, November 6, 1900, at 12 o'clock noon, the Government Agent for the North Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4924	Kudagama	Amara Badalage Pina	Thorny jungle fit for paddy	3 0 6	10
5106	Galnewa	Kapurala Vel-vidane	Field leased to Pinhami and others	0 0 28	10
5107	Do.	do.	do.	0 1 23	10
5274	Pahalawewa	Mudalihami Vel-vidane and another	Low jungle fit for paddy	12 1 9	10
4507	Pahalatalawa	—	Low jungle fit for paddy	11 0 0	10
4511	Do.	—	High jungle fit for paddy	2 2 10	10
4512	Do.	—	do.	10 0 0	10
4514	Do.	—	do.	8 0 18	10
4515	Do.	—	do.	8 2 14	10
4516	Do.	—	do.	6 1 0	10
4517	Do.	—	do.	1 0 16	10
4518	Do.	—	do.	1 1 13	10
4522	Do.	—	do.	2 2 0	10
4526	Do.	—	do.	7 3 12	10
4527	Do.	—	do.	8 3 5	10
4528	Do.	—	do.	8 1 18	10
4529	Do.	W. Mohottale and others	do.	6 3 37	10
4530	Do.	do.	do.	7 1 33	10
4531	Do.	H. T. Jayawardena	do.	4 1 16	10
4532	Do.	—	do.	4 2 5	10

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
4533	Pahalatalawa	—	High jungle fit for paddy	3	2	25	10
4534	Do.	—	do.	1	2	35	10
4535	Do.	—	do.	0	2	8	10
4536	Do.	—	Open land fit for paddy	0	1	12	10
4537	Do.	—	High jungle fit for paddy	0	0	22	10
4538	Do.	—	do.	3	0	37	10
4539	Do.	—	do.	4	1	0	10
4541	Do.	—	do.	0	1	8	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,019, N.-C. P.

වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කන්දෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1900 ක්වූ නොවැලි මස 6 වෙනි දිනවූ අභ්‍යන්තර වැදගත් දෙයක් වන අනුරාධපුරේ සභිකවරයෙකු වෙතදෙසි කර විකුණුවට නොහොත් මේ රාජකාර දෙයට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවන පලාතේ නුවරගම්පලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැමැති මිනිසුන්.

සිතියම 1,620. නුවරගම්කෝරළේ. අයිතියම කියන්නා—ආණ්ඩුව. අක්කර මහස. සස මිල.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහස.	සස මිල.
4924	කුඩාගම	අමරබඩාලගේ පිනා	වි ගොවිතැනට සුදුසු කටු කැලේ	3	0 6 10
5106	ගල්පැව	සිතියම 1,686/10. අයිතියම කියන්නා—ආණ්ඩුව සහ පිත්තාම් සහ නවන්. කපුරුවෙල්විදයේ	පිත්තාම්ව සහ නවන් අයට බදුදී තිබෙන කුඹුරු	0	0 28 10
5107	එම	එම.	එම	0	1 23 10
5274	පහලවැව	සිතියම 1,759/81. අයිතියම කියන්නා—ආණ්ඩුව. මුදලිසාම්වෙල්විදයේ සහ නවන් අයගේ	වි ගොවිතැනට සුදුසු ලදී කැලේ	12	1 9 10
4507	පහලකලාව	—	එම	11	1 0 10
4511	එම	—	වි ගොවිතැනට සුදුසු අන්දමකට කැලේ	2	2 10 10
4512	එම	—	එම	10	0 0 10
4514	එම	—	එම	—	0 18 10
4515	එම	—	එම	8	2 14 10
4516	එම	—	එම	6	1 0 10
4517	එම	—	එම	1	0 16 10
4518	එම	—	එම	1	1 13 10
4522	එම	—	එම	2	2 0 10
4526	එම	—	එම	7	3 12 10
4527	එම	—	එම	8	3 5 10
4528	එම	—	එම	8	1 18 10
4529	එම	බඹලිවි. මොහොට්ටාල සහ නවන්	එම	6	3 37 10
4530	එම	එම	එම	7	1 33 10
4531	එම	එම්. ටී. ජයවර්ධන	එම	64	1 1 10
4532	එම	—	එම	4	2 5 10
4533	එම	—	එම	3	2 25 10
4534	එම	—	එම	1	2 35 10
4535	එම	—	එම	0	2 8 10
4536	එම	—	වි ගොවිතැනට සුදුසු පිටි වැනි ක්‍රම	0	1 12 10
4537	එම	—	වි ගොවිතැනට සුදුසු අන්දමකට කැලේ	0	0 22 10
4538	එම	—	එම	3	0 37 10
4539	එම	—	එම	4	1 0 10
4541	එම	—	එම	0	1 8 10

මෙම ඉඩම් ගැණ ගම් අයිතිවාසිකම් තිබෙනම්, විකිනීමේ දිනේදී පැමිණ එම ඔප්පුකර ගිවිසුමට බැහැර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාගාරයේදී, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මැද දිසාවේදී ආණ්ඩු ලෙස,
බඹලිවි. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීන් වරුන්.

No. 1,020, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, September 17, 1900.

ON Friday, November 2, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price	
				A.	R. P.	per Acre. Rs. c.	
		Preliminary plan 21.—Kende korale. Claimant—Crown.					
165	Anumetigama	Punchirala, of Horowutibbewa	Low jungle fit for paddy	2	0 23	10 50	
		Preliminary plan 1,148.—Kende korale. Claimant—Crown.					
3309	Kallanchiya	Mr. David Dissanayake, Proctor	Low jungle fit for paddy	2	1 21	20 0	
		Preliminary plan 1,149.—Kende korale. Claimant—Crown.					
3313	Kallanchiya	Punchiralage Welate, of Neketunuwewa	Low jungle fit for paddy	0	1 18	20 0	
		Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown and P. Appurala Lekame and others.					
4330	Kallanchiya	—	Paddy field encroachment	0	3 0	20 0	
		Preliminary plan 1,421.—Kende korale. Claimant—Crown and Appurala Gamarala.					
4391	Kallanchiya	—	Open land encroachment	0	0 6	20 0	
		Preliminary plan 1,852.—Kende korale. Claimant—Crown.					
5455	Kallanchiya	Punchiralage Welate	Low jungle fit for paddy	1	0 4	20 0	
5456	Do.	A. V. Kadira Welate	do.	0	2 25	20 0	
		Preliminary plan 1,853.—Kende korale. Claimant—Crown.					
5458	Kallanchiya	Kapurala Wedarala and another	Low jungle fit for paddy	5	0 30	20 0	
5459	Do.	Appurala Lekama and others	do.	11	1 22	20 0	
5461	Do.	Naiderala Wedarala and others	do.	16	1 3	20 0	
5462	Do.	Welate Vel-vidane	do.	1	2 35	20 0	
5463	Do.	Kandatege Kapurala and another	do.	1	1 32	20 0	
5464	Do.	Kapurala Gamaralage Ukkurula	do.	1	3 12	20 0	
5465	Do.	—	do.	2	3 3	20 0	
		Preliminary plan 1,854.—Kende korale. Claimant—Crown.					
5466	Kallanchiya	K. L. Sirala	Low jungle fit for paddy	0	3 23	20 0	
5467	Do.	K. Appubami; Arachchi	do.	0	3 17	20 0	
5468	Do.	Kirihamige Sirala	High jungle fit for garden	2	3 18	21 0	
5469	Do.	K. Vedaralage Appubami, Vel-vidane	do.	3	2 20	21 0	
		Preliminary plan 1,855.—Kende korale. Claimant—Crown.					
5471	Kallanchiya	Kandatege Kapurala	Low jungle fit for paddy	2	3 15	20 0	
5473	Do.	D. Punchirala	do.	1	3 17	20 0	
		Preliminary plan 1,151.—Kende korale. Claimant—Crown.					
3315	Miwamalewa	Siralage Kapurala	do.	1	0 10	10 0	
		Preliminary plan 1,194.—Kende korale. Claimant—Crown.					
3560	Miwamalewa	N. A. Ambarate	Low jungle fit for garden	2	0 16	10 0	
		Preliminary plan 1,265.—Kende korale. Claimant—Crown.					
3747	Galwiragollewa	Appurala Upasakarala	High jungle fit for cocoanut	1	1 23	20 0	
		Preliminary plan 1,529.—Kende korale. Claimant—Crown.					
4726	Kayangollewa	Appunaide	High jungle fit for paddy	2	1 33	10 50	
		Preliminary plan 1,761/83.—Kende korale. Claimant—Crown.					
5276	Siyambalagaswewa	W. Punchirala	Low jungle fit for garden	1	2 4	10 0	
		Preliminary plan 1,831/124.—Kende korale. Claimant—Crown.					
5403	Penikewa	Ukkurula Gamarala	Low jungle fit for paddy	2	3 8	10 0	
		Claimant—Crown and applicant.					
5404	Penikewa	Ukkurula Gamarala	Paddy field encroachment	0	3 34	10 0	
		Preliminary plan 1,838.—Kende korale. Claimant—Crown.					
5418	Sangilikulama	Appurala Vel-vidane and others	Low jungle fit for paddy	2	1 20	15 0	
		Preliminary plan 1,839.—Kende korale. Claimant—Crown.					
5420	Ukkulankulama	K. Badderala and others	Low jungle fit for paddy	6	3 11	10 0	
5421	Do.	do.	do.	4	0 31	10 0	

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 1,843.—Kende korale. Claimant—Crown.						
5427	Tambalagollewa	K. Kadirate, of Balahondawewa	Low jungle fit for paddy	4	2 14	20 0
Preliminary plan 1,844.—Kende korale. Claimant—Crown.						
5429	Tambalagollewa	Welatege Malhami and another	Low jungle fit for paddy	2	3 16	20 0
5432	Do.	Punchirala Vel-vidanege Malhami and another	Low jungle fit for paddy (irrigable from Habawewa tank and liable to submer-sion by Tambalegollewa)	4	2 12	20 0
Preliminary plan 354.—Kende korale. Claimant—Crown.						
1234	Kumbukgollewa	Una Mohammado	Scrub fit for paddy	0	3 23	10 0
1235	Do.	do.	do.	5	0 0	10 0
Preliminary plan 1,860.—Kende korale. Claimant—Crown.						
5483	Siyambalagaswewa	Appuhami Mohottala	Scrub fit for paddy	1	1 18	10 0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,020, N.-C. P.

වම් 1900 ක්වූ සැප්තැම්බ් ෧෧ 17 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ නොවැම්බ ෧෧ 2 වෙනි දින වූ සිතුරු දවල් දෙලකට අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් මේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොවිට්ස්සේ පිහිටා තිබෙන බිම්කැබලි 36ක්.

සිතියම 21. කැපෑකෝරලේ. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අත්දම.	මහත. අ. රු. ප.	අත්කර යක මිල. රු. ග.
165	අනුමැහිගම	ගොරෙවිවැනිබව්වැවේ පුත්තිරු	විගොවිතැනට පුසු රුකැලේ	2 0 23	10 50
සිතියම 1,148.					
3309	කල්ලන්විස	බේවිච්චි දිසානායක පෙරකපුරු මහත්මයා	එම	2 1 21	20 0
සිතියම 1,149.					
3313	එම	නෙකපුනුවැවේ පුත්තිරුගේ වේලානේ	එම	0 1 18	20 0
සිතියම 1,409. අයිතිකම් කියන්නා—ආණ්ඩුව, පි. අජපුරු ලේකම් සහ තවත් අය.					
4330	කල්ලන්විස	—	බලකන්කාරයෙන් අල්ලා ගත තිබෙන කුඹුර	0 3 0	20 0
සිතියම 1,421. අයිතිකම් කියන්නා—ආණ්ඩුව සහ අජපුරු ලේකම්.					
4391	එම	—	බලකන්කාරයෙන් අල්ලා ගත තිබෙන පිට්ටනි බිම	0 0 6	20 0
සිතියම 1,852. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.					
5455	එම	පුත්තිරුගේ වේලානේ	විගොවිතැනට පුසු රුකැලේ	1 0 4	20 0
5456	එම	ඒ. වි. කදිරවේලානේ	එම	0 2 25	20 0
සිතියම 1,853.					
5458	එම	කපුරු වෙදරු සහ තවත් අයෙක්	එම	5 0 30	20 0
5459	එම	අජපුරු ලේකම් සහ තවත් අය	එම	11 1 22	20 0
5461	එම	නසිපුරු වෙදරු සහ තවත්	එම	16 1 3	20 0
5462	එම	වේලානේ වෙල්විදානේ	එම	1 2 35	20 0
5463	එම	කන්දානේගේ කපුරු සහ තවත් අයෙක්	එම	1 1 32	20 0
5464	එම	කපුරුගමරුගේ රුක්කුරු	එම	1 3 12	20 0
5465	එම	—	එම	2 3 3	20 0
සිතියම 1,854.					
5466	එම	කේ. ඇල්. සිරුර	එම	0 3 23	20 0
5467	එම	කේ. අජපුරු ආරච්චිල	එම	0 3 17	20 0
5468	එම	කිරිභාමිගේ සිරුර	වත්තකට පුසු අත්දමවා කැලේ	2 3 18	21 0
5469	එම	කේ. වෙදරුගේ අජපුරු වෙල් විදානේ	එම	3 2 20	21 0

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු. ශ.
5471	කල්ලන්විස	කන්දනේෂ් කපුරුල සිතියම 1,855.	විගොවිතැනට සුදුසු ලදකැලේ	2 3 15	20 0
5473	එම	ඩී. පුත්තිරුල සිතියම 1,151.	එම	1 3 17	20 0
3315	මොමල ව	සිරුලගේ කපුරුල සිතියම 1,194.	එම	1 0 10	10 0
3560	එම	ඇන්. ඒ. දඩරනේ සිතියම 1,265.	වත්කකට සුදුසු ලද කැලේ	2 0 16	10 0
3747	ගල්විතනෙල් ලාව	අප්පුරුල උපාසකරුල සිතියම 1,529.	පොල්වැව්වට සුදුසු අත්දඩුවා	1 1 23	20 0
4726	කායන්ගොල් ලාව	අප්පුකසිදේ සිතියම 1,761.	විගොවිතැනට සුදුසු අත් දඩුවාකැලේ	2 1 33	10 50
5276	සිංඹලාගස් වැව	බහිලිච්චි. පුත්තිරුල සිතියම 1,831.	වත්කකට සුදුසු ලද කැලේ	1 2 4	10 0
5403	පැතිකැව	උක්කුරුලගමරුල අසිතිකම කියත්තා—අණ්ඩුව සහ උක්කුරුලගමරුල සිතියම 1,838.	විගොවිතැනට සුදුසු ලදකැලේ	2 3 8	10 0
5404	එම	අසිතිකම කියත්තා—අණ්ඩුව සහ උක්කුරුලගමරුල සිතියම 1,838.	විලකත්කාරගෙන් අල්ලා ගත තිබෙන කුඹුර	0 3 34	10 0
5418	සන්තිලිකුලම	අප්පුරුල වෙල්විදුනේ සහ තවත් අය සිතියම 1,839.	විගොවිතැනට සුදුසු ලදකැලේ	2 1 20	15 0
5420	උක්කුලාන් කුලම	කේ. බද්දේරුල සහ තවත් අය	එම	6 3 11	10 0
5421	එම	එම සිතියම 1,843.	එම	4 0 31	10 0
5427	කඹලගොල් ලාව	බලගොදවැවේ කේ. කද්දරනේ සිතියම 1,844.	එම	4 2 14	20 0
5429	එම	චේලාගේගේ මල්හාමි සහ තවත් අයගේ	එම	2 3 16	20 0
5432	එම	පුත්තිරුල වෙල්විදුනේගේ මල්හාමි සහ තවත් අයගේ	එම සහ හැලඹවැවෙන් අස්වද්දත්ට පුළුවන, තවද කඹලගොල්ලා වේ වැවේ වතුරෙන් යටවෙන්ට පුළුවන	4 2 12	20 0
1234	කුඹුන්තෙල් ලාව	උපා මුකම්මද සිතියම 354.	විගොවිතැනට සුදුසු කටුපත් කැලේ	0 3 23	10 0
1235	එම	එම සිතියම 1,860.	එම	5 0 0	10 0
5483	සිංඹලාගස් වැව	අප්පුහාමි මොහොවිටාල	විගොවිතැනට සුදුසු කට පත්කැලේ	1 1 18	10 0

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනෙදී පැමිණ අයිතිවාසිකම් බප්පුකර සිටින්නට ඕනෑය.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරුලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ
 ව. සිදුර කාරණා උතුරුමැද දිශාවේ ආණ්ඩුවේ ඒජන්තරුලන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.
 ගරුකර ආණ්ඩුකාර උතුරුමැද දිශාවේ ආණ්ඩුවෙන්ද,
 බහිලිච්චි. පී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වමස.

No. 1,021, N.-C. P. Colonial Secretary's Office, Colombo, September 18, 1900.

ON Wednesday, November 7, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-five allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,177.—Nuwaragam korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
3496	Maha Bulankulama	B. V. Appurala and another	High jungle fit for paddy	4	3 16	11 50
3497	Do.	Mudalihami, Wewu Lekama	do.	2	3 38	11 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				a.	r. p.	Rs.	c.
Preliminary plan 1,396.—Nuwaragam korale.							
4244	Hinguragama	—	High jungle fit for paddy	11	0 27	11	0
4245	Do.	—	do.	13	0 28	11	0
4247	Do.	—	do.	11	0 21	11	0
4248	Do.	—	do.	4	3 15	11	0
4249	Do.	—	do.	7	1 22	11	0
4250	Do.	—	High jungle fit for garden	7	3 26	11	0
4251	Do.	—	High jungle fit for paddy	10	2 6	11	0
4252	Do.	—	High jungle fit for garden	11	1 22	11	0
4253	Maha Bulankulama	—	High jungle fit for paddy	10	3 15	11	0
4254	Do.	—	High jungle fit for garden	11	0 36	11	0
4255	Do.	—	High jungle fit for paddy	10	0 0	11	0
4256	Do.	—	High jungle fit for garden	11	3 12	11	0
4257	Do.	—	High jungle fit for paddy	10	3 27	11	0
4258	Do.	—	High jungle fit for garden	11	0 21	11	0
4259	Do.	—	do.	14	2 20	11	0
4260	Do.	—	do.	10	1 23	11	0
4261	Do.	—	do.	8	1 22	11	0
4262	Do.	—	do.	4	2 3	11	0
Preliminary plan 1,142.—Nuwaragam korale.							
3296	Mahamankadawala	A. W. Naiderala Badderala	Planted land leased to applicant	1	1 4	30	0
Preliminary plan 1,473.—Nuwaragam korale.							
4554	Mahamankadawala	W. Banda	Low jungle fit for paddy	1	0 28	10	0
Preliminary plan 1,216.—Nuwaragam korale.							
3639	Migassegama	—	Cleared land fit for cocoanut	0	0 31	10	0
Preliminary plan 1,231.—Nuwaragam korale.							
3678	Waragoddayagama	K. M. Mira Saibo	Marshy land, open and irrigable	5	0 0	10	0
3679	Do.	Ratanapala Unnanse	do.	4	0 30	10	0
Preliminary plan 1,309.—Nuwaragam korale.							
3898	Kahapattalagama	Tikiralage Pinhami and others	High jungle fit for paddy	8	0 37	11	0
Preliminary plan 1,519.—Nuwaragam korale.							
4695	Maha Ehetuwewa	K. Ukkurala and another	Scrub fit for paddy	2	2 21	10	0
Preliminary plan 1,525.—Nuwaragam korale.							
4708	Katugampolagama	—	High jungle fit for cocoanut	11	2 8	16	0
4709	Do.	—	High jungle fit for paddy	6	0 28	16	0
4710	Do.	—	do.	4	2 18	16	0
4711	Do.	—	do.	7	1 9	16	0
4712	Do.	—	do.	5	2 31	16	0
4713	Do.	—	do.	6	0 17	16	0
4714	Do.	—	do.	4	0 23	16	0
4715	Do.	—	High jungle fit for cocoanut	4	2 6	16	0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,021, N.-C. P.

වම 1900 ක්වු සැප්තැම්බ් මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කන්තෝරුවේදීය.

තුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලත්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වු කොටුමු මස 7 වෙනි දිනවු බද්ද දවල් දෙලඟට අනුරාධපුර කවිවේරියේදී වෙන්දේසිකර එකුණුවට නොගොත් බේරුන්කරදෙවට සෙදෙනවා ඇත.

රතුරුමැදදිසාවේ නුවරකලාවස පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 33ක.

සිතියම 1,177. නුවරගම්කෝරලේ. ඉල්ලුම්කාරයා—ඩී. වි. අප්පුරුල සහ තවත් අයෙක්.

නො.	ගම.	අන්දම.	අක්කර		
			මහත. අ. රු. ප.	සහ මිල. රු. ශ.	
3496	මහවුලත්තලම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	4	3 16	11 50
ඉල්ලුම්කාරයා—බුද්ධිමාම වැව්ලේකම.					
3497	එම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	2	3 38	11 50
සිතියම 1,396. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැ.					
4244	හිඟුරගම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	11	0 27	11 0
4245	එම	එම	13	0 28	11 0
4247	එම	එම	11	0 21	11 0
4248	එම	එම	4	3 15	11 0
4249	එම	එම	7	1 22	11 0
4250	එම	වත්කකට සුදුසු අද්දමුවාකැලේ	7	3 26	11 0
4251	එම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	10	2 6	11 0
4252	එම	වත්කකට සුදුසු අද්දමුවාකැලේ	11	1 22	11 0

නං.	ගම.	අන්දම.	මහත.		අක්කර යක මිල. රු. ය.
			අ.	රු. ප.	
4253	මහවැලිකුල	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	10	3 15	11 0
4254	එම	වත්තකට සුදුසු අද්දමුවාකැලේ	11	0 36	11 0
4255	එම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	10	0 0	11 0
4256	එම	වත්තකට සුදුසු අද්දමුවාකැලේ	11	3 12	11 0
4257	එම	වි ගොවිතැනට සුදුසු අද්දමුවාකැලේ	10	3 27	11 0
4258	එම	වත්තකට සුදුසු අද්දමුවාකැලේ	11	0 21	11 0
4259	එම	එම	14	2 20	11 0
4260	එම	එම	10	1 23	11 0
4261	එම	එම	8	1 22	11 0
4262	එම	එම	4	2 3	11 0
3296	මහමාන්කඩවල	සිතියම 1,142. ඉල්ලුම්කාරයා—ඒ. ඩබ්ලිව්. නයිලර්ල බද්දේරුල. ඉල්ලුම්කාරයාට බද්දටදී තිබෙන වැව්ලිකරු ඉඩම	1	1 4	30 0
4554	එම	සිතියම 1,473. ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. බන්ඩා. වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ	1	0 28	10 0
3639	මහස්සේගම	සිතියම 1,216. මේ ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැ. පොල්වලට සුදුසු එලිකරු ඉඩම	0	0 31	10 0
3678	වරගොඩගම	සිතියම 1,231. ඉල්ලුම්කාරයා—කේ. ඇම්. මරසයිවු. පිටිටි සහ අස්වද්දන්ව පුළුවන් දඟු සහිත ඉඩම	5	0 0	10 0
3679	එම	ඉල්ලුම්කාරයා—රතනපාලුන්තාන්සේ. පිටිටි සහ අස්වද්දන්ව පුළුවන් දඟු සහිත ඉඩම	4	0 30	10 0
3898	කහපන්කලම	සිතියම 1,309. ඉල්ලුම්කාරයා—එකීරුලේ පිත්තාමි සහ තවත් අය. වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	8	0 37	11 0
4695	මහඇහැටු වැව	සිතියම 1,519. ඉල්ලුම්කාරයා—කේ. උක්කරු සහ තවත් අයෙක්. වි ගොවිතැනට සුදුසු කටුන් ඉඩම	2	2 21	10 0
4708	කටුගම්පොලගම	සිතියම 1,525. මේ ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැ. පොල්වලට සුදුසු අන්දමුවා කැලේ	11	2 8	16 0
4709	එම	වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	6	0 28	16 0
4710	එම	එම	4	2 18	16 0
4711	එම	එම	7	1 9	16 0
4712	එම	එම	5	2 31	16 0
4713	එම	එම	6	0 17	16 0
4714	එම	එම	4	0 23	16 0
4715	එම	පොල්වලට සුදුසු එම	4	2 6	16 0

මෙම ඉඩමැණ සම් අයිතිවාසිකම් තිබේනම්, විකිනීමේ දිනෙදී පැමිණ එය බස්සකර සිටින්නට හිතැත.
 මෙම ඉඩම නැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරුත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි නැණ
 කාරණ උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලුන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.
 ගරුකර ආණ්ඩුකාර උතුරුමානස්වතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් මමස.

No. 1,022, N.-C. P. Colonial Secretary's Office,
 Colombo, September 18, 1900.

ON Thursday, November 29, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,749/71.—Eppawala korale. Applicant—U. Nambirala.						
5257	Musselpitiya	Crown and Unguralage Nambirala	Paddy field (encroachment)	0	0	25
5258	Do.	Unguralage Nambirala and another	Low jungle fit for paddy	1	1	3
Preliminary plan 1,754/76.—Eppawala korale. Applicant—D. D. Wijesingha.						
5266	Konwewa	D. D. Wijesingha and another	Low jungle fit for cocconut	9	3	37
Preliminary plan 1,760/82.—Eppawala korale. Applicant—Lekamage Appuhami and others.						
5275	Pissewewa	M. Ukkubanda, Vel-vidane, and others	Land cultivated with gingelly	9	1	29
Preliminary plan 1,777/99.—Nuwaragam korale. Applicant—Pina Panikkiya and others.						
5302	Elapatgama	Pina Panikkiya and others	Low jungle, just cleared, fit for paddy	9	1	14
5303	Do.	Crown and Pina Panikkiya and others	Field (encroachment)	0	1	4

Upset price,—Rs. 10 per acre.
 Claimants to these lands must attend the sale and prove their title thereto.
 Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,022, N.-G. P.

වර්ෂ 1900 ජූලි 18 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි 29 වෙනි දින වූ මුහුණතක් දී දවල් 12ට අනුරාධපුරේ කවුච්චියේදී වෙන්දේසිකර පිකුණුවට නොගොත බේරුම්කර දෙන්නට යෙදෙනවා අත.

උතුරු මැද දිසාවේ නුවරකලාවා පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 6ක්. සිතියම 1,749/71. එප්පාට්ටෙරලේ. ඉල්ලුම්කාරයා—සු. නඹරුලා. අක්කර මතක. ගක මිල.

නො.	ගම.	අයිතිකම කිසිවයා.	අත්දම.	අ. රු. ප.	රු.
5257	මුසල්පිටිය	ආණ්ඩුව සහ උන්ගුරුලාගේ නඹරුලා	කුඹුර (බලගන්කාරයට අල්ලා ගත නිබේ)	0 0 25	10
5258	එම	උන්ගුරුලාගේ නඹරුලා සහ තවත් අනෙක්	වගාවකට සුදුසු ලඳු කැලේ	1 1 3	10
5266	කෝන්වැව	සිතියම 1,754/76. ඉල්ලුම්කාරයා—ඩී. ඩී. විජේසිංහ.	සොල්වලට සුදුසු ලඳුකැලේ	9 3 37	10
5275	පිස්සේවැව	සිතියම 1,760/82. ඉල්ලුම්කාරයා—ලේකමගේ අප්පුකාමි සහ තවත් අය.	කල ගොවිතැන් කර තිබෙන ඉඩම	9 1 29	10
5302	සිතියම 1,777. ඇලපත්ගම	නුවරගම ආණ්ඩුවේ. ඉල්ලුම්කාරයා—පිතා පතික්කියා සහ තවත් අය.	ගොවිතැන්ව සුදුසු දූනට එළි කර තිබෙන ලඳු කැලේ	9 1 14	10
5303	එම	ආණ්ඩුව සහ පිතා පතික්කියා සහ තවත් අය	බලගන්කාරයට අල්ලාගත තිබෙන කුඹුර	0 1 4	10

මෙම ඉඩම් ගැණ අයිතිවාසිකම් ඇති අයවල් එකිනිමේ දිනේදී පැමිණ බවට නිබේන අයිතිවාසිකම් මපුකර ගිවිසිනට බැර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුලුන්ගේ කාර්යාලයේදී, එකිනිමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කාර්යාලයේදී දැනගන්නට පුළුවන.

හරුකරු ආණ්ඩුකාර උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහසෙනෙවිවරයාගේ විෂය.

No. 1,023, N.-G. P.

Colonial Secretary's Office,
 Colombo, September 23, 1900.

ON Friday, November 23, 1900, at 8.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Maradankadawala in Maminiya korale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 618.—Matumbuwa korale.
 Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
2145	Rambewa	Kudarala Vel-vidane	Low jungle fit for paddy	11 0 11
Preliminary plan 623.—Matumbuwa korale. Claimant—Crown.				
2150	Palugaswewa	Wannihami Vel-vidane	Low jungle fit for garden	8 0 33
Preliminary plan 628.—Matumbuwa korale. Claimant—Crown.				
2157	Hiriwadunna and Habarana	Ukku Banda, President	Scrub fit for paddy, and part paddy field, said to be liable to submersion by Habarana tank	18 3 3
Preliminary plan 629.—Matumbuwa korale. Claimant—Crown.				
2158	Habadiwulwewa	Kapurala Vel-vidane	Low jungle fit for paddy	14 2 11
Preliminary plan 683.—Matumbuwa korale. Claimant—Crown.				
2272	Migahapattiya	Wannihami Lekama, Kadi-rate Vel-vidane, and others	Scrubby land, part fit for paddy and part for garden, but said to be liable to periodical submersion by the Yan-oya	13 2 20
Preliminary plan 1,247.—Matumbuwa korale. Claimant—Crown.				
3720	Senadiriyagama	Kawurala Vel-vidane	Field land fit for paddy	2 0 0
3721	Do.	do.	Forest fit for paddy	0 2 22
Preliminary plan 1,520.—Matumbuwa korale. Claimant—Crown.				
4696	Kelewa	Waliya Vel-pediya and others	Low jungle fit for paddy	7 0 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,322.—Matumbuwakorale.				
Claimant—Crown and Horiwila Banda and others.				
A 125	Senadiriyaagama	—	High jungle fit for paddy. This was once a paddy field	3 3 38
Upset price,—Rs. 10 per acre.				
Claimants to any of these lands must attend the sale and prove their title, if any.				
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.				
By His Excellency the Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.				

No. 1,023, N.-C. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 23 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ලත්තානායකයන්ගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් රේඛි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900යේ නොවැලිවූ මස 23 වෙනි දිනකදී සිඳුරුදු උදේ අටහමාරට මාමිනියා කෝරළේ මරදන්කඩවල උත්තානායකයන්ගේ කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනු ලැබූ බිම් දෙකට යෙදෙනවා අත.

නො.	ඉල්ලුම්කාරයා.	අන්දම	අ. රු. ප.	ඊ.
2145	කුඩාරුල වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු ලදුකැලේ	11 0 11	10
සිතියම 623. ගම—පඵගස්වැව				
2150	වන්නිහාමි වෙල්විදුනේ	වන්තකට සුදුසු ලදුකැලේ	8 0 33	10
සිතියම 628. ගම—භිරිවඩුන්ත සහ ගබරනේ.				
2157	උත්කුඹන්ධාසභාපතිනැන	වි ගොවිතැනට සුදුසු නවුට්ට, තවද කුඹුරෙන් කොටසක් ගවුරෙන් වැවෙන් යටවෙන් පුඵවන්බව කියා තිබේ	18 3 3	10
සිතියම 629. ගම—ගබදිවුල්වැව.				
2158	කපුරුල වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු ලදුකැලේ	14 2 11	10
සිතියම 683. ගම—මහගප්පිපිය.				
2272	වන්නිහාමි ලේකම, කදිරුනේ වෙල්විදුනේ සහ තවන්අත	කවුපන්ඉඩම, කොටසක් වි ගොවිතැනට සුදුසු බිම් කොටසක් වන්තකට සුදුසු බිම් කුඹුන් ගාන්බසේ වතුරෙන් කලින්කලට යටවෙන් තට පුඵවන්බව කියා තිබේ	13 2 20	10
සිතියම 1,247. ගම—සේනාදිරියාගම.				
3720	කඹරුල වෙල්විදුනේ	වි ගොවිතැනට සුදුසු කුඹුරුබිම්	2 0 0	10
3721	එම	වි ගොවිතැනට සුදුසු මුකලාන	0 2 22	10
සිතියම 1,520. ගම—කුලුව.				
4696	වල්ලියා වෙල්වෙසියා සහ තවන් අත	වි ගොවිතැනට සුදුසු ලදුකැලේ	7 0 0	10
සිතියම 1,322. ගම—සේනාදිරියාගම. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ ගොරිවිල බන්ධා සහ තවන්අත.				
A 125	—	වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ, මේ ඉඩම එක කාලයක කුඹුරක්ය	3 3 38	10

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනේදී පැමිණ බවුන්ගේ අයිතිවාසිකම් බද්දකර තිබේ නට මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරුලුත්තානායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේද දැනගන්නට පුඵවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමැද දිසාවේ ආඥාලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
මැඩබලන මහසෙනෙවුකාරිස් වමන.

No. 1,024, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, September 23, 1900.

ON Wednesday, December 5, 1900, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Horowapotana, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya district of the North Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 635.—Kalpe korale.				
Claimant—Crown.				
2171	Diyamailagahawewa	Kapuwa Vel-arachchi	Forest and scrub fit for paddy	9 0 35
2172	Do.	—	do.	3 0 0
2173	Do.	—	Forest fit for garden	2 2 13

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
2175	Kudapattiya	Preliminary plan 637.—Kalpe korale. Claimant—Crown.	Scrub fit for paddy,	7	3	16
		Ambarate Vel-vidane				
2235	Kohombagaskada	Preliminary plan 668.—Kalpe korale. Claimant—Crown.	Cleared land fit for paddy	3	3	28
		Kudaturayage Horatala				
2360	Nelugollekada	Preliminary plan 727.—Kalpe korale. Claimant—Crown.	Forest and jungle fit for paddy	16	1	18
		Mawussa Vel-vidane				
2366	Mahakumbukwewa	Preliminary plan 731.—Kalpe korale. Claimant—Crown.	Forest fit for garden	4	3	8
		M. Lekama				
4621	Ratmalagahawewa	Preliminary plan 1,493.—Kalpe korale. Claimant—Crown.	Scrub jungle fit for garden	3	3	22
2367½	Ratmalagahawewa	Preliminary plan 732.—Kalpe korale. Claimant—Crown.	Scrub fit for paddy	5	2	34
		Udayare Vel-vidane				
2369	Petiyannekada	Wannibami Vel-vidane	do.	1	0	31
2370	Do.	do.	High jungle fit for paddy	3	0	36
2386	Puhulewewa	Preliminary plan 739.—Kalpe korale. Claimant—Crown.	Old paddy field	2	3	32
		Kapuwa Vel-panikkiya				
2393½	Halwetunuwewa	Preliminary plan 744.—Kalpe korale. Claimant—Crown.	Low jungle fit for paddy	3	1	0
		Punchirala, Division Officer				
4095	Paluketuwewa	Preliminary plan 1,362.—Kalpe korale. Claimant—Crown.	Welbima and part forest	1	1	11
		Kawuralage Punchirala				
4112	Kiwulukada	Preliminary plan 1,365.—Kalpe korale. Claimant—Crown.	Scrub fit for paddy	1	1	10
		L. T. M. Kanni Lebbe				
2309	Diwulwewa	Preliminary plan 700.—Mahapotana korale. Claimant—Crown.	Jungle fit for paddy	14	0	0
		Kapurala Appuhami Vel-vidane				
2310	Do.	P. Appuhamige Kiri Banda	do.	1	2	1
2311	Miminnawala	Preliminary plan 701.—Mahapotana korale. Claimant—Crown.	Low jungle fit for paddy	13	1	22
		Bandappu Vel-vidane				
4064	Parangiyawadiya	Preliminary plan 1,356.—Mahapotana korale. Claimant—Crown.	Cleared land fit for paddy	0	3	0
		N. L. Ukkurula and others				
4067	Do.	do.	Planted land	0	3	20
4114	Dunuwattagama	Preliminary plan 1,366.—Mahapotana korale. Claimant—Crown.	Garden land	1	2	6
		K. Kawurala				
4683	Kokebe	Preliminary plan 1,514.—Mahapotana korale. Claimant—Crown and Priest of Kokebe.	Cleared land fit for garden	1	2	6
		K. Kadirawelate				
2404½	Kirimetiyyawa	Preliminary plan 748.—Kunjuttu korale. Claimant—Crown.	Scrub fit for paddy	5	0	30
		Appuralage Kapurula				
2405	Ralapanawa	Ratana Vel-vidane	Scrub mostly fit for paddy	10	0	29
2567	Kunjuttuwa	Preliminary plan 831.—Kunjuttu korale. Claimant—Crown.	Part field and part garden	1	3	12
		Naiderala Arachchi				
2568	Do.	Menikrala Vel-vidane	Low jungle fit for paddy	16	1	10
5080	Tammannewa	Preliminary plan 1,660.—Kunjuttu korale. Claimant—Crown.	Jungle fit for garden	1	2	2
		Punchirala Gamarala				
2349	Tammannewa	Preliminary plan 720. Kunjuttu korale. Claimant—Crown.	Low jungle fit for paddy	8	1	2
		Ambarate Vel-vidane				
2373	Mahanetiyyawa	Preliminary plan 734.—Kunjuttu korale. Claimant—Crown.	Scrub jungle fit for paddy	7	0	5
		Kadirate Vel-vidane				
2384	Lunuatulewa	Preliminary plan 737.—Kunjuttu korale. Claimant—Crown.	Old chena fit for paddy and for garden	3	0	34
		Kadirate Vel-vidane				
4408	Italwiddewewa	Preliminary plan 1,426.—Kunjuttu korale. Claimant—Crown.	Old chena fit for paddy	0	3	8
		Punchiappu Vel-vidane				

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,443.—Kunjuttu korale.				
Claimant—Crown.				
4446	Wihara Hammillewa	Naiderala Badderala and others	Old chena fit for paddy	1 2 36
4446½	Do.	K. Gamarala	do.	1 1 14
Claimant—Crown and Naiderala, ex Arachchi.				
4447	Wihara Hammillewa	—	Paddy field	0 2 32
Upset price,—Rs. 10 per acre.				
Claimants to any of these lands must attend the sale and prove their title, if any.				
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.				
By His Excellency the Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.				

No. 1,024, N.-C. P.

වර්ෂ 1900 ක්වු සැප්තැම්බර් මස 23 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් පනවන ලද නව කොට්ඨාසයේ කන්තෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන් විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වු දෙසැම්බර් මාසේ 5 වෙනි දින වූ බද්ද දවල් දෙකට කොරොනියානුවන් උන්කාන්සේගේ කන්තෝරුවේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් බේරුම්කර දෙවනට ගෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවන පලාතේ හුරුව පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 34ක්.

පිහිටීම 635. කල්පේකෝරලේ. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මීල. රු.
2171	දිගමපිලගහ වැව	කපුවාවෙල්ආරච්චිල	විගොවිතැනට සුදුසු මුකලාන සහ කටුපත් බිම	9 0 35	10
2172	එම	එම	එම	3 0 0	10
2173	එම	—	වත්තකට සුදුසු මුකලාන	2 2 13	10
පිහිටීම 637.					
2175	කුඩාපව්ව	අඹරගේ වෙල්පිදගේ	විගොවිතැනට සුදුසු කටුපත් බිම	7 3 16	10
පිහිටීම 668.					
2235	කොහොඹගස්කඩ	කුඩාදුරගේ හොරකලා	එම එළිකරපු ඉඩම	3 3 28	10
පිහිටීම 727.					
2360	නොඑහොල්ලාකඩ මාඩුසා	වෙල්පිදගේ	එම මුකලාන සහ කැලේ	16 1 18	10
පිහිටීම 731.					
2366	මහකුඹුක්වැව	ඇම්. ලේකම	වත්තකට සුදුසු මුකලාන	4 3 8	10
පිහිටීම 1,493.					
4621	රත්මලගහ වැව	—	වත්තකට සුදුසු කටුපත් කැලේ	3 3 22	10
පිහිටීම 732.					
2367½	එම	උඩකාරේ වෙල්පිදගේ	විගොවිතැනට සුදුසු කටුපත් බිම	5 2 34	10
2369	පෙතිගස්ගේකඩ	වත්තිහාමි වෙල්පිදගේ	එම	1 0 31	10
2370	එම	එම	විගොවිතැනට සුදුසු අත්දමුවා කැලේ	3 0 36	10
පිහිටීම 739.					
2386	පුහුලේවැව	කපුවා වෙල්පතික්කියා	පරණ කුඹුර	2 3 22	10
පිහිටීම 744.					
2393½	රත්මලාඩුකුවැව	පුත්තිරල කොට්ඨාසේ මුලාදකියා	විගොවිතැනට සුදුසු ලඳ කැලේ	3 1 0	10
පිහිටීම 1,362.					
4095	පළකෙටුවැව	කවරලගේ පුත්තිරල	වෙල්බිම සහ කොටසක් මුකලාන	1 1 11	10
පිහිටීම 1,365.					
4112	කිටුලේකඩ	ඇල්. ඩී. ඇම්. කන්ති ලොව්වේ	විගොවිතැනට සුදුසු කටුපත් බිම	1 1 10	10
පිහිටීම 700. මහපොකානකෝරලේ.					
2309	දිවුල්වැව	කපුරුආර්ථයාමි වෙල්පිදගේ	විගොවිතැනට සුදුසු කැලේ	14 0 0	10
2310	එම	පී. අප්පහාමිගේ කිරිබත්ඩා	එම	1 2 1	10
පිහිටීම 701.					
2311	මිම්ප්පොල	බත්තිරලවෙල්පිදගේ	විගොවිතැනට සුදුසු ලඳකැලේ	13 1 22	10
පිහිටීම 1,356.					
4064	පරත්තිසාමාහික	ඇන්. ඇල්. උත්තුරල සහ තමන්අග	විගොවිතැනට සුදුසු එළිකරපු බිම	0 3 0	10
4067	එම	එම	වැවිලිකරපු ඉඩම	0 3 20	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර ගස මිල. රු.
			සිතියම 1,366.		
4114	දුනුවත්තේගම	කේ. කවුරුල	වතු ඉඩම	1 2 6	10
4683	සිතියම 1,514. කොක්ඟුවේ	අසිතිකම කියන්නා—ආණ්ඩුව සහ කොක්ඟුවේ උන්නාන්සේ. කෙ. කදිරවේලානේ	වත්තකට සුදුසු එළිකරපු විම	1 2 6	10
2404½	කිරිමැව්ගම	සිතියම 748. කුණුවිටුකාරලේ. අප්පුරුගේකපුරුල	අසිතිකම කියන්නා—ආණ්ඩුව. වි ගොවිතැනට සුදුසු කටුපත් විම	5 0 30	10
24045	රලපතුව	රතනාවෙල්ලිදිනේ	වැඩිකොට වි ගොවිතැනට සුදුසු කටුපත් විම	10 0 29	10
2567	කුණුවිටුව	සිතියම 831. කසිදුරුල ආරච්චිල	කොටසක් වත්ත සහ කොටසක් කුඹුර	1 3 12	10
2568	එම	මැනිකරුවෙල්ලිදිනේ	වි ගොවිතැනට සුදුසු ලඳු කැලේ	16 1 10	10
5030	තම්මන්නාව	සිතියම 1,660. පුත්තීරුගමරල	වත්තකට සුදුසු කැලේ	1 2 2	10
2349	එම	සිතියම 720. අඹරනේවෙල්ලිදිනේ	වි ගොවිතැනට සුදුසු ලඳු කැලේ	8 1 2	10
2373	මහතැව්ගම	සිතියම 734. කදිරනේවෙල්ලිදිනේ	වි ගොවිතැනට සුදුසු කටුපත්කැලේ	7 0 5	10
2384	එහුඅවුලාව	සිතියම 737. කදිරනේවෙල්ලිදිනේ	වි ගොවිතැනට සහ වත්ත කට සුදුසු පුරුනහේන	3 0 34	10
4408	ජනලේද්දුවාව	සිතියම 1,426. පුත්තීරුඅප්පුරුවෙල්ලිදිනේ	වි ගොවිතැනට සුදුසු පුරුන හේන	0 3 8	10
4446	විකාරගමමිල්ලාව	සිතියම 1,443. කසිදුරුලබද්දේදරල සහ තවත් අය	වි ගොවිතැනට සුදුසු පුරුණ	1 2 36	10
4446½	එම	කේ. ගමරල	එම	1 1 14	10
4447	එම	අසිතිකම කියන්නා—ආණ්ඩුව සහ කසිදුරුල හිටපු ආරච්චිල. කුඹුර	—	0 2 32	10

මෙම ඉඩම් ගැණ අසිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනේදී පැමිණ ඔවුන්ගේ අසිතිවාසිකම් මඳපුකර හිටින්නට බිහික.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සාර්වභෞමිකයන්ගේ උන්නාන්සේගෙන, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජනතලානාන්සේගෙන දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙවිකාරයා වෙත.

No. 1,025, N.-C. P. Colonial Secretary's Office, Colombo, September 22, 1900.

ON Monday, December 3, 1900, at 8-30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction, for sale or settlement, at his office in Kahatagasdigiliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 609.—Uddiyankulama korale. Village—Mahakirebbewa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2125	Kuppatambi Vel-vidane	Crown	Low jungle fit for paddy	8 2 21
Preliminary plan 640.—Uddiyankulama korale. Village—Paluketuwewa.				
2179	Wannihami Vel-vidane	Crown	Thorny jungle fit for paddy, but partly liable to submersion	17 1 22
Preliminary plan 649.—Uddiyankulama korale. Village—Galwaduwasagama.				
2191	Kirihami Vel-vidane	Crown	Thorny jungle fit for paddy	6 3 18
Preliminary plan 659.—Uddiyankulama korale. Village—Uddiyankulama.				
2214	Welate Appuhami	Crown	Scrub jungle fit for paddy	3 2 26
Preliminary plan 681.—Uddiyankulama korale. Village—Ihala Kanhindigama.				
2267	Kadirate Vel-vidane	Crown	Thorny jungle fit for paddy	3 3 33

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2268	Kahatagahadigiliya, Teacher	Village—Pahala Kanhindigama. Crown	Low jungle fit for garden	8 2 29
		Preliminary plan 684.—Uddiyankulama korale.		
2273	Sellavanni Arachchi	Village—Kahatagahadigiliya. Crown	Low jungle fit for paddy	23 0 0
		Preliminary plan 703.—Uddiyankulama korale.		
2313	Kandate, Division Officer	Village—Mahamesselewa. Crown	Low jungle fit for paddy	15 1 16
2314	Selamburale	do.	do.	9 1 1
		Preliminary plan 705.—Uddiyankulama korale.		
2317	Kandage Sira	Village—Mahakelegama. Crown, Kandage Sira, and others	Paddy field encroachment	0 1 24
		Preliminary plan 725.—Uddiyankulama korale.		
2358	Sira Vel-vidane	Village—Mailagaswewa. Crown	Jungle fit for paddy	11 3 3
		Preliminary plan 1,152.—Uddiyankulama korale.		
3316	Sewage Pussa	Village—Migahadigiliya. Crown	Open land fit for paddy	1 1 31
		Preliminary plan 1,530.—Uddiyankulama korale.		
4727	Pina Welpediya and others	Village—Waturakkewa. Crown and Kirihami Arachchi and others of Kokmaduwa in Kanadara korale	Paddy field encroachment	0 1 24
4728	Do.	Crown	Low jungle fit for paddy	6 3 2
		Preliminary plan 1,554.—Uddiyankulama korale.		
4775	K. Kapurala and others	Village—Wannankulama. Crown	Forest and thorny jungle fit for paddy	9 2 39
4776	K. Ukku Banda and others	do.	do.	9 0 10
		Preliminary plan 1,588.—Uddiyankulama korale.		
4836	P. Kanda and another	Village—Alutwewa. Crown	Scrub jungle fit for paddy	2 2 21

Upset price.—Rs. 10 per acre.
 Claimants to any of these lands must attend the sale and prove their title, if any.
 Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,025, N.-C. P.

විෂි 1900 ක්වු සැප්තැම්බ් මස 22 වෙනි දින කොළඹ
 මහජනකාරිස්ථානයේදී කැණැට්ටු මහලේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලයක්වන විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1900 සේ දෙසැම්බ් මාසේ 3 වෙනි දිනවූ සඳුදා දිනේ අවකමාරව කතවනස්දිහිලියේ උත්තාන්සේසේ කැණැට්ටුවේදී වෙන්දේසිකර වකුණින්ව නොහොත් බේරුදන්ව යොදන වා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවස පලාතේ හුරුවපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැණිලි 17 ක්. සිතියම 609. උභිසියන්කලම කෝරළේ. ගම—මහකිරිඉඹිවැව. අයිතිකරු කියන්නා—ආණ්ඩුව.

නො.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර මහක. සහ මිල. අ. රූ. ප. රූ.
2125	කුස්පහම් වෙල්විදුසේ	වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ සිතියම 640. ගම—පඵකවුවැව.	8 2 21 10
2179	වස්තිහාම් වෙල්විදුසේ	වි ගොවිතැනට සුදුසු කවුකැලාව නුමුත් කොටසක් වගුවට යටවියනැති වෙ සිතියම 649. ගම—ගල්වඩුවැව.	17 1 22 10
2191	කීරිහාම් වෙල්විදුසේ	වි ගොවිතැනට සුදුසු කවුකැලේ සිතියම 659. ගම—උභිසියන්කලම.	6 3 8 10
2214	වේලායේ අස්පුහාම්	වි ගොවිතැනට සුදුසු කවුකැලාව සිතියම 681. ගම—ඉහලකන්කිදගම.	3 2 26 10
2267	කදිගුණේ වෙල්විදුසේ	වි ගොවිතැනට සුදුසු කවුකැලාව ගම—පහලකන්කිදගම.	3 3 33 10
2268	කතවගහදිහිලියේ ඉරුවරයා	වත්තකට සුදුසු ලඳුකැලේ සිතියම 684. ගම—කතවගහදිහිලිය.	8 2 29 10
2273	සෙල්ලවත්ති ආරච්චිල	වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ සිතියම 703. ගම—මහමැස්සලාව.	23 0 0 10
2313	කන්දුසේ කොට්ඨාසේ මූලා දුනියා	වි ගොවිතැනට සුදුසු ලඳුකැලේ	15 1 15 10
2314	සීලමුරුල	එම	9 1 1 10

නො.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අක්කර මහස. සක මිල. රු. රු. රු.
2317	සිතියම 705. ගම—මහකැලේගම. කන්දගේ සිරි	අයිතිකම කිසිත්තා—ආණ්ඩුව, කන්දගේ සිරි සහ තවත් අය. බලේට් අල්ලාගත නිවෙහ කුඹුර	0 1 24 10
2358	සිතියම 725. අයිතිකම කිසිත්තා—ආණ්ඩුව. ගම—මපිලගස්වැව. සිරි වෙල්ලිදිගේ	වි ගොවිතැනට සුදුසු කැලේ	11 3 3 10
3316	සිතියම 1,152. ගම—මීගහේනිය. සිව්ගේ පුස්සා	වි ගොවිතැනට සුදුසු පිච්චනි කිම	1 1 31 10
4727	අයිතිකම කිසිත්තා—ආණ්ඩුව, කනදරානේරලේ කොත්මඩුවේ කිරිගාමී ආරච්චිල සහ තවත් අය. පිනාමෙල්ලේභියා සහ තවත්	බලගත්කාරයට අල්ලාගත නිවෙහ කුඹුර	0 1 24 10
4728	එම	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	6 3 2 10
4775	සිතියම 1,554. ගම—වන්නන්කුලම. කේ. කපුරුල සහ තවත් අය	වි ගොවිතැනට සුදුසු කටුකැලාව සහ මුකලාන	9 2 39 10
4776	කේ. උත්තමත්තා සහ තවත් අය	වි ගොවිතැනට සුදුසු කටුකැලේ	9 0 10 10
4836	සිතියම 1,588. ගම—අඵන්වැව. පී. කන්ද සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු කටුකැලේ	2 2 21 10

මෙම ඉඩම්වලට සම් අයිතිවාසිකම් ඇති අයවල් විකිනීමේ දිනේදී පැමිණ බවට නිවෙහොටු අයිතිවාසිකම් මරපුකර හිච්චනට මිනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ප් හරුල්ලන්ගේ සේවයේදී, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්ගේ සේවයේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවත්තේගේ ආඥාවලස,
බඩල්ලු. පී. චේලර්,
වැඩබලන මහසක්‍රමාර්ථ මණික.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 336, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 14, 1900.

ON Monday, October 29, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot	Name of Land.	Preliminary plan 612. Name of Applicant.	Village—Parape. Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1825	Rukgahamulahena	W. P. Fernando	High forest (for sale)	4 3 30	35
1826	Delgahamulahena	do.	do.	5 2 25	35
1827	Ulpotahena	do.	do.	10 2 3	35
1830	Hapugahamulahena	do.	do.	2 0 8	35
1831	Bogamulahena	do.	do.	3 1 20	35
1833	Kosgahamulahena	do.	do.	1 1 9	35
1834	Semgalpayehena	do.	do.	5 0 30	35
1835	Arachchiyetennahena	do.	do.	5 3 6	35
1836	Mudunehena	do.	do.	7 1 13	35
1837	Kitulkanuwamulahena	do.	do.	11 1 30	35
1838	Maha-agalagawahena	do.	do.	6 1 27	35
616	Delgahamulahena	—	Village—Naranbedda. Scrub (for sale)	2 0 22	15
617	Do.	—	do.	2 1 28	15
3767	Udadeniyagawamukalana	—	Village—Naranbedda. Forest (for sale)	10 3 35	50
3768	Kabaragalakandemukalana	—	do.	26 1 27	20
5284	Wattakkadeniya	—	Village—Naranbedda. Deniya (for sale)	0 3 3	50
3779	Weralugollemukalana	—	Village—Naranbedda. Scrub and plantain garden (for sale)	5 0 18	40
3780	Do.	—	Chena (for sale)	2 2 2	20
3781	Nawaladeniyamukalana	—	High forest (for sale)	15 1 26	30
3748	Araggalemukalana	—	Village—Dunukewala. High forest (for sale)	31 0 20	40
3749	Wadiyamulatenna	—	do.	2 3 18	40

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
165½	Naranattehena	Preliminary plan 8,083. Village—Udakarandupona.	Forest (for sale)	3 0 30	10
166½	Kandedeniya mukalana	Chandanahami do.	do.	18 0 15	10
2360	Bogahamulamudunehena	Preliminary plan 817. Village—Alkegama.	Chena (for sale)	0 3 11	10
2361	Galpotttehena	— do.	do.	0 1 13	10
2228	Araggalehenyaya	Preliminary plan 781. Village—Dunukewala.	M. Sepala and others Forest (for sale)	19 1 18	10
1919	Galpottamudahena	Preliminary plan 632. Village—Udanwita.	Chena (for sale)	4 3 30	10
201	Talagollehena	Preliminary plan 118. Village—Hedeniya.	Chena (for sale)	2 1 27	15
197	Polgahawatta	Preliminary plan 114. Village—Minwana.	Chena (for sale)	3 3 9	15
211	Weligodahena	Preliminary plan 128. Village—Pattagama.	Forest (for sale)	3 0 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 336, P. OF S.

වර්ෂ 1900 ක්වූ සැරියැම්බූ මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් පවත්වාගෙන යාමට කන්තෝරුවේදී.

සබරගමුව දිසාවේ කැරැල්ල දිස්ත්‍රික්කේ උපළුපත් කරනු ලබන නිසි මිනිස් පහසු සඳහා වෙන් කර ඇති ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 29 වෙනි දිනට සඳහා පස් වරු 1 ව කැරැල්ලේ කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දැනුණු බව දැන දෙනවා ඇත.

සබරගමුව දිසාවේ කැරැල්ල දිස්ත්‍රික්කේ ගල්බඩ, කිනිගඩ දෙකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 30 ක් අක්කර. සිතියම 612. ගම—පරදේ.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරු.	අයදුම.	අ. රු. ප.	රු.
1825	රුක්මහලුගේන	බඩලිවු. පි. ප්‍රනාන්දු	මුකලාන (විකිනීම පිණිස)	4 3 30	35
1826	දෙල්ගහලුගේන	එම	එම (එම)	5 2 25	35
1827	උල්පොත්තේන	එම	එම (එම)	10 2 3	35
1830	ගපුගහලුගේන	බඩලිවු. පි. ප්‍රනාන්දු	එම (එම)	2 0 8	35
1831	බෝගහලුගේන	එම	එම (එම)	3 1 20	35
1833	කොස්ගහලුගේන	එම	එම (එම)	1 1 9	35
1834	සේරුවැල්ලාගේන	එම	එම (එම)	5 0 30	35
1835	ආරච්චිකාකැත්තේන	එම	එම (එම)	5 3 6	35
1836	මුදුනේන	එම	එම (එම)	7 1 13	35
1837	කිතුල්කහුවලුගේන	එම	එම (එම)	11 1 30	35
1838	මහආගලාගාමේන	එම	එම (එම)	6 1 27	35
616	දෙල්ගහලුගේන	සිතියම 297. ගම—නාරත්තැද්ද.	එම	2 0 22	15
617	එම	— රත්ද	එම (එම)	2 1 28	15
		සිතියම 7,656.			
3767	උඩදෙණියගාමාමුකලාන	—	මුකලාන (එම)	10 3 35	50
3768	කබරගලකන්දේමුකලාන	—	එම (එම)	26 1 27	20
		සිතියම 8,014.			
5284	වව්වක්කාදෙණිය	—	දෙණිය (එම)	0 3 3	50
		සිතියම 7,664.			
3779	වෙරළොල්ලේමුකලාන	—	රත්ද සහ කෙසෙල් වත්ත (විකිනීම පිණිස)	5 0 18	40
3780	එම	—	ගේන (එම)	2 2 2	20
3781	නාවලදෙණියේමුකලාන	—	මුකලාන (එම)	15 1 26	30
		සිතියම 7,648. ගම—දුනුකේවල.			
3748	අරත්ගලේමුකලාන	—	මුකලාන (එම)	31 0 20	40
3749	වාහිගලුගාමේන	—	එම (එම)	2 3 18	40
		සිතියම 8,083. ගම—උඩකරඹුපත්.			
165½	නාරත්තැද්දේන	වත්දනගාම	මුකලාන (එම)	3 0 30	10
166½	කන්දෙදෙණියේමුකලාන	එම	එම (එම)	18 0 15	10
		සිතියම 817. ගම—අල්කේගම.			
2360	බෝගහලුලුදුගේන	—	ගේන (එම)	0 3 11	10
2361	ගල්පොත්තේන	—	එම (එම)	0 1 13	10
		සිතියම 781. ගම—දුනුකේවල.			
2228	අරත්ගලේගේන	ඇම්. සේපාල	මුකලාන (එම)	19 1 18	10
		සිතියම 632. ගම—උදුන්විට.			
1919	ගල්පොත්තැද්දේන	—	ගේන (එම)	4 3 30	10

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අයදුම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
201	තලකොල්ලේසෙන	සිතියම 118. ගම—තෑදෙනිය.	(විකිණීම පිණිස)	2 1 27	15
197	පොල්ගහවත්ත	සිතියම 114. ගම—මීන්වත.	(එම)	3 3 9	15
211	වැලිගොඩේසෙන	සිතියම 128. ගම—පාට්ටිගම.	(එම)	3 0 30	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ණයන්ගේ සේවයෙන්, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා කැලඹුණු උපදේශනවලට යටත්ව පවතී.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
 ඩබ්ල්යු. ඩී. චේලර්,
 වැඩිමහල මහසේනාකාරීස් වමිස.

No. 337, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, September 24, 1900.

ON Tuesday, November 13, 1900, at 12 o'clock noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at the Pussella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-nine allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
6538	Totapitiyawattehena	U. Babappu and others	Chena	9	0 39	10
7500	Kokumgahahena	Crown	Chena	3	3 27	15
Q 310	Miyanakolatennahena	K. Appuwa and others	Chena	1	0 0	10
P 310	Do.	do.	do.	1	2 30	10
1520	Egodabogahayatapillewa	Crown	Owita	1	2 14	10
1126	Kiriwanakadahena	Crown	Chena (supposed to contain gems)	3	3 14	20
1125	Horagahadeniya	do.	Deniya (supposed to contain gems)	4	1 26	20
7292	Minuwanwilahena	Crown	Mukalana	3	1 34	35
1525	Bambarabotuwagedeniya	Crown	Deniya	3	1 36	10
1526	Kakkutulindagawadeniya	do.	do.	2	1 19	10
E 469	Elamagaliadda	H. Punchina and others	Field	0	2 22	100
F 469	Do.	Appunaide and others	do.	1	1 32	25
G 469	Halgahakumbura	H. Hawadiya	do.	0	2 25	20
H 469	Kelagahawatta	Rannaide and others	Garden	3	2 23	10
I 469	Kammalpottekumbura	M. Appunaide	Field	0	1 30	30
J 469	Wilakumbura	Ehaliyagoda Korala	do.	1	2 8	150
K 469	Pattidiwela	Katutiambarawe temple	do.	3	2 8	150
L 469	Kumbaselakumbura	M. Appunaide and others	do.	1	0 31	100
M 469	Do.	M. A. Petanhami and others	do.	0	2 3	100
N 469	Erawallekumbura	Ehaliyagoda Korala	do.	3	2 9	150
O 469	Weralugahakumbura	L. Punchirala	do.	1	3 3	100
P 469	Hettigewatta	W. Rannaide	Garden	1	2 23	25
Q 469	Habakumbura	W. Ukkiriya and others	Field	3	3 27	150
R 469	Eriyagahaliyadda	K. M. Mohottihami and others	do.	0	1 16	75
S 469	Dikwela	Samelnaide and others	do.	2	1 11	75
T 469	Pitawattekumbura	Appunaide and others	do.	0	3 5	25
U 469	Kajugahaliadda	P. Hawadiya	do.	0	1 14	30
V 469	Assaddumekumbura	Appunaide	do.	0	0 38	125
W 469	Lindagawakumbura	Ehaliyagoda Korala and others	do.	1	1 36	100
X 469	Elapaganaliadda	W. Adara and others	do.	1	0 28	100
Y 469	Rantilakayadeniya	Delahitiyawatta Muhandirami	do.	1	2 24	100
Z 469	Mahingodawatta	Appunaide and others	Garden	1	2 13	20
A 470	Dawatagodellewatta	Petanhami and others	do.	0	3 34	40
B 470	Yahalagawaliadda	W. Adara and others	Field	0	3 35	100
C 470	Lindagawa-assadduma	M. Subeya and others	do.	2	1 3	75
D 470	Halagawatta or Mahingodawatta	do.	Garden	1	1 2	100
E 470	Delgahawatta	W. Adara and others	do.	1	0 21	100
F 470	Unagahakumbura	M. Huratala and others	Field	2	2 33	50
G 470	Panwiladeniya	W. Punchihami	do.	3	1 13	10
H 470	Kandayatawaladeniya	Junis Lebbe	do.	1	2 11	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
I 470	Dawatadeniya	Ehaliyagoda Korala and others	Field	4	0	28	50
J 470	Mahingodawatta	M. Appunaide	Garden	1	0	25	50
K 470	Galgodalandewatta	Junis Lebbe and others	do.	1	1	31	50
9924	Galgodalandekele	do.	do.	0	0	35	80
9925	Do.	B. Mohottihami and others	Chena	0	1	32	20
2019	Radagehena	Preliminary plan 668.—Uda pattu. Village—Ketalianpalla. Crown	Jungle	11	1	23	30
110	Kendalanda	Preliminary plan 53.—Uda pattu. Village—Kahaheingama. Crown	Chena	4	2	19	10
C 16	Ambagahakumburadeniya and Bubuledeniya	E. M. Loku Banda	Deniya	31	3	33	10
D 16	Ambagahakumburhena	do.	Chena	6	0	34	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 337, P. OF S.

වර්ෂ 1900 ජනවාරි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙරාට්ටනායකයන්ගේ කැපවීමේදී.

සිරිමත් පාලන මහලයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවකරුන්ගේ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජනවාරි මස 13 වෙනි දිනවූ දෙකරුවාද පස්වරු 120 පුස්සැල්ලේ කාලාගමේදී වෙන්වීමේදී මෙහිදී සඳහන්ව ඇති කොටස් වෙන්වීමට පෙරදැනුම් දීමට.

සිරිමත් පාලන මහලයකරුන්ගේ රත්නපුර පලාතේ කැපවීමේදී ලබා ගත යුතු වන පිහිටා සිටින බිම් කැපවීම.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවක්.	අන්දම.	අ. රු. ප.	රු.
6538	නොට්ටිවිලේවත්තේ හේන	ල. බඩපුස්ස සහ තවත් අය	හේන	9	0 39 10
7500	කොකුත්තගහේන	සිරිමත් 5,896. පල්ලේපත්තුව—ගම කලවුවාව. ආණ්ඩුව	හේන	3	3 27 15
Q 310	මහකොලකැත්තේ හේන	සිරිමත් 5,631. ගම—නාපාවල. කැ. අප්පුමා සහ තවත් අය	හේන	1	0 0 10
P 310	එම	එම	එම	1	2 30 10
1520	එහෙබ්බෝගහට පිල්ලාව	සිරිමත් 567. ලබාපත්තුව. ගම—එල්ලාවල. ආණ්ඩුව	මිච්ච	1	2 14 10
1126	කිරිවානකඩහේන	සිරිමත් 432. ගම—කැව්ලියන්පල්ල. ආණ්ඩුව	හේන (මැතින් කිමියසිසැලසි)	3	3 14 20
1125	හොරගහදෙහිය	ආණ්ඩුව	දෙහිය එම	4	1 26 20
7292	මිහුවත්පිලහේන	සිරිමත් 8,795. ගම—එල්ලාවල. ආණ්ඩුව	මුහුණ	3	1 34 35
1525	බඹරබොවුවගෙදෙහිය	සිරිමත් 569. ගම—මුදුන්කොවුව. ආණ්ඩුව	දෙහිය	3	1 36 10
1526	කක්කුපුට්ටියොවාදෙහිය	එම	එම	2	1 19 10
E 469	ඇලමහලියද්ද	සිරිමත් 6,529. පල්ලේපත්තුව. ගම—කැව්ලියන්පල්ල. එම්. පුත්තියා සහ තවත් අය	කුඹුර	0	2 22 100
F 469	එම	අප්පුමා සහ තවත් අය	එම	1	1 32 25
G 469	හල්ගහකුඹුර	එම්. ගවහියා	එම	0	2 25 20
H 469	කැලගහවත්ත	රත්නසිද්දේ සහ තවත් අය	වත්ත	3	2 23 10
I 469	කම්මල්ලොත්තේකුඹුර	ඇම්. අප්පුමා සිද්දේ	කුඹුර	0	1 30 30
J 469	පිලකුඹුර	ඇම්. අප්පුමා සිද්දේ සහ තවත් අය	එම	1	2 8 150
K 469	පත්තිදිවෙල	කටුකියම්බරුවෙහිපත්තුව	එම	3	2 8 150
L 469	කුඹුන්ඇලකුඹුර	ඇම්. අප්පුමා සිද්දේ සහ තවත් අය	එම	1	0 31 100
M 469	එම	ඇම්. එ. පෙත්තියාම් සහ තවත්	එම	0	2 3 100
N 469	ඉරවල්ලේකුඹුර	ඇම්. අප්පුමා සිද්දේ සහ තවත් අය	එම	3	2 9 150
O 469	වෙරළගහකුඹුර	ඇම්. පුත්තියා	එම	1	3 3 100
P 469	කෙට්ටිහේවත්ත	බඩපිටි. රත්නසිද්දේ	වත්ත	1	2 23 25
Q 469	හඩකුඹුර	බඩපිටි. ලක්කිරියා සහ තවත් අය	කුඹුර	3	3 27 150
R 469	ඊරියගහලියද්ද	කේ. ඇම්. මොහොම්මානම් සහ තවත් අය	එම	0	1 16 75
S 469	දික්වෙල	සාමේලනසිද්දේ සහ තවත් අය	එම	2	1 11 75
T 469	පිටුවත්තේකුඹුර	අප්පුමා සිද්දේ සහ තවත් අය	එම	0	3 5 25
U 469	කපුගහලියද්ද	පී. ගවහියා	එම	0	1 14 30

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අක්කරගත් මතුණක		
				මහත. අ. රු. ප.	රු. ගණන.	
V 469	අස්සැද්දුමේකුඹුර	අප්පුතයිදේ	කුඹුර	0	0 38	125
W 469	ලීදගොවාකුඹුර	ඇඟැලියගොඩකෝරුල සහ තවත්	එම	1	1 36	100
X. 469	ඇලපානනලියද්ද	ඩබ්ලිව්. ආදර්	එම	1	0 28	100
Y 469	රත්නීලකතාගේදෙකිය	වෙලභිවිතාවත්තේ මුහන්දිරම	එම	1	2 24	100
Z 469	මාභිත්ගොඩවත්ත	අප්පුතයිදේ සහ තවත් අග	වත්ත	1	2 13	20
A 470	දවවගොඩැල්ලෙවත්ත	පෙතන්තාමි සහ තවත් අග	එම	0	3 34	40
B 470	ගහලගොවාලියද්ද	ඩබ්ලිව්. ආදර් සහ තවත්	කුඹුර	0	3 35	100
C 470	ලීදගොවාඅස්සැද්දුම	ඇම්. සුඛය සහ තවත් අග	එම	2	1 3	75
D 470	ගල්ගතවත්ත ගෙවත්	මාභිත්ගොඩවත්ත	වත්ත	1	1 2	100
E 470	දෙල්ගතවත්ත	ඩබ්ලිව්. ආදර් සහ තවත්	එම	1	0 21	100
F 470	ලුනගතකුඹුර	ඇම්. හුරතලා සහ තවත් අග	කුඹුර	2	2 33	50
G 470	පත්විලදෙකිය	ඩබ්ලිව්. පුම්තාමි සහ තවත්	එම	3	1 13	10
H 470	කන්දගවවලදෙකිය	ජුනිස්ලෙඕඕඕ	එම	1	2 11	20
I 470	දවවදෙකිය	ඇඟැලියගොඩකෝරුල	එම	4	0 28	50
J 470	මාභිත්ගොඩවත්ත	ඇම්. අප්පුතයිදේ	වත්ත	1	0 25	50
K 470	ගල්ගොඩලුන්දෙවත්ත	ජුනිස්ලෙඕඕඕ සහ තවත්	එම	1	1 31	50
9924	එම කැලේ	එම	එම	0	0 35	80
9925	එම	බී. වොගොවිවිතාමි සහ තවත්	සේන, දෙකිය	0	1 32	20
2019	රදගේසේන	සිතියම 66දී. ගම—කැටලියන්පල්ල. ආණ්ඩුව	කැලේ	11	1 23	30
110	කැන්දලන්ද	සිතියම 53. ගම—කහසේනගම. ආණ්ඩුව	සේන	4	2 19	10
C 16	අඹගතකුඹුරේදෙකිය සහ මුඩුලේදෙකිය	ඊ. ඇම්. ලොකුබත්තා	දෙකිය	31	3 33	10
D 16	අඹගතකුඹුරේසේන	එම අග	සේන	6	0 34	10

විකිනීමේ කොන්දේසිය සම්බන්ධ වැඩිදුර කාරණා සපරගමු දිසාවේ ආණ්ඩුවේ මහජ්ජන්තලක්ෂණයන්ගේ ගෙන්ද, ඉඩම් සම්බන්ධ වැඩි විකුණුම් මිනිස්සෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ ආඥා ලෙස,
 ඩබ්ලිව්. ඩී. වෙලර්,
 වැඩබලන මහසෙකුකාරස් වමන.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACT OF SEASON REPORT FOR THE MONTH OF AUGUST, 1900.

PROVINCE OF UVA.
 BADULLA DISTRICT.


Paddy : harvest nearly over ; yield good, except in Udukinda, where crops suffered from flies and the yield was middling. Preparations going on for yala cultivation.
 Chenas : felling of jungle going on. A few have got them burnt.
 Fruits and vegetables : rather scarce and dear.
 Health of people : normal. Fever, dysentery, influenza, measles, chickenpox, sore-eyes, &c., reported from different parts of the Province, but not in the form of an epidemic or to an unusual extent.
 Health of cattle : good.
 Weather : dry.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Watadeniyakanatta, situate in the village of Koragoda in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of August, 1900, order and declare that the said land, commonly



Lot P 534 called Watadeniyakanatta, in extent 2A. 3R. 27P., situated in Koragoda village of Weligam korale.

Surveyor-General's Office,
Colombo, February 14, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

called and known as Watadeniyakanatta, situate in the village of Koragoda in the Weligam korale of the Matara District, in the Southern Province, and shown as lot P 534 in preliminary plan No. 4,811 of land situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent 2 acres 3 roods and 27 perches, and bounded as follows : on the north by Wataadeniya belonging to Gamage Wattuhami ; on the east by Wataadeniya belonging to Gamage Wattuhami ; on the south by Udaliyadda Divil belonging to Dahanayakage Don David, Pahalagorokgahadeniya belonging to Gamage Jayanhami ; on the west by Udagorokgahadeniya belonging to Gamage Jayanhami—is the property of the Crown.

Matara, August 20, 1900.


J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Hiriliyaddehena, situate in the village of Ginnaliya in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of August, 1900, order and declare that the said land, commonly called and known as Hiriliyaddahena, situate in the village of Ginnaliya in the Morowak korale of the Matara District, in the Southern Province, and shown as lot 27 in sheet O $\frac{10}{53-61}$ of land situate in the

said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent 4 acres 3 roods and 34 perches, and bounded as follows: on the north by Kankunawehenyaya (lot 240) belonging to Crown;



Lot 27 called Hiriliyaddahena, in extent 4A. 3R. 34P., situated in Ginnaliya in Udugaha pattu of Morowak korale.

Sheet O $\frac{10}{53-61}$

Surveyor-General's Office,
Colombo, July 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

on the east by Nugagawadeniya (lot 26) belonging to W. Dowanhami and others, the Watawala-ganga; on the south by Ihalawatuyaya (lot 28) belonging to W. Don Andris and others; on the west by Kankunawehenyaya (lot 240) belonging to the Crown—is the property of the Crown.

Matara, August 20, 1900.

J. P. LEWIS,
Special Officer.

Proceedings under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Karendaketiyahena *alias* Nugagahahena, Uruwalahena, Puchidelgahahena, Kotigalahena, and Puchiuruwalahena, situate in the village of Udupillagoda in the Kandaboda pattu of the Matara District, in the Southern Province.

WHEREAS in pursuance of section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," it was duly declared and notified on the 2nd day of February, 1900, that if no claim to the land commonly called or known as Karendaketiyahena *alias* Nugagahahena, Uruwalahena, Puchidelgahahena, Kotigalahena, and Puchiuruwalahena, situate in the village of Udupillagoda in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 25 acres, and shown as lot C in W. L. O. S. No. $\frac{18}{S. P.}$, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:


And whereas Nanayakkara Talpemerenchige Girigoris de Silva, of Walpola, made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinance:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Nanayakkara Talpemerenchige Girigoris de Silva, of Walpola, do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Three hundred and Twelve and Cents Fifty (Rs. 312.50) as purchase amount and survey fees for the said land, and whereas the said claimant has duly paid this amount to the Assistant Government Agent at Matara, the said claimant is hereby declared to be the purchaser of the land called Karendaketiyahena *alias* Nugagahahena, Uruwalahena, Puchidelgahahena, Kotigalahena, and Puchiuruwalahena, situate in the village of Udupillagoda in the Matara-Kandaboda pattuwa, in the Southern Province, containing in extent 25 acres, shown as lot C in W. L. O. S. No. $\frac{18}{S. P.}$, and in the annexed tracing therefrom, and bounded as follows: on the north by stream, Kahatagahahena belonging to Crown, Kirikurukkangahahena claimed by Kalutotage Dionis and others, Degodagehena sold by Crown (title plan 162,706), Pallagehena claimed by Badalge Dingi Appu and others, Pujamaduwabendahena belonging to Crown; on the east by Mahahena *alias* Kalugahahena belonging to Crown, Karandaketiya *alias* Nugagahahena, &c., belonging to Crown, Karandaketiya, Uruwalahena, Puchidelgahahena, &c., belonging to Crown; on the south by Ilukketiyahena sold by Crown to Mahagamage Sawun Hami (title plan 155,702), Mahadelgahahena belonging to Crown claimed by Hewavitaranage Don Dines, Narangahahena belonging to Crown claimed by Godawelage Adiriyani; on the west by Halambagahahena (lot $\frac{4,812}{13,711}$) belonging to Crown, Welipittaniyahena (lots $\frac{4,812}{13,714, 13,715}$) belonging to Crown.

Matara, Augst 20, 1900.

J. P. LEWIS,
Special Officer.

[For Tracing see page 1793.]



Lot C called Karendaketiayahena alias Nugagahahena, Uruwalahena, Punchedelgahahena, Kotigalahahena, and Punchiuruwalahena, in extent 25A. OR. OP., situated in Kandaboda pattu in the village Udupillagoda.


Surveyor-General's Office,
Colombo, September 16, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Kankanigewattehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Perry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of August, 1900, order and declare that the said land, commonly



Lot 37 called Kankanigewattehena, in extent 3A. 1R. 9P., situated in Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Sheet O $\frac{10}{52-60}$

Surveyor-General's Office,
Colombo, July 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

called and known as Kankanigewattehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and shown as lot 37 in sheet O $\frac{10}{52-60}$ of land situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent 3 acres 1 rood and 9 perches, and bounded as follows: on the north by Liyanakandewatta belonging to J. Balahami and others; on the east by the road from Kotapola to Urubokka, Kankanigewatta belonging to D. T. Rubasinha and others; on the south by Dangahakumbura belonging to G. Don Davit and others; on the west by Peellehena claimed by Hettige Punchedami and others, the road from Kotapola to Urubokka—is the property of the Crown.

Matara, August 20, 1900.


J. P. LEWIS,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the lands commonly called or known as Amuhenagoda and Giudarabokkewilahena, situate in the village of Beragama in the Matara-Kandaboda pattuwa, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899 it was duly declared and notified on the 1st day of September, 1899, that if no claim to the lands commonly called or known as Amuhenagoda and Giudarabokkewilahena, situate in the village of Beragama in the Matara-Kandaboda pattuwa, in the Southern Province, containing in extent 61 acres and 8 perches, shown as lots B and C in W. L. O. S. No. 32, a certified tracing wherefrom is hereunto annexed, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice, such lands would be deemed the property of the Crown and dealt with

on account of the Crown ; and whereas Don Odris Abesuriya Gunasekara, Illudduwa Wanniachchikankanange Don Andris, and David Lambert Tilakaratna made claim thereto, and I, John Penry Lewis, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim ; and whereas I do not admit the claim of any of the said claimants, and I and the first-mentioned claimant Don Odris Abesuriya Gunasekara have, with the consent of His Excellency the Governor, entered into an agreement concerning the said two lots under section 4, sub-section (1), of the said Ordinances :



Situation : Beragama village in Kandaboda pattuwa.

Lot.	Name of Land.	Extent. A. R. P.
B ...	Amuhenagoda, &c.	33 1 30
C ...	Lattagewattahena, &c.	27 2 18

Surveyor-General's Office,
Colombo, August 24, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Don Odris Abesuriya Gunasekara, of Matara, do pay to the Assistant Government Agent at Matara a sum of Rs. 612 at Rs. 10 per acre for the said lots B and C in W. L. O. S. No. 32, containing in extent 61 acres and 8 perches ; and whereas the said claimant Don Odris Abesuriya Gunasekara has duly paid this amount, the said claimant Don Odris Abesuriya Gunasekara is hereby declared to be the purchaser of the said lands, commonly called or known as Amuhenagoda and Gindarabokkewilahena, situate in the village of Beragama in the Matara-Kandaboda pattuwa, in the Southern Province, containing in extent 61 acres 0 roods and 8 perches, shown as lots B and C in W. L. O. S. No. 32 and in the annexed certified tracing therefrom ; and bounded on the north by the Midellaketiya dola (stream), Midellaketiya belonging to Wijetungamage Juan Hami and others, Deniyakoratuwa belonging to ditto, Paragahaliyaddahena belonging to Crown, Lathagewattahena belonging to Crown, Etambagahakanatta belonging to Crown ; on the east by Dawatagahadeniya belonging to Wattenekatige Andrisa and others, Gindarabokkawila belonging to Mr. D. L. Tilakaratna and others (lot A in W. L. O. S. No. 32) ; on the south by Koskanuwewilahena belonging to Crown, Dunakeiyapattarehena belonging to Crown ; on the west by Mulaneppittaniya belonging to Marikkar of H. Kumara.

Matara, August 28, 1900.


J. P. LEWIS,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Ellagawahena *alias* Moragammullehena, Tennahena, Eraminiyaketiyaehena *alias* Yahalabendihehena, situate in the village of Moragala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared by a notice first published in the *Government Gazette* on the 3rd day of November, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Ellagawahena, Karandaketiyehehena *alias* Moragammullehena, Tennahena, Eraminiyaketiyaehena *alias* Yahalabendehehena, all lying adjacent to each other and forming one block, situate in the village of Moragala in the Matara-Morowak korale, in the Southern Province, containing in extent 84 acres 3 roods and 15 perches, as described in the annexed plan, shown as lot $\frac{P. P. 2}{Z 1}$ in F. S. O.

$\frac{15}{3, 4, 11, 12}$, and bounded as follows: on the north by Indurekumbura belonging to Rubasinhe Adrian and others, Bateketiyawatta belonging to ditto; Indurekumbura belonging to Rubasinge Wattuhami and others; on the east by Kalugalahena claimed by Gamage Dineshami and others, Diganehena claimed by ditto, Pillehena claimed by ditto, Bewlehehena claimed by Malawige Dassan and others; on the south by Wattedeniyaehena claimed by ditto; on the west by the Bibuledola, Ellagawadeniya belonging to Rubasinge Dingi Appu, the Bibuledola, Indurekumbura belonging to Rubasinge Wattuhami and others, Ambagahawatta belonging to Rubasinge Dingi Appu and others, Indurekumbura belonging to Rubasinge Wattuhami and others, Kosgahahenagewatta belonging to ditto, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice, viz., 1st December, 1899, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:



Scale of 8 Chains to an Inch.

Preliminary plan 2.

Situation: Moragala village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
Z 1 1/2	Ellagawahena, Tennehena, &c.	15 3 26


Surveyor-General's Office,
Colombo, July 3, 1900.

R. STANSEY TEMPLETON,
for Surveyor-General.

And whereas (1) Rubasinge Babehami, (2) Rubasinge Babappu, (3) Don Davith Rubasinha Siriwardena, (4) Rubasinmiellege Dingiappu, (5) Rubasinge Don Daniel, (6) Rubasinge Don Nikulas, (7) Rubasinge Andiris, (8) Rubasinge Adirian Appu made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said first and second claimants have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby declared, in pursuance of the agreement afore-mentioned, that the said (1) Rubasinge Babehami and (2) Rubasinge Babappu are the owners of the northern portion of the said lot, containing in extent 15 acres 3 roods and 26 perches, shown as lot Z 1 1/2 in preliminary plan 2, as described in the annexed certified tracing therefrom; and on the north by Indurekumbura belonging to Rubasinge Wattuhami and others; on the east by Kalugalahena claimed by Gamage Dineshami and others; on the south by lot Z 1 in preliminary plan 2;

on the west by Bataketiawatta belonging to Rubasinge Adirian and others, and Indurekumbura belonging to Rubasinge Wattuhami and others; and (2) that the said (1) Rubasinge Babehami and (2) Rubasinge Babappu



Lot Z 1 called Ellagawahena, Tennahena, Moragammullehena, in extent 84A. 3R. 15P., situated in the village Moragala in Udugaha pattu of Morowak korale.

Surveyor-General's Office,
Colombo, July 24, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

F. S. O. $\frac{15}{3, 4, 11, 12}$

have withdrawn all claims to the southern portion of the said land, containing in extent 68 acres 3 roods and 29 perches, shown as lot Z 1 in preliminary plan No. 2.


Matara, August 31, 1900.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Verellemukalana, Pelawattamukalana, situate in the village of Mainnoluwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this First day of September, 1900, order and declare that the said lands, commonly called and known as Verellemukalana, Pelawattamukalana, situate in the village of Mainnoluwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,253 and 1,254 in preliminary plan 490 and lot 1,249 in preliminary plan No. 488



Situation : Mainnoluwa village in Kiraweli pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1249	Preliminary plan 488. Pelawattamukalana	4	2	34
1253	Preliminary plan 490. Verellemukalana	7	0	17
1254	Do.	0	1	0

Surveyor-General's Office,
Colombo, January 19, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 12 acres and 11 perches, and bounded as follows :—

(1) Verellemukalana (lots 1,253 and 1,254 on preliminary plan 490) : on the north by the temple land appearing on title plan 101,438 of Dorawakā Nata Dewalē and the village boundary of Dorawakā ; on the east by Ambagastenna and Burugalahena ; on the south by Ange-ela and Angekumbura and Munamalgahamulahena ; on the west by Tennapitahena.

(2) Pelawattamukalana ($\frac{P. P. 488}{1,249}$): on the north by Dodan gahamankadahena, Walbeligahamulabena, and Udawattahena; on the east by Laulugahamulabena and Galahena; on the south by Hitinawatta; on the west by Puhawalabena—are the property of the Crown.


Kegalla Kachcheri,
September 1, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Giraudukanda, situate in the villages of Mangedara, Gasnawa, and Tolangomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram



Lot 40 called Giraudukanda, in extent 110A. Or. Op., situated in Mangedara, Gasnawa, and Tolangomuwa villages in Otara and Kiraweli pattus of Beligal korale.

Surveyor-General's Office,
Colombo, November 30, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this First day of September, 1900, order and declare that the said land, commonly called and known as Giraudukanda, situate

in the villages of Mangedara, Gasnawa, and Tolangomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lot 40 in preliminary plan No. 483 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 110 acres, and bounded as follows: on the north by Ambagahamulawatta and Paranawatta; on the east by Dahanakagewatta (chena), Kiribaiyewatta, Kiria-watta (chena), Punchi Nekatralagewatta, Pilawatta, Pilawattahena, Bogahamulahena, Kosgahamulawatta, Kongahamulahena, Polambegahamullahena, Annasigalahena, Arambegawahena, Galwalahena, Rukgahadeniya-hena, Hakurukumburalagehena; on the south by a reservation, Asweddumakumbura, Gurugodellahena, Acharigehena, Liyangugahamullehena, Udaweraludeniya, Pillewa, Veralugollahena, and Ambegahamullahena; on the west by Delgahamullahena, Lindamullahena, Totilagollahena, Veraludeniya, Veraludeniya-ela, Veralu-deniya, Pinkumbura, temple land, a Mala-ela, Hapugaspitiyawatta, and Paranawatta (chena)—is the property of the Crown.


Kegalla Kachcheri,
September 1, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Agreement under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Dembatagahamaditta *alias* Kotikambehena situated in the village Dehideniya in Tumpane Pallepallata korale, in the District of Kandy, in the Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 23rd day of March, 1900, that if no claim to the land commonly called or known as Dembatagahamaditta *alias* Kotikambehena, situated in the village of Dehideniya in Tumpane Pallepallata korale, in the District



Scale, 4 Chains to an Inch.

Land called Dembatagahamaditta *alias* Kotikambehena, containing in extent 9A. 0R. 2P., situated in the village Dehideniya in Tumpane Pallepallata, in the District of Kandy, Central Province.

of Kandy, in the Central Province, containing in extent 9 acres 0 rood 37 perches, and shown in plan executed by Licensed Surveyor Chas. A. Buyzer, and dated 1st September, 1898, was made to the Government Agent of the Central Province within the period of three months from the 1st day of April, 1900, such land

would be deemed the property of the Crown ; and whereas Mutunyakapedigedara Pula of Pelena and Mutunyakapedigedara Mohata of Pelena made claim to the said land Dembatagahamaditta *alias* Kotikambehena, containing in extent 9 acres 0 rood 37 perches, and I, Herbert Wace, being Government Agent of Central Province, having made due inquiry into such claim admitted the claim of the said claimants to the said land under section 4 of the said Ordinances, it is hereby ordered that the claim of the said Mutunyakapedigedara Pula and Mutunyakapedigedara Mohata to the said land be and is admitted.

Land referred to.

Land Dembatagahamaditta *alias* Kotikambehena, in extent 9 acres 0 rood 37 perches, and bounded as follows : on the north and north-east by Watahayapotahena, Arakawehena, dry stream ; on the north-west by Pussinnewalahena ; on the south by Diddeniyawatta claimed by Tamby Lebbe ; on the south-west by land claimed by natives ; on the east by lands claimed by Talagaspiyegedara Omarau and Udaraagedara Sinnakandu ; and on the west by Dambagahamaditte-ela.


HERBERT WACE,
Government Agent.

Kandy, September 20, 1900.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kotakandamudanpithahena and Rankittawatta, situate in the village of Halpitiya in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by



Situation : Halpitiya village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
3758	Kotakandamudanpithahena	7	1	10
3759	Talgahamulakanda	38	2	8
3760	Rankitawatta	10	2	26
3761	Araminiyagolla	15	1	37

Surveyor-General's Office,
Colombo, October 2, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Ninth day of June, 1900, order and declare that the said lands, commonly called and known as Kotakandamudanpithahena and Rankittawatta, situate in the village of Halpitiya in the Kinigoda korale, in the Province of

Sabaragamuwa, and shown as lots 3,758 and 3,760 in preliminary 7,654 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 17 acres 3 roods and 36 perches, and bounded as follows :—

1. Kotakandamudappitahena ($\frac{P. P. 7,654}{3,758}$) : on the north by reservation along Maha-oya ; on the east by Debagalagawahena claimed by A. Mudiyanse, Nathagahamulahena claimed by H. U. Kirihami, and Nathagahamulahena claimed by H. P. Kirihami ; on the south by the unsurveyed portion of Kotakandamudunapitahena claimed by Halpitiya Arachchi ; on the west by Kotakandemegahamulahena claimed by H. P. Mudalihami, Dombagahamulahena claimed by H. Mudiyanse, and Modaragawaheua claimed by P. Mudalihami.
2. Rankittawatta ($\frac{P. P. 7,654}{3,760}$) : on the north by Nalugapitiya claimed by Galatge Mudiyanse ; on the east by an abandoned road, Himbulpillewa claimed by Halpitiya Arachchi, and Araminiyagolla ($\frac{P. P. 7,654}{3,761}$) claimed by the Crown ; on the south a portion of Talgahamulakanda ($\frac{P. P. 7,654}{3,759}$) claimed by the Crown ; on the west by Talgahamulakanda ($\frac{P. P. 7,654}{3,759}$) claimed by the Crown—are the property of the Crown.

Kegalla Kachcheri,
June 9, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


In the matter of the land commonly called and known as Nugehenawatta *alias* Awarihena Dakunabasnairakebella, situate in the village of Andugoda in the Talpe pattu, in the Southern Province.

WHEREAS in pursuance of section 1 of Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 8th day of December, 1899, that if no claim to the land commonly called or known as Nugehenawatta *alias* Awarihena Dakunabasnairakebella, situate in the village of Andugoda in the Talpe pattu, in the Southern Province, containing in extent 15 acres 1 rood and 16 perches, and shown as lot S 490 in preliminary plan No. 4,633, was made to the Government Agent of the said Province within the period of six months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown ; and whereas Louis Richard Abeywickrema Karunaratna Gunasekera, Fredrick John Gunasekera of Andugoda, and Balage Don Bastian de Silva of Kataluwa made claim thereto, and I, George Merrick Fowler, Government Agent of the Southern Province, made due inquiry into such claim ; and whereas I and the said claimants have, with the consent of His Excellency the Governor, entered into an agreement in writing concerning the said land under section 4, sub-section (1), of the Waste Lands Ordinances of 1897, 1899, and 1900 :

Whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Louis Richard Abeywickrema Karunaratna Gunasekera, Fredrick John Gunasekera of Andugoda, and Balage Don Bastian de Silva do pay to the Government Agent of the Southern Province a sum of Rs. 100, and Rs. 40, being survey fees ; and whereas the said claimants have duly paid this amount, the said claimants are hereby declared to be the purchasers of the said land called or known as Nugehenawatta *alias* Awarihena Dakunabasnairakebella, situate in the village of Andugoda, in extent 15 acres 1 rood 16 perches, described in plan 4,633 (S 490), a certified tracing wherefrom is annexed ; bounded on the north and north-east by Alutwalauwewatta and road to Ellalagoda ; east and south-east by Pelawatta *alias* Paragahawatta, Galagawawatta, Nugehenawatta *alias* Awarihena Dakunabasnairakebella, being lot T 490 in preliminary plan No. 4,633, and Nugehenawatta *alias* Awarihena, Dakunabasuairakebella *alias* Koragehena, being lot U 490 in preliminary plan No. 4,633 ; south and south-west by Walagedaramulawatta and Awarihena being lot V 490 in preliminary plan No. 4,633 ; west and north-west by Badagamagegodawatta, Nugehenawatta, being lot M 490 in preliminary plan No. 4,633, Nugehenawatta being lot P 490 in preliminary plan No. 4,633, and Nugehenawatta being lot O 490 in preliminary plan No. 4,633.

Galle Kachcheri,
September 21, 1900.

GEORGE M. FOWLER,
Government Agent.



Lot S 490 called Nugehenawatta *alias* Awarihena Dakunabasnairakebella, in extent 15A. 1r. 16p., situated at Andugoda in Talpe pattuwa.


Surveyor-General Office,
Colombo, October 10, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Ambatennemukalana *alias* Tuttirigalemukalana situate in the village of Kalupana in Uduwapalata of Pata Bulatgama of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Twelfth day of September, One thousand Eight hundred and Ninety-nine, that



Scale of 8 Chains to an Inch.

Land called Ambatennemukalana *alias* Tuttirigalemukalana, situate in the village Kalupana in Uduwapalata of Pata Bulatgama, in the District of Kegalla, Province of Sabaragamuwa, containing in extent 61A. 1R. 30P.

N.B.—Land described in this plan is forest above 25 years and unoccupied.

Surveyor-General's Office,
Colombo, June 22, 1899.

S. J. C. MORE,
Assistant Surveyor-General.

If no claim to the land commonly called or known as Ambatennemukalana, *alias* Tuttirigalemukalana, situate in the village of Kalupana in Uduwapalata of Pata Bulatgama in the Three Korales of

the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 61 acres 1 rood and 30 perches, and shown as lot 37 in sketch plan No. $\frac{16}{P.S.}$; was made to the Assistant Government Agent of the District of

Kegalla, in the Province of Sabaragamuwa, within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Mohamadu Lebbe Saibu Lebbe of Mattamagoda made claim thereto, and I, Bertram Hill, the said Assistant Government Agent, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances.

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Mohamadu Lebbe Saibu Lebbe, having paid to the said Assistant Government Agent at Kegalla a sum of Rupees Seven hundred and Seventy-nine and Fifty-eight Cents, be and is hereby declared to be the purchaser of the said land called Ambatennemukalana *alias* Tuttrigalemukalana, situate in the village of Kalupana in Uduwapalata of Pata Bulatgama in the Kegalle District, in the Province of Sabaragamuwa, containing in extent 61 acres 1 rood and 30 perches, as described in the annexed plan, and bounded as follows: on the north by Heennehena claimed by E. Kumarihami, Kolabarehena claimed by E. Kumarihami, Galgodehena claimed by E. Kumarihami, Udarambe claimed by E. Kumarihami, Kalupane-ela, Rattanehena claimed by Ereupola Kumarihami, and Dunumadalehena and other chenas (P. P. $\frac{11}{G 2}$); on the east by the village boundary of Neluwakkana and

land called Tuttrigala (P. P. $\frac{3,827}{8,418\frac{1}{2}}$); on the south by land described in title plan No. 112,386; on the west by lands described in title plans Nos. 116,713, 105,465, 108,444, and 105,479.

Kegalla Kachcheri,
August 28, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Dodankotuganmaimehena, Ettarigalpottahena, and Hapuambikandehena, situate in the village of Kotagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Twenty-second day of August, 1900, order and declare that the said lands, commonly called and known as Dodankotuganmaimehena, Ettarigalpottahena, and Hapuambikandehena, situate in the village of Kotagama in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 2,052, 2,053, 2,054, 2,055, J 86, 2,056, 2,057, and 2,058 on preliminary plan 675, lot 2,212 on preliminary plan 770, and lot 2,315 on preliminary plan No. 807 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 49a. 0a. 13p., and bounded as follows:—

1. Dodankotuganmaimehena (lots 2,052 and 2,053 on preliminary plan 675); on the north by Eriyagollehena; on the east by the village boundary of Kiriwandeniya and Batahirapolamukalana; on the south by land described on title plan 177,892 called Dodankotuganmaimehena; on the west by a reservation and a portion of Eriyagollehena.

2. Dodankotuganmaimehena (lots 2,054, 2,055, J 86, 2,056, 2,057, and 2,058 on preliminary plan 675): on the north by land described on title plan 177,892 called Dodankotuganmaimehena; on the east by the village boundary of Kiriwandeniya, Batahirapolamukalana, Batahirapolahena, Batahirapolamukalana, and Batahirapolahena; on the south by Dodankohehena; on the west by Dondankohe-ela, the Crown land called Munamalgalahinnamukalana, Pinunwaleaswedduma, Pinunwalahena, a reservation, a ditch, and Rada-deniawatta.


(N.B.—Land described on title plan 177,893 called Dodankotuganmaimehena, included within the aforesaid boundaries, is excluded from this Final Order.)

3. Ettarigalpottahena (P. P. $\frac{770}{2,212}$): on the north by Malandeniyaalakadhena; on the east by Ettarigalpottahena; on the south by Maha-oya; on the west by Kumburapillewa and Oyagawamadinage-kumbura.

4. Hapuambikandehena (P. P. $\frac{807}{2,315}$): on the north by a portion of Hapuambewatta and Damolokehena; on the east by a portion of Demanhandiyakanda; on the south by Demanhandiyakanda, Crown land called Riddihenkandemukalana, and the village boundary of Yodagama village; on the west by Hapuambewatta—are property of the Crown.

Kegalla Kachcheri,
August 22, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.



Situation : Kotagama village in Meddemedaliya pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2052	Dodankotuganmaimehena	1	0	18
2053	Do.	0	0	27
2054	Do.	14	2	8
2055	Do.	0	1	32
J 86	Do.	0	0	6
2056	Do.	25	1	24
2057	Do.	0	3	17
2058	Do.	0	2	20
770	Ettiari galpottahena	3	0	35
2212	Do.	3	0	35
807	Hapuambikandehena	1	2	26
2315	Do.	1	2	26

Surveyor-General's Office,
Colombo, February 19, 1900.

S. J. U. MORE,
for Surveyor-General.

1. මහන සඳහන්වන දකුණු දිසාවේ පාලම් රේන්ද වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩු වෙන් බදුදාණිවල එවනලද දුරුල්ලන් ඉල්ලීමිනු දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් බාර ගනු ලැබේ.

2. මතුකි මදුරන් ඉල්ලීමානු මතුවට ගෙවත් ඇත්වි ලොස් උඩ "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීමානු යා වාසගම ඇතුළු වර්ෂ 1900 ක්වූ මක්කෝම්බු මස 22 වෙනි සඳුදින දවල් 1 වනතුරු භාල්ලේ කම්බිවිසට භාරගනු ලැබේ. එවිට එකිනිදී ඒවායේ මුදුරු කඩා බලනවා ඇත. තවද ඉල්ලීමිනු දිසිවන සාමදෙනාම ඉදර්වටට ඇවිදිත් (නාතාගාත් කවත් විසින් වෙන අසේකට නිසි බලයක් දී මත එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමිනු සාමාජි ඇත්තේ ඒවා බවට ඒජන්තලත්තාන්සේට ඒත්තුගන්වනවට මිනාය.

3. ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් උගුමා නත්වනත්සේ වෙත මජ්ඣකර පිවිටව රෝගනහාලද ඉල්ලීමිනු යා අයිතිකාරයා විසින් ඉල්ලා යන්නෙන් දහසෙන් කොටසකට වැටගෙන මුල් ගණනලේලි වලින් වගාම ඇට නිමවනව මිනාවා පමණකුත් ගොව එම ඉල්ලීම උගුමානත්වනත්සේ විසින් භාරගන්වනව දෙදිනක මිනුමේ ඉල්ලීම උගුමානත්වනත්සේ විසින් ඒත්තුගන්ව වද දකුණු දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙසෙන් සංගුටකට වීවා ඇට ඒත්තුගන්ව මුදු මජ්ඣවලින් හෝ කුණක් පංගුට කට වර්තා ඇට මුදලෙන් හෝ නිමා සම්පූර්ණ කරනවට මිනාය.

4. ඇට පිණිස කිවනලද මජ්ඣ සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වසාත්ලත්තාන්සේට ගෙවයුතු ගාස්තු වලද, ඇට සැදවලද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමට ආණ්ඩුවේ කලමනා කරණ පෙරකඳුරු කැනගේ ගාස්තුද, ඉඩම් කක්සේරු කෙරීමට සහ ඇට මජ්ඣ රෙජිස්තර කෙරීමට ගෙවයුතු ගාස්තුත් මිනු විසින් ගෙවනවට මිනාය.

5. ගැනම්කාරයා විසින් රේන්දාලේ පාරේ දෙපාත්තේ හාර 100ක් දුර පෙහෙහ රතු ඵලි දෙකක් කබන්ට මිනාවේ.

6. ඇට වෙනුවෙන් කිවනලද ඉඩම්වල මජ්ඣ ඒවා මට පුළුම ඇපේකට නොගොත් උසසඳව සටන්වැනි බවට ඉදිම් ලියා පදිංචිකරණ රෙජිස්ත්රාර් කැනගේ සහතිකයක් ලබාගත යුතුයි. මෙම සහතිකයක් ලබාගැනීමට මිනාකරණ එයදම ඇට කබන අත විසින් දැරිය යුතුයි.

7. ලැබෙන්නට ගෙදෙන වැනඩර්වනු භාරගත හෝ ගැනීමේ මෙයින් කොසිමම් රේන්දයක් හෝ ප්‍රසිධි වෙන්දේසියේ විකිනීමට පලාතේ ඒජන්තකැනවට බලය ඇතියේ.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේට ඉල්ලීමකල විට දැනගන්ව පුළුවන.

නාගරිකසභාවට අයිති පාලම් රේන්ද.

1. බොහෝමයට කන්දට ගැරෙන වන්සිටත් මාතරට සහ මහපාරේ 74½ කනුවට අතරේ පද්‍රවමත්තේ පාරේ රේන්දය සහ මොරවක්කෝරලේට සහ පාරේ රේන්දයද.
2. ගින්නොට පාලම් රේන්දයද.

ආණ්ඩුවේ පාලම් රේන්ද ගාඵදිස්ත්‍රික්කය.

1. පොල්ලොස් පාලම් රේන්දයද.
2. බන්තර පාලම් රේන්දයද.
3. නොමිමර 57½ කනුව සමායේ ගින්නොටේ සහ මේ පාරේ රේන්දයද.
4. බලවිටියේ රේන්දය වෙනුවට නොමිමර 47½ කනු සමායේ වැලිගර පාරේ රේන්දයද.
5. උඩගම පාරේ රේන්දයද, අකරණේ සානගල වැට්ටි ව්‍යවසායේ නොගොත් අක්මිනව සහ පාරේ ගන්දියේ සිට බිම පහතකට වැඩිදෙනා වන දුර දකුණට.

6. කරන්දෙතියේ 2 සහ 3 වෙනි කනුවලට අතරේ එරවාලි පාලම්ලත ග කිලිගතවත්තේදී අකරණ පිණිස අම්බලන්ගොඩ අලුපිවියේ පාරේ රේන්දයද.

7. තොටගොඩ 4 වෙනි 5 හෝ 6 කනුවට අතරේ වැල්ලගතවත්තේ උතුරු මායිම්ලත අකරණ පිණිස ලබුටු අකමින පාරේ රේන්දයද.

හම්බන්තොට දිස්ත්‍රික්කය.

8. වලවේ පාලම් රේන්දය.
9. බව්ලේන්සේ සිට දික්වැල්ලට යන පාරේ ගෙඩි කඩුරු නිවෙන අතුරුපාරේ රේන්දය සහ 118, 119 කනු අතරේ නිවෙන සිතිමෝදර පාරේ රේන්දය.

මාතර දිස්ත්‍රික්කය.

10. අකුරුසස පාලම් සහ පාරේ රේන්දය.
11. පෙටුන්දර රේන්දය.
12. 48 කනුවලත මොරවක පාරේ රේන්දය.
13. ගොඩගම පාරේ රේන්දය.
14. හක්මන පාරේ ගල්පෙට්ල රේන්දය.
15. තුඩුව පාරේ කිංබිග බන්ධන්කර රේන්දය.

ඇල්. ඩබ්ලිව්. සී. ශ්‍රාධර්, ආණ්ඩුවේ ඒජන්තකැන වෙනුවට.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 24 වෙනි දින ගාල්ලේ කම්බිවිසදින.

NOTICE is hereby given, in terms of the 8th section of the Ordinance No. 5 of 1899, that licenses for the sale by retail of opium within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1901, and ending December 31, 1901, both days inclusive.

The said licenses will be sold by public auction at the Kurunegala Kuchcheri at noon on Saturday, October 27, 1900.

Conditions of Sale.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of fifteen years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. That the place licensed be always kept clean.
9. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop, his name the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
11. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale license will be issued to any but retail dealers.

F. C. FISHER, Chairman.
Local Board Office, Kurunegala, September 14, 1900.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the licenses for the sale by retail of opium in the District of Seven Korales for the year commencing January 1, 1901, will be five in number, as follows:—

Dandagama
Naganimula
Wariyapola

Katupota
Giriulla Bazaar.

The said licenses will be put up for sale by public auction at the Kurunegala Kachcheri on Saturday, October 27, 1900, at noon.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 8 P.M.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
6. That the place licensed be always kept clean.
7. That no opium be sold to any woman or any individual apparently under the age of 15 years, or to any intoxicated person.
8. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to sell Opium by Retail."
9. Wearing apparel or other goods shall not be received in barter for opium.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Kachcheri.
11. Daily accounts shall be kept in a form to be prescribed by me of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

Kurunegala Kachcheri,
September 18, 1900.

F. C. FISHER,
Government Agent.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the licenses for the sale by retail of opium in the District of Chilaw for the year commencing January 1, 1901, will be four in number, as follows:—
1 at Madampe, 1 at Nattandiya, 1 at Lankotuwa, and 1 at Vennappuwa. The said licenses will be put up for sale by public auction at the Kurunegala Kachcheri on Saturday, October 27, 1900, at noon.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 8 P.M.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
6. That the place licensed be always kept clean.
7. That no opium be sold to any woman or any individual apparently under the age of 15 years, or to any intoxicated person.
8. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to sell Opium by Retail."
9. Wearing apparel or other goods shall not be received in barter for opium.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Kachcheri.
11. Daily accounts shall be kept in a form to be prescribed by me of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

F. C. FISHER,
Government Agent.

Kurunegala Kachcheri,
September 18, 1900.

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during June, 1900, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on June 1, 1900	275,794	0	2,885	0	171,004	0	33,089	12	482,772	12
Since received	33,599	0	2,275	0	—	—	1,936	56	39,810	56
Surplus	—	—	—	—	—	—	—	—	—	—
	311,393	0	5,160	0	171,004	0	35,025	68	522,582	68
Issued for consumption in the Province	3,389	0	1,955	0	3,832	0	3,508	0	12,684	0
Do. removal to released Districts, &c.	20,205	0	493	0	—	—	1,488	0	22,186	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	534	0	21	0	282	0	55	30	892	30
	24,128	0	2,469	0	4,114	0	5,051	30	35,762	30
Balance on June 30, 1900	287,265	0	2,691	0	166,890	0	29,974	38	486,820	38

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 172,298·12), which has not yet been removed to Store:—

North-Western Province	Cwt.	lb.
Southern Province	121,939	12
				50,359	0
				172,298	12

Audit Office,
Colombo, September 25, 1900.

C. E. D. PENNYQUICK,
Acting Controller of Revenue.

WHEREAS rinderpest has broken out in Atulugam korale in the Kegalla District of the Province of Sabaragamuwa, it is hereby declared that the said Atulugam korale—bounded on the north by Dehigampal korale and Lower Bulatgama, on the east by the Province boundary of Central Province, on the south by Kuruwiti korale and Panawal korale, on the west by a portion of Dehigampal korale and the Province boundary of Western

Province—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

BERTRAM HILL,
Assistant Government Agent.

Kegalla Kachcheri,
September 21, 1900.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the sanitation of the town of Nuwara Eliya, to wit:—

Preliminary plan 4,917. Village—Nuwara Eliya.

Lot.	Description.	Name of Claimant.	Extent. A. R. P.
A 816	ate, partially a vegetable garden	H. L. Mariehami	0 0 27
B 816	Vegetable garden and huts	Heirs of L. Mathes Arachchi	0 0 20·50
C 816	Do.	do.	0 0 1
D 816	Do.	do.	0 0 2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on October 31, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
September 13, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

1876 ක්‍රී. අවුරුද්දේ කොමර 3 වන ආඥානුයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් සඳහා අවුරුද්දේ කොමර 3 වන ආඥානුයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් සඳහා ක්‍රියාකරණ පිණිස "එම් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥානුයේ" ගත්වෙති කාණ්ඩයේ පරිච්ඡේද 2 වන ආදායු ප්‍රකාරයට කාරක මණ්ඩලයකට මෙහි කාරකයෙකු වශයෙන් දැනුම් දෙනු ලබනු ලැබේ. එ ඉඩම් නම :-

සිතියම 4,917. ගම-නුවරඑළිය.

නො.	අයදුම.	අයිතිකම් කියන්නා.	මහල.
A 816	මුඩු බිම සහ එලවවත්ත	එච්. ඇල්. මරිකම්	0 0 27
B 816	එලවත්ත සහ ගෙවල්	ඇල්. මොස් හිටපු ආරම්භයේ උරුමකාරයා	0 0 20 50
C 816	එම	එම	0 0 1
D 816	එම	එම	0 0 2

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඔහුකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙකුට කවුන්ම නොහොත් කවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්‍රී. මනවොම්ලේ සහ 31 වෙනි දින දවල් 12 වන කනසමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොමසාරිස්වරයාට අයිතිවාසිකමද කියා කියාසිටින්නට ඔහුට සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් එම ඇත්තාවූ කවුන්ගේ අයිතිකම් කොරතුරු කියාසිටින්නට ඔහුට බව මෙයින් දැනගත යුතුයි.

එම 1900 ක්‍රී. සැප්තැම්බර් මස 13 වෙනි දින නුවරඑළියේ කවේරියේදීය. ඊ. ඇම්. ජී. ජෝර්ජ්, ආණ්ඩුවේ උපදේශකයා වෙයි.

1876 ම (ඉ)ංකු 3 ම මුහුණප්පාදයක් 7 ම පිරිවින ප්‍රකාරයට නුවරඑළිය නගරයේ ආණ්ඩුවේ කටයුත්තක් සඳහා ක්‍රියාකරණ පිණිස "එම් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥානුයේ" ගත්වෙති කාණ්ඩයේ පරිච්ඡේද 2 වන ආදායු ප්‍රකාරයට කාරක මණ්ඩලයකට මෙහි කාරකයෙකු වශයෙන් දැනුම් දෙනු ලබනු ලැබේ.

ප්‍රධාන ප්‍රකාරයට මුහුණප්පාදයක් 4,917. ප්‍රධාන-නුවරඑළිය.

නො.	විවරය.	උරුමකරුගේ නම.	මහල.
A 816	මරණිකර් නොදැන	ඒ. මොස්, පිරිසාමි	0 0 27
B 816	නොදැන මුහුණප්පාදය	මහත්ම ආරම්භයේ සොල්දාදුන්	0 0 20 50
C 816	එම	එම	0 0 1
D 816	එම	එම	0 0 2

ආණ්ඩුවේ කටයුත්තක් සඳහා ක්‍රියාකරණ පිණිස "එම් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥානුයේ" ගත්වෙති කාණ්ඩයේ පරිච්ඡේද 2 වන ආදායු ප්‍රකාරයට කාරක මණ්ඩලයකට මෙහි කාරකයෙකු වශයෙන් දැනුම් දෙනු ලබනු ලැබේ. එ ඉඩම් නම :-

මෙහි කාරකයෙකු වශයෙන් දැනුම් දෙනු ලබනු ලැබේ. එ ඉඩම් නම :-

නුවරඑළිය කවේරියේ, 1900 ම (ඉ)ංකු 3 ම මුහුණප්පාදයක් 13 ම. ආණ්ඩුවේ උපදේශකයා වෙයි.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for quarters for the District Engineer's clerk, Badulla, to wit :-

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
A 99	Galapitiya	Old garden	Abrahamhami	0 1 31

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Badulla Kachcheri on October 15, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri, September 19, 1900. G. D. VIGORS, Government Agent.

1876 ක්‍රී. අවුරුද්දේ කොමර 3 වන ආඥානුයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් සඳහා ක්‍රියාකරණ පිණිස "එම් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥානුයේ" ගත්වෙති කාණ්ඩයේ පරිච්ඡේද 2 වන ආදායු ප්‍රකාරයට කාරක මණ්ඩලයකට මෙහි කාරකයෙකු වශයෙන් දැනුම් දෙනු ලබනු ලැබේ. එ ඉඩම් නම :-

සිතියම 924. ගම-බදුල්ල නගරයේ.

නො.	ඉඩමේ නම.	අයදුම.	අයිතිකම් කියන්නා.	මහල.
A 99	ගලපිටිය	පර්කල්වත්ත	එම්. ආරම්භයේ	0 1 31

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඔහුකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත සි දුටුවට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුත්ම කොතොත් රමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්‍රියාකරුවෙකු ලෙස 15 වෙනි දින දළදා රජයේ කඩසවට බදුට කඩවේරියේදී ලො. ඉදිරිපිට පැමිණ එ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කොටස්කිවිටම බතුවා සහ ලෙම ඉපහ වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ කත් ඊට ඇත්තාවූ අමුත්තේ අයිතිකම් කොරතුරුත් කියාසිටිවට බිහිවූවට ලෙසින් දුකගත යුතුයි.

වම් 19.0 ක්‍රියාකරුවෙකු ලෙස 15 වෙනි දින බදුට කඩවේරියේදී.

සී. ඩී. වයිටර්ස්,
ආණ්ඩුවේ එජ්ටක වම්.

1876. ටි (එනි) - 3 ම ඉලකස්සිඳිඳිඳිඳිඳි 7 ම පිරිවිසි පරිකාරය වනුහු යුක්තියක් ශ්‍රී ලංකාවේ කොමිෂන්වලට ක්‍රියාකරුවන් ඉදිරිපිට පැමිණ එ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කොටස්කිවිටම බතුවා සහ ලෙම ඉපහ වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ කත් ඊට ඇත්තාවූ අමුත්තේ අයිතිකම් කොරතුරුත් කියාසිටිවට බිහිවූවට ලෙසින් දුකගත යුතුයි.

පිරිමවත්ම ඉලකස්සි 24. ශ්‍රී ලංකාවේ වනුහු යුක්තියක්.

ක්‍ර. අංක.	කොමිෂන්වලට පැමිණි.	විවරය.	ඉදිරිපිට පැමිණි.	වි. ම. ප.
A 99	කව්වැව්වැව්ව	පරිමාණ	ඉදිරිපිට පැමිණි	0 1 31

ඉදිරිපිට පැමිණි අතර 1876 ටි (එනි) - 3 ම ඉලකස්සිඳිඳිඳිඳි 7 ම පිරිවිසි පරිකාරය වනුහු යුක්තියක් ශ්‍රී ලංකාවේ කොමිෂන්වලට ක්‍රියාකරුවන් ඉදිරිපිට පැමිණ එ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කොටස්කිවිටම බතුවා සහ ලෙම ඉපහ වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ කත් ඊට ඇත්තාවූ අමුත්තේ අයිතිකම් කොරතුරුත් කියාසිටිවට බිහිවූවට ලෙසින් දුකගත යුතුයි.

මෙම ක්‍රියාකරුවන් ඉදිරිපිට පැමිණි අතර 1876 ටි (එනි) - 3 ම ඉලකස්සිඳිඳිඳිඳි 7 ම පිරිවිසි පරිකාරය වනුහු යුක්තියක් ශ්‍රී ලංකාවේ කොමිෂන්වලට ක්‍රියාකරුවන් ඉදිරිපිට පැමිණ එ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කොටස්කිවිටම බතුවා සහ ලෙම ඉපහ වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ කත් ඊට ඇත්තාවූ අමුත්තේ අයිතිකම් කොරතුරුත් කියාසිටිවට බිහිවූවට ලෙසින් දුකගත යුතුයි.

1900 ටි (එනි) - 3 ම ඉලකස්සිඳිඳිඳිඳි 7 ම පිරිවිසි පරිකාරය වනුහු යුක්තියක් ශ්‍රී ලංකාවේ කොමිෂන්වලට ක්‍රියාකරුවන් ඉදිරිපිට පැමිණ එ කොමිෂන්වලට අයිතිවාසිකම්ද කොටස්කිවිටම බතුවා සහ ලෙම ඉපහ වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ කත් ඊට ඇත්තාවූ අමුත්තේ අයිතිකම් කොරතුරුත් කියාසිටිවට බිහිවූවට ලෙසින් දුකගත යුතුයි.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876." section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit : -

Preliminary plan 2,277.—Hiriyala hatpattu.
Village—Vaakandegama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
				A. R. P.
P 1135	Vaakandehena	1, J. W. Vanderstraaten; 2, Malhami Vedanaide	Chena jungle 5 years old	4 0 525
Q 1135	Vaakandedeniya	do.	Marsh suitable for paddy	0 0 18
R 1135	Vaakandehena	do.	Chena jungle 5 years old	1 0 3750

Preliminary plan 2,273.—Hiriyala hatpattu.
Village—Dewedda.

W 1153	Deweddehena	1, Puchi Naide; 2, Malhami Vedanaide; 3, Tikiri Naide; 4, Tikiri Appu Naide and many others	Chena.	1 0 2175
--------	-------------	---	--------	----------

Preliminary plan 2,276.—Hiriyala hatpattu.
Village—Udugodagama.

O 1155	Udugodagamahena	1, Ukku Banda, Registrar; 2, Dingiri Banda; 3, Pinhami; 4, Heratham; 5, Mudiyanse; 6, Kiribandirala	Chena	5 0 1725
--------	-----------------	---	-------	----------

Preliminary plan 2,279.—Hiriyala hatpattu.
Village—Nelumpatgama.

10841	Dangahamulahena	Crown	Crown jungle	1 1 2125
V 1155	Kolongahamulahena	Punchirala	5 years old chena	1 0 1350
W 1155	Pillagolakumbura	Menikrala and two others	Paddy	0 2 1
Z 1155	Do.	Ranmenika	do.	0 0 12
A 1156	Labuhenekumbura	Menikrala	do.	0 0 3
B 1156	Bogahakumbura	Dingiri Banda	do.	0 1 1875
D 1156	Kappuhena	1, Banda; 2, Dingiri Banda; 3, Mudiyanse	5 years old chena	0 3 3325
F 1156	Kongahamulawatta	Dingirihami	Cocoanut	0 0 19
H 1156	Halmillagahamulawatta	Ukkurula	do.	0 0 16
K 1156	Do.	Ukku Banda and Mudiyanse	do.	0 0 34
M 1156	Do.	Menikrala	do.	0 0 2825
N 1156	Patahapaulgala	do.	Tobacco garden	0 0 29
O 1156	Patahawahona	do.	5 years old chena.	0 1 2175
P 1156	Ketagalagamulahena	1, Menikrala; 2, Dingiri Banda; 3, Vapochi Marikkar	6 years old chena	1 0 37

Preliminary plan 2,283.—Hiriyala hatpattu.
Village—Hindawewa.

X 1156	Millagahamulahena	1, D. M. Kiri Banda; 2, D. M. Mudalihami; 3, D. M. Kiribandirala; 4, D. M. Pinhami	4 years old chena.	3 1 26
Y 1156	Hichhindawewekumbura	do.	Paddy	0 2 36
Z 1156	Wellangamagodahena	1, Dingirihami; 2, Mudiyanse; 3, Kiri Banda	5 years old chena.	3 2 150

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 2,281.—Hiriyala hatpattu. Village—Nelawa.					
T 1156	Migahamulahena	Kiri Banda Arachchi and others	3 years old chena	0	2 32
U 1156	Kabatagahamulahena	Kirihamy and Appuhamy	5 years old chena	0	1 14
V 1156	Palugahamulawatta	Appuhamy and Tikiri Appu	Cocoanut	0	0 14.25
W 1156	Ganewellehena	Ukku Banda and Kiri Banda Arachchi	2 years old chena	0	0 24
Preliminary plan 2,280.—Hiriyala hatpattu. Village—Ganevihare.					
Q 1156	Kabatagahamulahena	Ganevihare temple	4 years old chena	4	3 28
R 1156	Patawewa	do.	Pond	0	0 0.25
S 1156	Ganevihare tank	do.	Tank	0	0 8
Preliminary plan 2,272.—Hiriyala hatpattu. Village—Kurundulla.					
O 1153	Bogahamulahena	1, Muthu Menika; 2, Kalu Menika	2 years old chena	0	2 35.25
P 1153	Asweddumekumbura	do.	Paddy	0	2 2
Q 1153	Migahamulawatta	Muthu Menika, Kiribanda, and others	Cocoanut	0	1 34
R 1153	Do.	Pinhamy	do.	0	0 3
S 1153	Do.	Ukkurala	do.	0	0 7.75
T 1153	Gambirigahamulawatta	1, Muthu Menika; 2, Kalu Menika	do.	0	0 15.75
U 1153	Bogahamulahena	Kiri Banda, Kalu Menika, and others	4 years old chena	1	0 30.50
10839	Kadavalahena	Crown	Forest	0	3 37.75
10840	Do.	do.	3 years old jungle	1	0 32.50
V 1153	Do.	Punchi Banda	Jungle	0	0 3
Preliminary plan 2,278.—Hiriyala hatpattu. Village—Migaswewa.					
S 1156	Nugagahamulahena	1, Dewalagama temple; 2, K. Dingiri Appu; 3, K. Ausadahami; 4, P. Kirimenika; 5, P. Kapuruhami; 6, Appuhami; 7, Heinhumi	3 years old chena	2	1 19.50
T 1156	Webodekumbura	1, Dewalagama temple; 2, K. Dingiri Appu; 3, P. Kirimenika; 4, Kaurala; 5, Punchimenika	Paddy	0	1 5.75
U 1156	Kongahamulahena	1, Dewalagama temple; 2, K. Dingiri Appu; 3, K. Ausadahami; 4, P. Kirimenika; 5, Kapuruhami; 6, Appuhami; 7, Hetuhami	3 years old chena	0	2 32.50
Preliminary plan 2,274.—Hiriyala hatpattu. Village—Uyangalla.					
X 1153	Obadayyehena	1, Mudiyanse; 2, Dingiri Appu; 3, Tikiri Banda and others	4 years old chena jungle	2	0 7.50
Y 1153	Helambagahamulahena	Mudiyanse Vidane and others	3 years old chena jungle	2	2 7.50
H 1153	Welkotuwa	Kalu Banda Arachchi	Marsh, interspersed with jungle	0	2 9.75
I 1154	Diyagilmehena	Mudiyanse Vidane and others	3 years old chena jungle	0	3 13.50
J 1154	Wewapaulawatta	Kalu Banda Arachchi and others	Old cocoanut garden	0	0 22.50
K 1154	Uyangallewewa	The village Uyangalla	Tank	0	0 17
L 1154	Do.	do.	do.	0	0 3.50
M 1154	Helebogahakumbura	Kalu Banda Arachchi and others	Paddy field uncultivated for over 15 years	0	1 12.50
N 1154	Kongahamulahena	Tikiri Banda, Kalu Banda Arachchi, and many others	3 years old chena	3	0 9.75
Preliminary plan 2,285.—Hiriyala hatpattu. Village—Siyambalawewa.					
10843	Siyambalawewekele	Crown	Forest	4	3 10.50
Preliminary plan 2,286.—Hiriyala hatpattu. Village—Talawattegedara.					
I 1157	Talawattegedara-kumbura	Heratmudiyanse Kaurala Bandirala	Paddy	0	2 12
J 1157	Talawattegedaralanda	1, Ambagaswewe Ranhamy; 2, Waluswewe Bandirala, Kaurala, &c.	Chens	5	1 4
Preliminary plan 2,287.—Hiriyala hatpattu. Village—Weragala.					
10844	Weragalakele	Crown	Young forest	1	3 31.50
Preliminary plan 2,288.—Hiriyala hatpattu. Village—Kirimetiya.					
10845	Kirimetiyaakele	Crown	Young forest	9	0 27.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Pubbowwa on October 25, 1900, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
September 24, 1900.

F. C. FISHER,
Government Agent.

1876 ක්ව අවුරුද්දේ කොමර්ට් ජෝන් ආඥාපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නම:—උතුරු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ පළාතේ මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස “විදි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රය” හටවන කාණ්ඩයේ කරකිවෙන පංතාර්ථ වල ප්‍රකාරයට කාරකමන්ත්‍රිකයාට මන්ත්‍රණය ඇතුළු උතුරු දිස්ත්‍රික්කයේ හෙත් නිසි ආකාර මට අණලාභී කීවේ, ඒ ඉඩම් නම:—

සිතියම 2,277. ඊරියාලයන්ගේ. ගම—වැකන්දේගම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ.	අත්දම.	මහත. අ. රු. ප.
P 1135	වැකන්දේගම	1 ජේ. ඩබ්ලිව්. වැනඩර්ස්ට්‍රොම්, 2 මල්ගාමි වෙදනසිංදි	වස අවුරුදු 5 කට පමණ ඇති කැලෑ සේන	4 0 5.25
Q 1135	එම දෙක	P 1135 උරුමක්කාරයින්ට අයිති ඉඩම	කුණුකට සංගත මිට්ට	0 0 18
R 1135	එම සේන	එම	වස අවුරුදු 5 කට පමණ ඇති කැලෑ සේන	1 0 37.50
සිතියම 2,273. ගම—දේවදේ.				
W1153	දේවදේ සේන	1 පංචිනසිද්දේ, 2 මල්ගාමි වෙදනසිංදි, 3 විකිරි නසිංදි, 4 විකිරි අප්පු නසිදේ සහ තවත් අනෙකුත් සේන		1 0 21.75
සිතියම 2,276. උඩගොඩගම.				
O 1155	උඩගොඩගම සේන	1 උක්කුචන්ඩා ජෙජිට්‍රා, 2 සිත් ප්‍රිචන්ඩා, 3 පිනගම, 4 හේරත් ගම, 5 මුදුන්සේ, 6 ක්‍රිවන්ඩිල, සේන		5 0 17.25
සිතියම 2,279. ගම—කෙළුන්පත්තම.				
50841	දත්තනමුලසේන	රජසත්තක	රජසත්තක කැලෑව	1 1 21.25
V 1155	කොලොන්නගමුල සේන	පුත්තිල	වස අවුරුදු 5 කට පමණ ඇති සේන	1 0 13.50
W1155	පිලගොල්ලේකුඹුර	මැතිකරුලට සහ තවත් දෙත්තෙකුට	කුඹුර	0 2 1
Z 1155	එම	රත්මැනිකා	එම	0 0 12
H 1156	ලක්ෂ්මණකුඹුර	මැතිකරුල	එම	0 0 3
B 1156	බෝගනකුඹුර	සිත්තිරිචන්ඩා	එම	0 1 18.75
D 1156	කපුසේන	1 බන්ඩා, 2 සිත්තිරිචන්ඩා, 3 මුදුන්සේ	වස අවුරුදු 5 කට පමණ ඇති සේන	0 3 33.25
F 1156	කෝන්ගනමුලවග්ග	සිත්තිරිචන්ඩා	පොල්වත්ත	0 0 19
H 1156	ගල්මල්ලකුඹුර වත්ත	උක්කුරුල	එම	0 0 16
K 1156	එම	උක්කුචන්ඩා සහ මුදුන්සේ	එම	0 0 34
M 1156	එම	මැතිකරුල	එම	0 0 28.25
N 1156	පහත-මුලගාල	එම	දංකලට	0 0 29
O 1156	පහතගාම සේන	එම	වස අවුරුදු 5 කට පමණ ඇති සේන	0 1 21.75
P 1156	කැටකාලාගමුල සේන	1 මැතිකරුල, 2 සිත්තිරිචන්ඩා, 3, වාටොම්මරිකා	වස අවුරුදු 6 කට පමණ ඇති සේන	1 0 37
සිතියම 2,283. ඊරියාලයන්ගේ. ගම—නිදවැව.				
X 1156	මිල්ලකුඹුරසේන	සී. ඇ. කීරිචන්ඩා, එම මුදුලිගම, එම කීරිචන්ඩිල, එම පිනගම	වස අවුරුදු 4 කට පමණ ඇති සේන	3 1 26
Y 1156	නික්කිදවැවකුඹුර	X 1156 දේ ඉඩමේ උරුමක්කාරයින්ට අයිති ඉඩම	කුඹුර	0 2 36
Z 1156	වෙලුන්ගහගොඩ සේන	1 සිත්තිරිචන්ඩා, 2 මුදුන්සේ, 3 කීරිචන්ඩා	අවුරුදු 5 කට පමණ ඇති සේන	3 2 1.50
සිතියම 2,281. ගම—හැලව.				
T 1156	මිහනමුලසේන	කීරිචන්ඩා ගමආරම්මලට සහ තවත් අනෙකුත්	අවුරුදු 3 කට පමණ ඇති සේන	0 2 32
U 1156	කහටගනමුලසේන	කීරිචන්ඩා සහ අප්පුහාමිට	අවුරුදු 5 කට පමණ ඇති සේන	0 1 14
V 1156	පලුනමුලවත්ත	අප්පුහාමි සහ විකිරිඅප්පු	පොල්වත්ත	0 0 14.25
W1156	ගනේමැල්ලේ සේන	උක්කුචන්ඩා සහ කීරිචන්ඩා ආරම්මල	අවුරුදු 2 කට පමණ ඇති සේන	0 0 24
සිතියම 2,280. ගම—ගනේමිහාරේ.				
Q 1156	කහටගනමුලසේන	ගනේමිහාරේ පත්තක	අවුරුදු 4 කට පමණ ඇති සේන	4 3 28
R 1156	පහත	එම	පහත	0 0 0.25
S 1156	ගනේමිහාරේවැව	එම	වැව	0 0 8
සිතියම 2,272. ගම—කුරුන්පුල්ල.				
O 1153	බෝගනමුලසේන	1 මුතුමැනිකා, 2 කපුමැනිකා	අවුරුදු 2 කට පමණ ඇති සේන	0 2 35.25
P 1153	දේවදේගම කුඹුර	O 1153 දේ ඉඩමේ උරුමක්කාරයින්ට	කුඹුර	0 2 2

නො.	ඉඩමෙහි.	අයිතිකරු කිසිදු.	අන්දම.	මහත.
				රු. ප.
Q 1153	මහනුවරවත්ත	මුතුමානිකා, කිරිඳිවත්ත සහ තවත් අයවල්	පොල්වත්ත	0 1 34
R 1153	එම	පිත්තාමි	එම	0 0 3
S 1153	එම	උක්කුරුල	එම	0 0 7-75
T 1153	ගස්විහරනුවර			
U 1153	වත්ත බෝගනුවරවත්ත	1 මුතුමානිකා, 2 කලුමානිකා, කිරිඳිවත්ත, කලුමානිකා සහ තවත් අයවල්	එම	0 0 15-75
10839	කඩවලවත්ත	රජසත්තක	අවුරුදු 4කට පමණ ඇති හේන	1 0 30-50
10840	එම	එම	කැලේ	0 3 37-75
V 1153	එම	පුංචිබත්තා	අවුරුදු 3කට පමණ ඇති කැලෑව	1 0 23-50
S 1156	හුගනනුවරවත්ත	සිතියම 2,278. ගම—මිහස්වැව.	කැලෑව	0 0 3
T 1155	වැවකොටුව	1 දේවාලගම පත්තල, 2 කෙ. හිත් ගිරිඅප්ප, 3 කෙ. අවුසදාම, 4 පි. කිරිමානිකා, 5 පි. කපුරුගාම, 6 අප්පුගාම, 7 හේරත්තාම	අවුරුදු 3කට පමණ ඇති හේන	2 1 19-50
V 1155	කෝත්තනුවරවත්ත	1 දේවාලගම පත්තල, 2 කෙ. හිත් ගිරිඅප්ප, 3 කෙ. අවුසදාම, 4 පි. කිරිමානිකා, 5 කපුරුගාම, 6 අප්පුගාම, 7 හේරත්තාම	කුඹුර	0 1 5-75
X 1153	බිඳිබොහෝගන	සිතියම 2,274. ගම—උගන්ගල්ල.	අවුරුදු 3කට පමණ ඇති හේන	0 2 32-50
Y 1153	හැලඹගනුවරවත්ත	1 මුද්දිගන්සේ, 2 හිත්ගිරිඅප්ප, 3 පිත්තාමි, 4 කිරිඳිවත්ත සහ තවත් අයවල්	අවුරුදු 4කට පමණ ඇති කැලෑහේන	2 0 7-50
H 1153	වැල්කොටුව	කලුබත්තා ගම්ආරච්චිල	අවුරුදු 3කට පමණ ඇති කැලෑහේන	2 2 7-50
I 1154	දිගඹිල්ලේහේන	මුද්දිගන්සේ විදානේ සහ තවත් අයවල්	බිඹිට දුගටකැලේ වැවිලා	0 2 9-75
J 1154	වැවපානුවරවත්ත	කලුබත්තා ගම්ආරච්චිල සහ තවත් අයවල්	අවුරුදු 3කට පමණ ඇති කැලෑහේන	0 3 13-50
K 1154	උගන්ගලවැව	උගන්ගලේ ගන්ගොඩ	පරනපොල්වත්ත	0 0 22-50
L 1154	එම	එම	වැව	0 0 17
M 1154	හැලඹගනකුඹුර	කලුබත්තා ගම්ආරච්චිල සහ තවත් අයවල්	එම	0 0 3-50
N 1154	කෝත්තනුවරවත්ත	පිත්තාමි, කලුබත්තා ගම් ආරච්චිල සහ තවත් අයවල්	කුඹුර අවුරුදු 15 පමණ ඇති වැඩකොකර	0 1 12-50
10843	සිංහලාමෙකැලේ	සිතියම 2,285. ගම—සිංහලාම.	අවුරු 3කට පමණ ඇති හේන	3 0 9-75
I 1157	කල්වත්තේගෙදර	සිතියම 2,286. ගම—කල්වත්තේගෙදර.	කැලේ	4 3 10-50
J 1157	එම ගොඩඉඩම	හේරත්මුද්දිගන්සේලාගේ කපුරුල සහ බන්තිරුල	කුඹුර	0 2 12
10844	මේරගලකැලේ	අඹගස්වැවේ රත්තාම, 2 වලස්වැවේ බන්තිරුල කපුරුල	හේන	5 1 4
10845	කිරිමානිකාමේ කැලේ	සිතියම 2,287. ගම—මේරගල.	කැලෑව	1 3 31-50
		සිතියම 2,288. ගම—කිරිමානිකාම.	උපරිකැලෑව	9 0 27-25

එබැවින් ඉඩම් අයිතිකරුවන්ගේ මට්ටම ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගත්ම සඳහා කන්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන ගැටිලි වෙසින් දුනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම හමුත්තේ කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්‍රි. ව. 22 වෙනි දින උදේ 11 වේ කනිසමට ගොස්වත්තේද මා ඉදිරිපිටට පැමිණ එ කොට්ඨාසයේ දැයිතිවාසිකම්ද කිසි කිසි සිටිත්තේ ඕනෑවා සහ වෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් තණකන් ඊට ඇත්තාවූ හමුත්තේ අයිතිකරුන් කිසිසිටිත්තේ ඕනෑව වෙසින් දැනගත යුතුයි.

මේ 1900 ක්‍රි. ව. 24 වෙනි දින කුරුමාගල කවුච්චිගේදිස. ඇප්. සී. පිහර, ආණ්ඩුවේ ඒජන්ත වමිත. C 11

1876 ம் வருஷத்து 3 ம் இலக்கச்சட்டத்தினது 7.ம் பிரிவின் பிரகாரம் வடக்குப் புகைவண்மப்பாலை
கூடு என்னும் பகிரங்கத்தைக்கு வேண்டியதான பின்னாச்சொல்லப்படும் காணிகளை, அப்போது :-

பிரதமபடத்து இலக்கம் 2,277, கிறியாலைகற்பற்று.
சூறிச்சி—வாகந்தேகம்.

தூண்	காணியினது பெயர்	உரிததாளியின் பெயர்.	விபரம்.	வீசாலம். ஏ. மு. பெ.
P 1135	வாகந்தேகேன	1, ய. வ. வண்டேலகிரத்தன் ; 2, மலகாமியேதநாயிதே	5 வருசமுள்ள சேனகாடு	4 0 5-25
Q 1135	வாகந்தேதெனிய	P 1135 துண்டைப்போல	5 வருசமுள்ள வந்தைகக கூடிய சதுப்புநீர்	0 0 18
R. 1135	வாகந்தேகேன	ஓடி	5 வருசமுள்ள சேனகாடு	1 0 37-50

பிரதமபடத்து இலக்கம் 2,278, கிறியாலைகற்பற்று.
சூறிச்சி—தேவெதச.

W 1153	தேவெதசுகேன	1, புஞ்சிநாயிதே ; 2, மலகாமியேதநாயிதே ; 3, திக்கிறிநாயிதே ; 4, திக்கிறிஅப்புநாயிதே வேறு அநேகரும் சேனை		1 0 21-75
--------	------------	--	--	-----------

பிரதமபடத்து இலக்கம் 2,276, கிறியாலைகற்பற்று.
சூறிச்சி—உதுகொடேகம்.

O 1155	உதுகொடேகமகேன	1, உக்குவண்டா நெய்விதிரி ; 2, முன்கிரிவண்டா ; 3, பிங்காமி ; 4, கேரத்தாமி ; 5, முடியானசே ; 6, கிறிவண்டிரூலை	சேனை	5 0 17-25
--------	--------------	--	------	-----------

பிரதமபடத்து இலக்கம் 2,279, கிறியாலைகற்பற்று.
சூறிச்சி—நெலமபற்கம்.

10841	டங்ககாமலகேன	முடி	முடிக்கூரியகாடு	1 1 21-25
V 1155	கோங்ககாமுலகேன	புஞ்சிரூல	5 வயதுள்ள சேனை	1 0 13-50
W 1155	பிலலேகொலகும்புற	மெனிக்கிரூலையும் வேறு இருவரும்	நெல்லு	0 2 1
Z 1155	ஓடி	நமமெனிக்கா	ஓடி	0 0 12
A 1156	லெபுகேனகும்புற	மெனிக்கிரூலை	ஓடி	0 0 3
B 1156	போககாமுலகும்புற	முன்கிரிவண்டா	ஓடி	0 1 18-75
D 1156	கம்புகேனே	1, வண்டி ; 2, முன்கிரிவண்டா ; 3, முடியானசே	5 வயதுசென்ற சேனை	0 3 33-25
F 1156	கோங்ககாமுலவகதை	முன்கிரிக்காமி	தேங்காய்	0 0 19
H 1156	கலமிலககமுலவகதை	உக்குரூலை	ஓடி	0 0 16
K 1156	ஓடி	உக்குவண்டாவும் முடியானசேயும்	ஓடி	0 0 34
M 1156	ஓடி	மெனிக்கிரூலை	ஓடி	0 0 28-25
N 1156	பத்தகாபப்புலகலை	ஓடி	புகையிலைதோட்டம்	0 0 29
O 1156	பத்தகா கவகேன	ஓடி	5 வருச சேனை	0 1 21-75
P 1156	நெத்தகலகமுலகேன	1, மெனிக்கிரூலை ; 2, முன்கிரிவண்டா ; 3, வாப்போச்சிமறிகாரர்	6 வருச சேனை	1 0 37

பிரதமபடத்து இலக்கம் 2,283, கிறியாலைகற்பற்று. சூறிச்சி—கிந்து வெவ.

X 1156	மில்லகாமுலசேனை	1, இ. ம. கிறிவண்டா ; 2, இ. ம. முத்திநாயி ; 3, இ. ம. கிறிவண்டிரூலை ; 4, இ. ம. பிங்காமி	4 வருஷ சேனை	3 1 26
Y 1156	கிச்சிந்தவெவகும்புற	ஓடி	நெல்லு	0 2 36
Z 1156	வெவகாமுலகேன	1, மங்கிரிக்காமி ; 2, முடியானசே ; 3, கிறிவண்டா	5 வருச சேனை	3 2 1-50

பிரதமபடத்து இலக்கம் 2,281, கிறியாலைகற்பற்று. சூறிச்சி—நெலாவ.

T 1156	மீகாமுலகேன	கிறிவண்டா ஆராச்சியும் மறு	3 வருச சேனை	0 2 32
V 1156	கத்தகாமுலசேனை	கிரிக்காமியும் அப்புகாமியும்	5 வருச சேனை	0 1 14
U 1156	பலகாமுலவகதை	அப்புகாமியும் கிக்கிறிஅப்பும்	தேங்காய்	0 0 14-25
W 1156	கனவெலகேன	உக்குவண்டாவும் கிறிவண்டா ஆராச்சியும்	2 வருச சேனை	0 0 24

பிரதமபடத்து இலக்கம் 2,280, கிறியாலைகற்பற்று. சூறிச்சி—கனேவிகாரை.

Q 1156	ககாதகாமுலகேன	கனேவிகாரைககோவில்	4 வருச சேனை	4 3 28
R 1156	பத்தவெவ	ஓடி	குளம்	0 0 0-25
S 1156	கனேவிகாரைககுளம்	ஓடி	ஏரி	0 0 8

பிரதமபடத்து இலக்கம் 2,272, கிறியாலைகற்பற்று. சூறிச்சி—சூருந்துலை.

O 1153	போககாமுலசேனை	1, முத்திமெனிக்கா ; 2, காலுமெனிக்கா		
P 1153	அலவெதகும்புற	ஓடி	2 வருச சேனை நெல்லு	0 2 35-25 0 2 2

குணம்.	காணியினது பெயர்	உரிததாளியின் பெயர்	விபரம்.	விசலாம. ஏ. மு. பெ.
Q 1153	மீகாமுலைவத்தை	முத்துமெனிககாவும் கிறிவண டாவு மறுபேரும்	தேங்காய்	0 1 34
R 1153	ஓடி	பிங்காமி	ஓடி	0 0 3
S 1153	ஓடி	உக்குரூனை	ஓடி	0 0 7.75
T 1153	கம்பினகாமுலவத்தை	1, முத்துமெனிகா; 2, காலு மெனிககா	ஓடி	0 0 15.75
U 1153	போகாமுலகேனை	கிறிவணடா, காலுமெனிகாவும் மறுபேரும்	4 வருச சேனை காடு	1 0 30.50
10839	கடவலகேனை	முடி	3 வருச காடு	0 3 37.75
10840	ஓடி	முடி	3 வருச காடு	1 0 32.50
V 1153	ஓடி	புஞ்சிவணடா	காடு	0 0 3
S 1156	பிரதமபடதது இலககம் 2,278, கிறியானைகற்பறறு. துககாமுலகேனை	1, தேவலைகமகோவில; 2, கே. டிங்கிறியப்பு; 3, கே. அவசத்த காமி; 4, பி. கிறிமெனிகா; 5, பி. கப்புருகாமி; 6, அப்பு காமி; 7, கேத்தகாமி	3 வருசசேனை	2 1 19.50
T 1155	வேபொடேகுடிமுற	1, தேவலைகம கோவில; 2, கே. டிங்கிறியப்பு; 3, பி. கிறி மெனிககா; 4, கவுரூனை; 5, புஞ்சிமெனிககா	நெலலு	0 1 5.75
V 1155	கோங்காமுலகேனை	1, வேவாலகமகோவில; 2, கே. டிங்கிறியப்பு; 3, கே. அவசத்த காமி; 4, பி. கிறிமெனிகா; 5, கப்புருகாமி; 6, அப்புகாமி; 7, கேத்தகாமி	3 வருச சேனை	0 2 32.50
X 1153	பிரதமபடதது இலககம் 2,274, கிறியானைகற்பறறு. ஓவடயாயசேனை	1, முதியானசே; 2, டிங்கிறிய ப்பு; 3, திககிறிவணடாவு மறுபேரும்	4 வருச சேனைககாடு	2 0 7.50
Y 1153	கெகமபகாமலகேனை	முதியானசே வீதானயு மறு	3 வருச சேனைககாடு	2 2 7.50
H 1153	வெலகொடடுவ	கலுவணடா ஆராச்சி	இடைககிடைகாடுகள சது ப்பு நிலம்	0 2 9.75
I 1154	டியகிலகேனை	முதியானசே வீதானயு மறு	3 வருச சேனைககாடு	0 3 13.50
J 1154	வெவபவலவத்தை	கலுவணடா ஆராச்சியு மறு	காலஞ்சென்ற தெனநந் தோட்டம்	0 0 22.50
K 1154	ஐயனகலைவெவ	ஐயனகளை கிராமம்	ஏரி	0 0 17
L 1154	ஓடி	ஓடி	ஏரி	0 0 8.50
M 1154	கெலம்பேகாருமுடி	கலுவணடா ஆராச்சியு மறு	15 வருசமாய் விதைக்கப்ப டாத நெலவயல	0 1 12.50
N 1154	கோங்காமுலகேனை	திககிறிவணடாவும கலுவண டா ஆராச்சியு வேறுஅநேகரு	3 வருச சேனைககாடு	3 0 9.75
10843	பிரதமபடதது இலககம் 2,285, கிறியானைகற்பறறு. சியம்பலவெவ கெலை	முடி	காடு	4 3 10.50
I 1157	பிரதமபடதது இலககம் 2,286, கிறியானைகற்பறறு. தலவத்தகெதறமுடிமுற கேரூத முதியானசலாகே கவு	ரூளையும் வண்டிருளையும்	நெலலு	0 2 12
J 1157	தலவத்தகெதறலந்த	1, அம்பகஸ்வெவ றங்காமி; 2, வலஸவெவவண்டிருளை கவு ரூளை	சேனை	5 1 4
10844	பிரதமபடதது இலககம் 2,287, கிறியானைகற்பறறு. வேறகளைகெல	முடி	குறிச்சி—வேறக்களை. இழங்காடு	1 3 31.50
10845	பிரதமபடதது இலககம் 2,288, கிறியானைகற்பறறு. கிறிமெதியாவகெல	முடி	குறிச்சி—கிறிமெத்தியாவை. இழங்காடு	9 0 27.25

எடுத்தக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்தக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் வீளமுபாஞ்செய்கிறேன்.

மேற்குறிக்க காணிகளுக்கு உரித துப்பேக்கின்ற சகலரும் தாமாக அல்லது அவாவருடைய காரியகார மூலமாய் 1900 ம் ஆண்டு ஐப்பசிமீ 22 ந் தேதியிலன்று காலமே 11 மணிகளுக்கு கிணைவதையிலே என்முன்பாக வெளிப்படாத தத்தகளுக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிரும் உரித துகளின் தொகையையும் வீவரங்களுக்கும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

குறுநாகல கச்சேரி, 1900 ம் ஆண்டு புரட்டாசிமீ 24 ந் உ. என். சி. விஸ்சர், அரசாட்சி ஏசன். O 11*

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit:—

Preliminary plan, 2,256.—Weudawili hatpattu.

Village—Teliyagonna.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
Z 1133	—	Ceylon Government Railway	Cocconut garden	1	3 33.50
A 1134	—	do.	Railway lines and cutting	0	0 25.85
C 1134	Kotakandehena	Leisahamy	Native garden	0	0 0.14
F 1134	Wallanuwewatta	Palipane Ratemahatmaya	Cocconut garden	1	1 17.50
I 1134	Do.	do.	Chena	1	2 0.75
K 1134	Kadakarayagewewekumbura	1, Wappu Lebbelage Sinna Udayar ; 2, Wappu Lebbelage Sinna Udachchia ; 3, Wappu Lebbelage Sella Udayar ; 4, Wappu Lebbelage Tanga Udachchia	Paddy	0	3 11.75
L 1134	Kadakarayagewewa	do.	Chena	0	0 13
O 1134	Palliyewela	Pakir Meera Lebbe Arachchillage Aysa Umma	Paddy	0	1 26.75
Q 1134	Do.	Ibraim Lebbe Arachchillage Isma Lebbe	do.	0	1 15.50
R 1134	Do.	Meera Lebbe Matisamalage Ismail Lebbe	do.	0	0 31.75
S 1134	Do.	1, Omer Lebbelage Kader Ossen Lebbe ; 2, Wappu Lebbelage Sinna Udayar ; 3, Kunchi Udayaralage Seumadar Vidane	Chena	0	0 7.75
T 1134	Do.	do.	Paddy	0	0 34.50
U 1134	Do.	Kuppa Tambilage Kader Ossen	do.	0	0 11.50

Preliminary plan, 2,262.—Weudawili hatpattu.

Village—Gettuwana.

Y 1137	Kahatagahadalupotakumbura	1, Kasi Lebbe ; 2, Abusali ; and 3, Hammadu	Suitable for paddy	0	0 3.50
Z 1137	Do.	do.	do.	0	0 19.50
D 1138	Do.	Tambi Lebbe Mathisamma	do.	0	0 13.25
G 1138	Do.	Pitchamma	do.	0	1 0
J 1138	Do.	Tambi Lebbe Mathisamma	do.	0	0 22.75
L 1138	Bakmigahadalupota	Lebbe Kandu Arachchi	do.	0	3 9.75
M 1138	Do.	Dingalage Hapi	do.	0	0 5.75
R 1138	Dangollepitiya	Baiyadurayalage Mohata Duraya	do.	0	2 34.25
U 1138	Dangollepitiya	Abaddalage Samaderi	Suitable for paddy	0	1 35.50
A 1139	Do.	Tennalage Senwanda	do.	0	2 1.50
C 1139	Paragahamulakotuwa	Andagala temple	Paddy	0	0 22.50
D 1139	Kurikotuwa	Seuwalage Hapi	do.	0	0 13
E 1139	Paragahamulakotuwa	Mutuwalage Hapi and Tenna	do.	0	1 6.75
G 1139	Paragahamulakotuwepillewa	do.	Chena	0	0 14
H 1139	Galwalayaya	Horatala Veldurayalage Menika and Mutuwa	do.	0	0 14.50
K 1139	Do.	Tennalage Seuwanda and Tikka	do.	0	0 19
L 1139	Do.	Arumadurayalage 1, Ponna ; 2, Abadda ; 3, Balaya	do.	0	1 12.75
M 1139	Do.	Baiyadurayalage 1, Mohota Duraya ; 2, Aruma	do.	0	0 33.75
O 1139	Kahatagahadalupota	Arumavedalage Dingiri	Paddy	0	2 10.75
Q 1139	Kalugahapitiya	Baiyadurayalage 1, Baiya ; 2, Tenna	do.	0	0 23.50
S 1139	Do.	Baiyadurayalage 1, Baiya ; 2, Aruma	do.	0	0 31.25
U 1139	Do.	Hapuwadurayalage Aruma	do.	0	1 8
V 1139	Pahalawewa	Tennalage Seuwanda	do.	0	1 6
X 1139	Do.	Mutuwalage Horatala Duraya	do.	0	0 23.25
Z 1139	Do.	Poolage Aruma	do.	0	0 6.50
A 1140	Do.	Mutuwalage Horatala Duraya	do.	0	1 11.25
B 1160	Do.	Poojapitiyedurayalage Mohota Duraya	do.	0	1 0
C 1140	Do.	Poojapitiyedurayalage Abadda	do.	0	0 13
D 1140	Gadudalupota	Baiyadurayalage Mohota Duraya	do.	0	0 1.50
H 1140	Do.	Ungadurayalage 1, Kalu ; 2, Horatala	do.	0	1 29.50
K 1140	Do.	Punchalage Ukkuwa	do.	0	0 15
M 1140	Tawalanpitiyedalupotakumbura	Ungadurayalage 1, Mutuwa ; 2, Ukkuwa	do.	0	1 22.50
N 1140	Do.	Baiyadurayalage Mohota Duraya	do.	0	0 32
P 1140	Dalupotakumbura	Ungadurayalage Esande	Paddy	0	1 24.75
Q 1140	Do.	B. Mohota Duraya	do.	0	0 6
S 1140	Do.	Hapuwadurayalage Aruma	do.	0	1 5.75
T 1140	Siyambalagahamulawatta	Hapuwadurayalage 1, Balaya ; 2, Pitchie	Cocconut garden	0	0 25
W 1140	Ambagahamulawatta	1, Kana Pakon ; 2, Junoh Abdul	Owita	1	0 8
X 1140	Do.	do.	Cocconut garden	0	0 22.50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 1140	Marakkayagewela	1, Arumalage Siri ; 2, Balayavedalage Singa	Suitable for paddy	0 0 0-50
Z 1140	Godellehenewatta	Devatapejjalage Kiria	Cocoanut	0 1 3
A 1141	Marakkayagewela	1, Arumalage Siri ; 2, Balayavedalage Singa	Paddy	0 0 25-50
B 1141	Do.	do.	do.	0 0 31
D 1141	Lindagawakumbura	Lapayalage Kuda Duraya	do.	0 0 21-75
G 1141	Do.	Dingalage Tikiri	do.	0 1 26-75
L 1141	Wewakumbura	1, Balayavedalage Singa ; 2, Singalage Puncha Veda	do.	0 1 38-75
Preliminary plan 2,269.—Wendawili hatpattu. Village—Maraluwawa.				
F 1146	Nikahenewela	M. C. Siegertsz	Paddy	0 1 33-25
H 1146	Do.	Panividakarayalage Lapi	do.	0 1 2
L 1146	Do.	D. P. Dissanayaka	do.	0 0 19-75
M 1146	Do.	M. C. Siegertsz	do.	0 0 19-50
P 1146	Muttettuwakumbura	1, Ranhamy Notary ; 2, Dingiri Banda Korala	do.	0 3 3-50
T 1146	Kabarittawekumbura	Adiryanpedige Juan Fernando	do.	1 35-25
U 1146	Do.	1, Kirihamillage Ranmenika, Kaluhamy, and Menikhamy	do.	0 1 7-50
W 1146	Welikomptiyewatta	1, Leuisapullage Podisinno, Punchirala and Anthony Appu	Garden	0 2 13
Z 1146	Bogahamulawela	1, Ranhamy Notary ; 2, Rana Heneya	Paddy	0 1 15-75
B 1147	Dangahakumbura	Tennekoon Mudiyansealage Dingiri Amma	do.	0 1 5-75
D 1147	Munamalghamulawatta	Tennekoonmudiyansealage Dingiri Amma	Cocoanut garden	0 1 0-50
E 1147	Bogahamulawatta	Ranhamy Notary	do.	0 1 30-75
F 1147	Do.	do.	Owita land	0 1 11-50
H 1147	Pahalawelakumbura	Daniel Fernando	Paddy	0 0 6
I 1147	Ambagahakumbura	Galladdalage Punchi Naide	do.	0 0 27-75
L 1147	Do.	Galladdalage Ukku Nachchire	do.	0 1 21-75
N 1147	Middellemadewatta	Victoriahaminae	Cocoanut garden	0 3 34-50
P 1147	Do.	Abeysinghamudiyansealage Kiribanda	Chena	0 1 33
R 1147	Guruwahenakumbura	Maraluwawe vihare	Paddy	0 2 18-25
S 1147	Bulugahamulahena	Mudalihami Vel-vidane	Chena	0 1 26-50
X 1147	Rukattanagahamulakumbura	Abeysinghamudiyansealage 1, Kirihamy ; 2, Mudalihami ; 3, Kirimenika	Paddy	0 0 7
A 1148	Ratmalagahawewekumbura	Maraluwawe vihare	do.	0 2 3-50
D 1148	Koswaddanakumbura	do.	do.	0 0 22-50
E 1148	Do.	Vidanelage Hetuhamy, Dingirimenika, and Banda	do.	0 0 28-25
G 1148	Do.	Mudiyanse Gan-arachchi	do.	0 0 12-75
H 1148	Do.	Tennekoonmudiyansealage Mudiyanse	do.	0 0 31
J 1148	Asweddekumbura	Abeysinhamudiyansealage Ranmenika, Menikhami	do.	0 1 10-50
K 1148	Koswaddanakumbura	Punchimenika	do.	0 0 14-75
L 1148	Do.	Maraluwawe Kirihamy	do.	0 0 23-75
N 1148	Do.	Abeysinghamudiyansealage Mudalihami Vel-vidane	do.	0 3 15-25
Q 1148	Deliyapitiekumbura	Arachchillage Dingiri Banda	do.	0 1 34-50
T 1148	Do.	Abeysinghamudiyansealage Kirihami	do.	0 2 10-50
W 1148	Heneinnewela	Meegollehenayalage Ranaheneya, Dingiriyaheneya	do.	0 0 7
Z 1148	Dalupotekumbura	Joseph Perera Appuhamy	do.	0 0 24-75
C 1149	Do.	Ranhamy Notary	do.	0 0 1-75
D 1149	Dalupotekumburepillawa	do.	Land fit for paddy	0 0 1-75
E 1149	Polgollawehena	Kuna Muna Mahamadu Naina and Sena Kuna Muna Mahamadu Bavasa	Chena	2 0 10
Preliminary plan 2,270.—Wendawili hatpattu. Village—Meddegama.				
G 1149	Ambakotekumbura	Kiri Baiya Veda	Paddy	0 1 0-75
H 1149	Ambakote	do.	Chena	0 1 8-50
J 1149	Ambakotewatta	1, Mohamadu Bava Saibo ; 2, Kuna Muna Mohamadu Naina ; 3, Mohamadu Bibi	Cocoanut garden	0 0 34-25
K 1149	Ambakotekumbura	Kiriya Upasakayage 1, Mohota ; 2, Singa	Paddy	0 1 12-75
L 1149	Do.	Kiriyage Bilindi	do.	0 1 9-25
M 1149	Do.	Ungalage Singa	do.	0 0 12-25
N 1149	Do.	Mutuwalage Abadda, Sasira, Seuwa, and Kaluwa	do.	0 0 15
O 1149	Do.	Abadda Velduraya, Horatala, and Tenna	do.	0 0 2-25
P 1149	Ambakotewatta	Baiya Duraya	Garden	0 2 13-75
S 1149	Kumbukmadewatta	Lapayage Seuwa, Kira, Punchi, and Sasira	do.	0 1 25-75
T 1149	Do.	Seuwage Menika	do.	0 1 27-75
X 1149	Kumbukmadekumbura	do.	Paddy	0 2 15-75
Z 1149	Iskatewatta	Abuwakkaralage Pathumma	Chena	0 0 38-25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
A 1150	Kubukgahadalupota	1, Abadda Velduraya ; 2, Horatala ; 3, Tenna ; 4, Pesa ; and 5, Menika	Chena	0	0	16
F 1150	Do.	Seuwage Menika and claimants to lot A 1150	Paddy	0	1	35.50
G 1150	Do.	do.	Vegetable garden	0	0	3
K 1150	Kubukgahadalupotawatta	Mutuwa Veda	do.	0	0	5
L 1150	Do.	do.	Chena	0	0	4.50
M 1150	Kubukgahadalupotakumbura	Mutuwa Veda and Mohotalage Kulan- duwa	Paddy	0	0	15
N 1150	Kubukgahadalupotagala	Mohotalage Menika	Owita	0	1	1.25
R 1150	Mahagamawatta	Mohota Vel-duraya	Cocoanut garden	0	0	1
S 1150	Kubukgahadalupotakumbura	Abadda Vel-duraya and Kiri Baiya	Paddy	0	0	11.50
T 1150	Kubukgahadalupotapillewa	Perunage Kiri Baiya	Chena	0	0	5.75
V 1150	Mahagamagala	Pesadurayalage Horatala ; 2, Kiribaiya, Wathuwa and Poola	Chena	0	0	1.25
W 1150	Mahagamawatta	Balayage Mutuwa	Cocoanut	0	0	4
X 1150	Elagawawatta	do.	do.	0	0	11.50
Y 1150	Do.	Mohotalage Lapaya	do.	0	0	14.50
Z 1150	Katuwapaulagala	1, Pinage Kiria ; 2, Tennage Mutuwa	Chena	0	0	10.25
A 1151	Katuwapaulakumbura	1, Singage Pincha ; 2, Kiria and Pitchie	Paddy	0	0	31.75
B 1151	Do.	1, Mohotalage Abadda ; 2, Meniki	do.	0	0	10.75
C 1151	Do.	1, Pinalage Kiriya ; 2, Kallage Poola ; and 3, Pinchi	do.	0	1	17.25
E 1151	Eligodawatta	1, Menikage Samaderi ; 2, Poola	Cocoanuts	0	0	35.75
G 1151	Do.	Tennalage Abadda	Owita	0	0	27
H 1151	Do.	Ukkuwage Peruma	do.	0	1	38.75
K 1151	Eligodakumbura	Arumadurayalage Ukki	Paddy	0	0	26.50
M 1151	Do.	Kiri Banda Arachchi	do.	0	0	23
O 1151	Do.	Mutuwage Wathuwa	do.	0	0	36.25
S 1151	Do.	1, Kudayalage Tikka ; 2, Savi ; and 3, Meniki	do.	0	1	39
V 1151	Do.	1, Menikage Samaderi ; 2, Poola	do.	0	0	26
X 1151	Hambaralahenekumbura	1, Mohotalage Abadda ; 2, Meniki	do.	0	0	34.25
Y 1151	Do.	1, Tikkadurayalage Mutuwa Veda ; 2, Mohotalage Kulanduwa	do.	0	0	27.75
Z 1151	Do.	Tikkadurayage Savi	do.	0	0	18
C 1152	Kanduwahakotuwekumbura	1, Tikkadurayage Mutuwa Veda ; and 2, Savi	do.	1	3	15.25
J 1152	Do.	Seuwage Dinga	do.	0	2	5.75
O 1152	Do.	Dingage Lapaya	do.	0	1	38.25
P 1152	Nemmekumbura	1, Tennage Poola ; 2, Abadda ; 3, Lapa- ya ; 4, Esendi	do.	0	2	18.75
Q 1152	Nemmpillewa	1, Tennage Poola ; 2, Abadda ; 3, Lapaya ; and 4, Esendi	Owita	0	0	21
R 1152	Nemmehena	Kiri Baiya Veda	Chena	1	1	31.75

Preliminary plan 2,265.—Weudawili hatpattu.

Village—Hadirawalana.

D 1144	Gurunnehelagedalupota	Rannaidelage 1, Dingiri Naide ; 2, Juan Naide ; and 3, Neta Naide	Chena	0	0	24.75
E 1144	Do.	do.	Paddy	0	0	16
F 1144	Do.	Ungunaidelage Geteya Naide	Chena	0	0	6
G 1144	Do.	do.	Paddy	0	1	6
H 1144	Do.	Kunji Lebbelage 1, Uduma Lebbe ; 2, Tambi Lebbe	Chena	0	0	7
I 1144	Do.	do.	Paddy	0	2	8.25
J 1144	Do.	Punchinaidelage 1, Tissara Naide ; 2, Kumara Naide	do.	0	1	10
K 1144	Amunekandedalupota	Omer Lebbe, late Arachchi	Fit for paddy	1	0	6.75
L 1144	Do.	Muna Chena Mohamradu Abu- wakker	Cocoanut	0	1	17
N 1144	Amunekandewatta	Ahamadu Lebbelage Bevi Nachchire	do.	0	0	9
O 1144	Galagawakumbura	do.	Paddy	1	1	6.25
R 1144	Galagawawatta	Mosque	High land and rock	0	0	7
X 1144	Maragahamulakumbura	1, Mohamradu Umma ; 2, Warasu Pathumma ; 3, Segu Mohamradu	Paddy	1	0	21.75
Z 1144	Nabadagahamulakumbura	Kunji Lebbelage 1, Uduma Lebbe ; 2, Tambi Lebbe	do.	0	0	30
A 1145	Meegahamulakumbura	Randeni Arachchillage Don Romel Appuhamy	do.	0	2	0
D 1145	Pahalakade	Ahamadu Lebbelage Bevi Nachchire	Fit for paddy	0	1	18
E 1145	Pahalakadewatta	do.	Cocoanut	1	0	25.25
F 1145	Pahalakadepillewa	do.	Chena	0	1	7.50
N 1145	Ihalakandanhena	1, Ahamadu Lebbelage Udayare ; 2, Naina Mohamradu ; 3, Alla Pitche	Paddy	0	3	30.75
O 1145	Do.	do.	Chena	0	0	1

Preliminary plan 2,264.—Weuduwili hatpattu.
Village—Wellawa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
I 1143	Paragahamulawatta	Baptist de Silva Abeyratne	Young cocoanut	0	0 29
O 1143	Rangale Ihalawatta	1, Bastiankorallage Benjappu ; 2, Mahamerrinnage Agida Costa	Cocoanut	0	2 9-25
R 1143	Galakumbura	do.	Paddy	0	1 8-50
S 1143	Velkotuwa	Jayakodiarachchige Varaliyanu Appuhamy	do.	0	0 28-75
T 1143	Diulgahapitiya	Syappulage Jose Appuhamy	do.	0	0 33-75
U 1143	Do.	J. Varaliyanu Appuhamy	Cocoanut	0	0 39-50
V 1143	Do.	do.	do.	0	0 2
Y 1143	Kolongahamula	Bastiankorallage Agidahamy	Paddy	0	1 34
C 1144	Asweddumewatta	Jayakodiarachchige Juan Appu	Young cocoanut	0	1 2

Preliminary plan 2,354.—Weudawili hatpattu.
Village—Wellawa.

K 1163	Paragahamulawatta	Baptist de Silva Abeyratne	Old and young cocoanut	1	0 12-75
L 1163	Rangale Ihalawatta	Jayakodiarachchige Juan Appuhamy	Cocoanut	1	0 11-25
M 1163	Do.	Syappulage Jose Appuhamy	do.	0	3 12-75
N 1163	Do.	J. Juan Appuhamy	do.	0	1 32-50
O 1163	Do.	Solwattage Pillipa	do.	0	2 18-50

Preliminary plan 2,263.—Weudawili hatpattu.
Village—Rangama.

M 1141	Asweddumewatta	Mudalihami Korala	Young cocoanut	0	2 20-25
N 1141	Maditiyagahakumbura	Hitaranaidelage Naide	Paddy	0	1 26-50
O 1141	Kongahamulahena	do.	Chena	0	0 3
R 1141	Siambalagahawatta	Heirs of Anthony Appu	Cocoanut	0	1 9
S 1141	Dematapitiyahena	Basnayakamudiyanselage Appuhamy	Chena	0	2 36-50
T 1141	Siambalagaha	do.	Paddy	0	1 12-75
U 1141	Bulugahamulahena <i>alias</i> Kongahamulahena	1, Hitihamudiyanselage Ranhami ; 2, Hitaranaidelage Naide	Chena	0	1 1-75
V 1141	Ambagahamulahena	Hitaranaidelage Naide	Chena	0	0 8
W 1141	Hurullewattehena	Ranhamillage Ukkamma	do.	0	0 1
Y 1141	Lindakumbura	1, Punchiralle Menikrala ; 2, Ukkuralla ; and 3, Ukku Banda	Paddy	0	2 2-50
Z 1141	D lupotakumbura	Jayakodiarachchige Juan Appuhamy	do.	0	1 19-25
B 1142	Pahalakotuweewatta	do.	Cocoanut	0	0 4-50
C 1142	Do.	Ranhamillage Ukkamma	Owita	0	0 32-25
F 1142	Dalupotagelawatta	Basnayakamudiyanselage Appuhamy	Young cocoanut	0	0 31-50
I 1142	Dangahamulawatta	do.	do.	0	1 20
K 1142	Talagahamulawatta	Koralage Dingira	Cocoanut	0	1 10-75
M 1142	Ambagahamulawatta	1, Bamunumudiyanselage Ukkuralla ; 2, Basnayakamudiyanselage Punchirala	do.	0	1 17-25
N 1142	Welkotuwekumbura	Manapaye Banda Korala	Paddy	0	1 38-50
O 1142	Do.	do.	Fit for paddy	0	0 2-25
Q 1142	Wewehena	Basnayakamudiyanselage Banda ; 2, Mudiyanse ; 3, Ukkuralla ; 4, Ranhami	Chena	0	0 21-25
S 1142	Millanekumbura	Warraddana 1, Ukkuralla ; 2, Ranhamy	Paddy	0	0 32-75
U 1142	Do.	Udugodagama Ukku Banda Lekama	do.	0	0 23-75
V 1142	Do.	Basnayakamudiyanselage 1, Kalu Banda ; 2, Mudiyanse	do.	0	0 24-75
X 1142	Kahamigahamulahena	Waraddana 1, Ukkuralla ; 2, Ranhamy ; 3, Ukkumenika ; 4, Basnayakamudiyanselage Kalu Banda ; and 5, Mudiyanse	Chena	0	2 38-25
Y 1142	Do.	M. E. P. Senewiratne	do.	0	0 8-50
Z 1142	Ambagahakotuwehena	1, Mudiyanse Vedaralage Dingiri Banda ; 2, Kirihamillage Ran Menika	Chena	0	2 9-75
A 1143	Ambagahakotuwekumbura	do.	Paddy	0	1 9-25
B 1143	Ambagahakotuwehena	do.	Chena	0	1 9-25
C 1143	Kahamigahamulahena	Manapaye Banda Korala	do.	0	2 0-75
E 1143	Dangahamulahena	Kirihamillage Ukkuralla and Menikhami	do.	0	2 17-75
F 1143	Iddagollehena	Bamunumudiyanselage Ukkuralla	do.	0	0 3

Preliminary plan 2,260.—Weudawili hatpattu.
Village—Pahalawaraddana.

H 1136	Millagahagodahena	1, Punchiralage Kirihami ; 2, Dingiri Banda ; 3, Mudiyanse ; 4, Ukkuralla ; 5, Ranhami	Chena	0	2 30
--------	-------------------	--	-------	---	------

Preliminary plan 2,259.—Weudawili hatpattu.
Village—Porapola.

E 1135	Balagahamulahena	1, Korallegedara Mudiyanse ; 2, Kiri Banda	Chena	1	0 20-25
F 1135	Iddagollehena	A. M. Wapochechi Marikar	do.	0	0 11-50
G 1135	Bulugahamulahena	1, Korallegedara Mudiyanse ; 2, Kiri Banda	do.	1	3 30-75

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
H 1135	Bulughamulakumbura	1, Mudiyansele Ranhami ; 2, Mohottalle Appuhami	Paddy	0	0	28-75
I 1135	Migahamulahena	1, Appuhamille Kiri Banda ; 2, Mudiyansele Ranhami	Chena	1	1	2-50
J 1135	Denikadakumbura	B. de Silva Abeyratne	Paddy	0	1	30
K 1135	Kadevela	do.	do.	3	1	1-25
L 1135	Do.	1, B. de Silva Abeyratne ; 2, Pubbowe Kiri Banda	do.	0	0	19
M 1135	Cillepitiya	Appuhamille 1, Kiri Menika ; 2, Mudiyanse ; 3, Pinhami ; 4, Kiri Banda Vidane	Chena	1	1	37-50
N 1135	Maragahamulawatta	do.	Cocoanut	0	0	9-50
O 1135	Do.	Nembirala Arachchille Kiri Menika	Cultivated chena	0	0	34-50
P 1135	Dematapitiya	do.	Paddy	0	0	12-25
R 1135	Lindakumbura	Kauralalage Kaluhamy	Owita	0	0	26
S 1135	Hanekotuwegale	do.	Chena	0	1	0
T 1135	Pahalagedarawatta	1, Ranmenika ; 2, Punchimenika ; 3, W. Banda	Cocoanut	0	0	11
U 1135	Do.	do.	Chena	0	0	12-50
V 1135	Ambagahamulawatta	Kauralalage Kaluhamy	Cocoanut	0	0	19
Y 1135	Ihalagedarawatta	1, Punchiralle Appuhamy ; 2, Punchiralle Dingiri Banda	do.	0	2	15
Z 1135	Galwanepillewa	Kauralalage Kaluhamy	Chena	0	0	39
A 1136	Koulwala	do.	Paddy	0	0	3
B 1136	Do.	do.	Fit for paddy	0	1	6-75
E 1136	Do.	1, Kauralalage Kaluhamy ; 2, Punchiralle Appuhamy	Chena	1	3	0-25
F 1136	Do.	1, Nekatralle Pinhamy ; 2, C. Banda Arachchi	do.	0	0	9-25
G 1136	Kahataghamula	Kauralalage Kaluhamy	do.	0	2	26
Preliminary plan 2,257.—Wendawili hatpattu. Village—Pubbowe.						
V 1134	Nagahattala	1, P. E. M. Mudalihami Korala ; 2, P. E. M. Ranmenika ; 3, Ranhamille Ranmenika ; 4, Kaurallage Punchirala ; 5, Ukku Banda	Chena	3	0	36-25
W 1134	Do.	do.	do.	1	0	36-75
X 1134	Do.	do.	Owita	0	2	19-50
Y 1134	Do.	do.	Chena	0	2	3-75
Z 1134	Medakumbura	P. E. M. Ranmenika	Paddy	0	0	3
A 1135	Do.	Chandajoti	do.	0	1	29
B 1135	Dangahamulakumbura	P. E. M. Ukku Banda, late Arachchi	do.	0	0	20-75
C 1135	Wadigawa	1, P. E. M. Mudalihami Korale ; 2, P. E. M. Ranmenika ; 3, Ranhamille Ranmenika ; 4, Kaurallage Punchirala	Chena	2	2	16-50
D 1135	Do.	do.	do.	2	1	22
10826	—	Crown	Forest	1	1	2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Ganewatta on October 25, 1900, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
September 24, 1900.

F. C. FISHER,
Government Agent.

විෂ 1876 ක්වු අවුරුද්දේ කොම්මර් පිනේ හසුපත්තයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමට :—උතුරු දුම්රියමාර්ගයේ දිස්කිරිම පිණිය මෙහි පහත සඳහන්වෙන් ඉඩම් ලබාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිය “විෂ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරතිබෙන පංතාරකු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු මාර්ගයේ හත්වෙන්හත්වෙන් කිසිආකාර වෙ අණලැබී තිබේ, ඒ ඉඩම් නම :—

නො.	ඉඩමේ නම.	පිතිකම 2,256. වගන්තිකවත්කුම.	වග—කෙළියාගොන්න.	මහත.
නො.	ඉඩමේ නම.	අයිතිකම කිසිවනා.	අන්දම.	අ. රු. ප.
Z 1133	—	රේල්වේ දෙපාර්තමේන්තුව	පොල්වත්ත	1 3 33-50
A 1134	—	එම	රේල්වෙ අයිති ඉඩම	0 0 25-85
C 1134	කොටකන්දේසේන	ලැයිසනාම්	ගෙදරවත්ත	0 0 0-14
F 1134	වලව්වෙවත්ත	පලියාලන රවේමහත්මනා	පොල්වත්ත	1 1 17-50
I 1134	එම	එම	හේන	1 2 0-75
K 1134	කඩකාරයාගේ වැව කුඹුර	1 වාස්පුලෙම්බේලාගේ සිත්තලඩි යාර, 2 එම සිත්තලඩිවිසිතා, 3 එම සෙල්ලලඩියාර, 4 එම හතලඩිවිසිතා	කුඹුර	0 3 11-75
L 1134	කඩකාරයාගේ වැව	K 1134 කොටසේ උරුමක්කාර	හේන	0 0 18
O 1134	පල්ලියේවෙල	පසිරි මිතුලෙම්බේආරච්චිල්ලාගේ අයිසාලමිමා	කුඹුර	0 1 26-75

කො.	ඉඩමේ නම.	අයිතිකළ කිසිවක්.	අත්දම.	මෙය. අ. රු. ප.
Q 1134	පල්ලියේවෙල	රිච්චිමලෙබිබේආරච්චිල්ලාගේ ඉස්මාලෙබිබේ	කුඹුර	0 1 15-50
R 1134	එම	මීරලෙබිබේමන්තිසමලාගේ ඉස්මාලෙබිබේ	එම	0 0 31-75
S 1134	එම	1 ඔවර්ලෙබිබේලාගේ කාදර්මසන් ලෙබිබේ, 2 වාජපුලෙබිබේලාගේ සිත්තලාසාර්, 3 කුන්ච්චිසාරලාගේ සෙන්මාදර්වදුගේ	ගේන	0 0 7-75
T 1134	එම	S 1134 කොටසේ උරුමක්කාරගේ	කුඹුර	0 0 34-50
U 1134	එම	කුප්පකම්ලාගේ කාදර්මසන්	එම	0 0 11-50
Y 1137	කහවගහදළුපොතකුඹුර	සිතියම 2,262. වැරදිවිල්ලිකන්සන්තුව. ගම—ගැට්ටුවාන. 1 කාසිලෙබිබේ, 2 අඹුසාලි සහ, 3 හම්මදු	කුඹුරට අස්වද්දන්ව පුළුවන	0 0 3-50
Z 1137	එම	Y 1137 කොටසේ උරුමක්කාර සිත්තලා	එම	0 0 19-50
D 1138	එම	කම්ලෙබිබේ මන්තිසම	එම	0 0 13-25
G 1138	එම	පිච්චාලම්මා	එම	0 1 0
J 1138	එම	කම්ලෙබිබේමන්තිසම	එම	0 0 22-75
L 1138	බක්මගහදළුපොත	ලෙබිබේකන්ඞුආරච්චි	එම	0 3 9-75
M 1138	එම	සිංගලාගේහපි	එම	0 0 5-75
R 1138	දන්ගොල්ලෙපිච්ච	බසියාදුරගලාගේ මොහොතදුරගා	එම	0 2 34-25
U 1138	එම	අබද්දලාගේ සමදර්	කුඹුරක්කලුකැකිය	0 1 35-50
A 1139	එම	තෙන්නලාගේ සෙන්වන්ඩා	එම	0 2 1-50
C 1139	පරගහමුල කොටුව	ආදුගල විකාරේ	කුඹුර	0 0 22-50
D.1139	කුර්කොටුව	සච්චලාගේ හපි	එම	0 0 1½
E 1139	පරගහමුලකොටුව	මුතුචලාගේ හපි සහ තෙන්නා	එම	0 1 6-75
G 1139	පරගහමුලකොටුවේ පිල්ලුව	එම	ගේන	0 0 14
H 1139	ගල්වලතාස	ගොරකලා වෙල්ලුරගලාගේ මැනි කා සහ මුතුචා	එම	0 0 14-50
K 1139	එම	තෙන්නලාගේ සෙච්චන්දු සහ වික්කා	එම	0 0 19
L 1139	එම	අරුමාදුරගලාගේ 1 පොන්නා, 2 අබද්ද, 3 බාලතා	එම	0 1 12-75
M 1139	එම	බසියාදුරගලාගේ 1 මොහොතදුරගා, 2 අරුමා	එම	0 0 33-75
O 1139	කහවගහදළුපොත	අරුමාවෙදුලාගේ සිංහර්	කුඹුර	0 2 10-75
Q 1139	කහවගහපිච්ච	බසියාදුරගලාගේ 1 බසියා, 2 තෙන්නා	එම	0 0 23-50
S 1139	එම	බසියාදුරගලාගේ බසියා, 2 අරුමා	එම	0 0 31-25
U 1139	එම	කපුචාදුරගලාගේ අරුමා	එම	0 1 8
V 1139	පහලුවුව	තෙන්නලාගේ සෙච්චන්දු	එම	0 1 6
X 1139	එම	මුතුචලාගේ ගොරකලාදුරගා	එම	0 0 23-25
Z 1139	එම	පුලාගේ අරුමා	එම	0 0 6-50
A 1140	එම	මුතුචලාගේ ගොරකලාදුරගා	එම	0 1 11-25
B 1160	එම	පුත්පිච්චේ දුරගලාගේ මොහොතාදුරගා	එම	0 1 0
C 1140	එම	පුත්පිච්චේදුරගලාගේ අබද්ද	එම	0 0 13
D 1140	ගඹුදළුපොත	බසියාදුරගලාගේ මොහොතාදුරගා	එම	0 0 1-75
H 1140	එම	උන්නාදුරගලාගේ කඵ, 2 ගොරකලා	එම	0 1 29-50
K 1140	එම	පුත්චලාගේ උක්කා	එම	0 0 15
M 1140	හවලන්පිච්චේදළුපොත	උන්නාදුරගලාගේ 1 මුතුචා, 2 උක්කා	එම	0 1 22-50
N 1140	එම	බසියාදුරගලාගේ මොහොතා දුරගා	එම	0 0 32
P 1140	දළුපොතකුඹුර	උන්නාදුරගලාගේ එසද්දි	කුඹුර	0 1 24-75
Q 1140	එම	බී. මොහොතාදුරගා	එම	0 0 6
S 1140	එම	කපුචාදුරගලාගේ අරුමා	එම	0 1 5-75
T 1140	සිසම්ලාගහමුලවන්ත	එම බාලතා සහ පිත්චි	පොල්වන්ත	0 0 25
U 1140	අඹකහමුලවන්ත	1 තානාපතුන්, 2 පුනෝ අඹදුල්	බිච්ච	1 0 8
X 1140	එම	එම	පොල්වන්ත	0 0 22-50
Y 1140	මරක්කකාගේවෙල	1 අරුමාලාගේ සිරි, 2 බාලතාවෙදුලාගේ සිත්තා	කුඹුරට ගොදු බිම්	0 0 0-50
Z 1140	ගොඩැල්ලේගේගේ වන්ත	දෙව්වපෙස්ච්චලාගේ සිරිසා	පොල්වන්ත	0 1 3
A 1141	මරක්කකාගේවෙල	1 අරුමලාගේ සිරි, 2 බාලතාවෙදුලාගේ සිංගා	කුඹුර	0 0 25-50
B 1141	එම	එම	එම	0 0 31
D 1141	ලීදගාමාකුඹුර	ලපතාලාගේ කුඹාදුරගා	එම	0 0 21-75
G 1141	එම	සිත්තලාගේ විකිරි	එම	0 1 26-75
L 1141	වැවකුඹුර	1 බාලතාවෙදුලාගේ සිංගා, 2 සිංගාලාගේ පුත්චාවෙදු	එම	0 1 38-75

කො.	ඉඩමේ නම.	අයිතියම කීයන්තා.	අන්දම.	මුදල. අ. රු. ප.
F 1146	කිකගේගේවෙල	සිතියම 2,269. ගම—වරඵවුව.		
H 1146	එම	ඇම්. සී. සිනර්විස්	කුඹුර	0 1 33-25
L 1146	එම	පනිවිඩකාරකාලාගේ ලපි	එම	0 1 2
M 1146	එම	බී. පී. දිසානායක	එම	0 0 19-75
P 1146	එම	ඇම්. සී. සිනර්විස්	එම	0 0 19-50
T 1146	වුත්තෙඳිපුණේ කුඹුර	1 රත්නාමි නොකාරිස්, 2 හික්ගිරි බන්ධා කෝරල	එම	0 3 3-50
U 1146	කාබරිත්තාවේ කුඹුර	අදිරියන්දෙසියන් පුවත් ප්‍රකාශදු කිරිගාමිල්ලාගේ රත්මානිකා, කළු ගාමි සහ මැනික්කාමි	එම	0 1 35-25
W1146	වැලිකෝමිපිටියේවත්ත	1 එවිස්දේපුලාගේ පොසිසිංකෝ, පුත්තියල සහ අත්තෝනිපුල්ලේ	වත්ත	0 2 13
Z 1146	බෝගහමුලවෙල	1 රත්නාමි නොකාරිස්, 2 රතා ගේතයා	කුඹුර	0 1 15-75
B 1147	දත්තකකුඹුර	තෙත්තකෝන් වුදියන්දෙලාගේ හික්ගිරි මේමා	එම	0 1 5-75
D 1147	මුහමල්ගහමුලවත්ත	තෙත්තකෝන්වුදියන්දෙලාගේ හික්ගිරිමේමා	පොල්වත්ත	0 1 0-50
E 1147	බෝගහමුලවත්ත	රත්නාමි නොකාරිස්	එම	0 1 30-75
F 1147	එම	එම	බිඵල	0 1 11-50
H 1147	පහලවෙලකුඹුර	දනියෙල් ප්‍රකාශදු	කුඹුර	0 0 6
I 1147	අඹගහකුඹුර	ගල්ලද්දලාගේ පුංචිසියද්	එම	0 0 27-75
L 1147	එම	ගල්ලද්දලාගේ උක්කුකාවිච්චේ	එම	0 1 21-75
N 1147	මිදුල්ලෙමඩේවත්ත	වික්කෝරියාන.මේගේ	පොල්වත්ත	0 3 34-50
P 1147	එම	අඹසසිංහමුදියන්දෙලාගේ කිරි බන්ධා	ගේත	0 1 33
R 1147	ගුරුවාගේගේකුඹුර	මරලුවාවේ විහාරේ	කුඹුර	0 2 18-25
S 1147	මුලුතගමුලගේත	මුදුලිනාමි වෙල්පිදුගේ	ගේත	0 1 26-50
X 1147	රාක්අත්තනගහමුල කුඹුර	අඹසසිංහමුදියන්දෙලාගේ කිරි කාමි, 2 මුදුලිනාමි, 3 කිරි මැනිකා	කුඹුර	0 0 7
A 1148	රත්මලගහවැවේකුඹුර	මරලුවාවේ විහාරේ	එම	0 2 3-50
D 1148	කොස්වද්දකකුඹුර	එම	එම	0 0 22-50
E 1148	එම	විදුගේලාගේ ගේතුගාමි හික්ගිරි මැනිකා සහ බන්ධා	එම	0 0 28-25
G 1148	එම	මුදියන්දෙ ගම්පරවිච්චල	එම	0 0 12-75
H 1148	එම	තෙත්තකෝන්වුදියන්දෙලාගේ මුදියන්දෙ	එම	0 0 31
J 1148	අස්වැද්දමේකුඹුර	අඹසසිත්ත මුදියන්දෙලාගේ රත් මැනිකා, මැනික්කාමි	එම	0 1 10-50
K 1148	කෝස්වද්දකකුඹුර	පුංචිමැනිකා	එම	0 0 14-75
L 1148	එම	මරලුවාවේ කිරිගාමි	එම	0 0 25-75
N 1148	එම	අඹසසිත්ත මුදියන්දෙලාගේ මුදුලි ගාමි වෙල්පිදුගේ		
Q 1148	දෙලියාපිටියේකුඹුර	ආරච්චිලාගේ හි.ග්‍රිවන්ධා	එම	0 3 15-25
T 1148	එම	අඹසසිත්ත මුදියන්දෙලාගේ කිරිගාමි	එම	0 1 34-50
W1148	ගේගේඉත්තේවෙල	මියොල්ලේගේතයාලාගේ රතා ගේතයා, හික්ගිරිගේතයා	එම	0 2 10-50
Z 1148	දඵපොගේකුඹුර	රෝසල් ප්‍රෙහු අප්පනාමි	කුඹුර	0 0 7
C 1149	එම	රත්නාමි නොකාරිස්	එම	0 0 24-75
D 1149	දඵපොගේකුඹුරේ පිල්ලාව	එම	කුඹුරට සැඟහල ඉඩම	0 0 1-75
E 1149	පොල්ගොල්ලාවේගේත	කුහා මුහා මහමදු තෙසිනා සහ සේනා කුහා මුහා මහමදු බාවාසා	ගේත	2 0 10
G 1149	අඹකොට්ටේ කුඹුර	සිතියම 2,270. ගම—මැද්දේගම.		
H 1149	අඹකොට්ටේ	කිරිබසියා වෙදු	කුඹුර	0 1 0-75
J 1149	අඹකොට්ටේවත්ත	එම	ගේත	0 1 8-50
K 1149	අඹකොට්ටේ කුඹුර	1 මහමමුබාවා සෙසිබු, 2 කුහා මුහා මහමදු තෙසිනා, 3 මහ මදු හික්	පොල්වත්ත	0 0 34-25
L 1149	එම	1 කිරියා උපාසකයාගේ මහොතා, 2 සිත්තා	කුඹුර	0 1 12-75
M 1149	එම	කිරියාගේ බිදිදි	එම	0 0 9-25
N 1149	එම	උත්තලාගේ සිත්තා	එම	0 0 12-25
O 1149	එම	මුතුචලාගේ අබද්ද සේසිරු ගෙත්තා සහ කළුවා	එම	0 0 15
		අබද්ද වෙල්දුරගා කොරකලා සහ ගෙන්තා	එම	0 0 2-25

නො.	ඉඩමේ නම.	අයිතියට කීයන්හා.	අන්දම.	මෙහෙය.
				අ. රු. ප.
P 1149	අඹුකොට්ඨවත්ත	බසියාදුරයා	එක්ක	0 2 13-75
S 1149	කුඹුන්මඩේවත්ත	ලපයාගේ සේනවා, කීර්, පුච්චි, සෙසිරි	එම	0 1 25-75
T 1149	එම	සේනවාගේ මැනිකා	එම	0 1 27-75
X 1149	කුඹුන්මඩේවත්ත	එම	කුඹුර	0 2 15-75
Z 1149	ඉස්සාට්ටේවත්ත	අඹුවක්කරලාගේ පාකුමා	සේන	0 0 38-25
A 1150	කුඹුන්මඩේවත්ත	1 අබ්ද්ද වෙල්දුරයා, 2 නොරකලා, 3 තෙත්තා, 4 පිනා සහ 5 මැනිකා	එම	0 0 16
F 1150	එම	සේනවාගේ මැනිකා සහ A 1150		
G 1150	එම	ඉඩමේ උරුමක්කාරයෝද සේනවාගේ මැනිකා සහ A 1150	කුඹුර	0 1 35-50
K 1150	කුඹුන්මඩේවත්ත	ඉඩමේ උරුමක්කාරයෝද	එලලපුවත්ත	0 0 3
L 1150	එම	මුතුච්චේද	එලලපුවත්ත	0 0 5
M 1150	කුඹුන්මඩේවත්ත	මුතුච්චේද සහ මොහකලාගේ	සේන	0 0 4-50
N 1150	කුඹුන්මඩේවත්ත	කුඹුර	කුඹුර	0 0 15
R 1150	කුඹුන්මඩේවත්ත	මොහකලාගේ මැනිකා	බිව්ව	0 1 1-25
S 1150	කුඹුන්මඩේවත්ත	මොහකලාගේ වෙල්දුරයා	පොල්වත්ත	0 0 1
T 1150	කුඹුන්මඩේවත්ත	අබ්ද්ද වෙල්දුරයා සහ කීර්බසියා	කුඹුර	0 0 11-50
V 1150	මහගමගල	පෙරුමාගේ කීර්බසියා	සේන	0 0 5-75
W 1150	එම වත්ත	සේනවාගේ මොහකලා, 2 කීර්බසියා, වත්තුවා සහ පුලා	එම	0 0 1-25
X 1150	ඇලකාවත්ත	බාලයාගේ මුතුච්චේද	පොල්වත්ත	0 0 4
Y 1150	එම	එම	එම	0 0 11-50
Z 1150	කොටුට්ටාපුලගල	මොහකලාගේ ලපයා	එම	0 0 14-50
A 1151	එම කුඹුර	1 පිනාගේ කීර්බසියා, 2 තෙත්තා	සේන	0 0 10-25
B 1151	එම	1 පිනාගේ කීර්බසියා, 2 කීර්බසියා	කුඹුර	0 0 31-75
C 1151	එම	1 මොහකලාගේ අබ්ද්ද, 2 මැනිකා	එම	0 0 10-75
E 1151	ඇලිගොඩවත්ත	1 පිනාගේ කීර්බසියා, 2 කල්ලලාගේ	එම	0 1 17-25
G 1151	එම	පුලා සහ, 3 පිනා	පොල්වත්ත	0 0 35-75
H 1151	එම	1 මැනිකාගේ සමාරි, 2 පුලා	බිව්ව	0 0 27
K 1151	ඇලිගොඩ කුඹුර	තෙත්තාගේ අබ්ද්ද	එම	0 1 38-75
M 1151	එම	උක්කුච්චේද පෙරුමා	කුඹුර	0 0 26-50
O 1151	එම	අරුමාදුරුගලාගේ උක්කු	එම	0 0 23
S 1151	එම	කීර්බසියා, ගම්ආරච්චිල	එම	0 0 36-25
V 1151	එම	මුතුච්චේද වත්තුවා	එම	
X 1151	කබරලගේ කුඹුර	1 කුඹුරාගේ පික්කා, 2 හාපි සහ, 3 මැනිකා	එම	0 1 39
Y 1151	කබරලගේ කුඹුර	මැනිකාගේ සමාරි, 2 පුලා	එම	0 0 26
Z 1151	එම	1 මොහකලාගේ අබ්ද්ද, 2 මැනිකා	එම	0 0 34-25
C 1152	කඳුවතකොටුපි කුඹුර	පික්කාදුරුලාගේ මොහකලා, 2 මොහකලාගේ කුඹුර	කුඹුර	0 0 27-75
J 1152	එම	වික්කාදුරුලාගේ සපි	එම	0 0 18
O 1152	එම	1 එම මුතුච්චේද, 2 සපි	එම	1 3 15-25
P 1152	කුම්මේ කුඹුර	සේනවාගේ සිත්තා	එම	0 2 5-75
Q 1152	කුම්මේ පිල්ලුව	සිත්තාගේ ලපයා	එම	0 1 38-25
R 1152	කුම්මේ සේන	1 තෙත්තාගේ පුලා, 2 අබ්ද්ද, 3 ලපයා, 4 එසද්ද	එම	0 2 18-75
D 1144	ඉරක්කුකොටුපි කුඹුර	P 1152 බිම්කැබෙල්ලේ අයිති	බිව්ව	0 0 21
E 1144	එම	කාරයෝ	සේන	1 1 31-75
F 1144	එම	කීර්බසියා වෙද		
G 1144	එම	සිහියම 2,265. වැලඹිල්ලිගත්තුවා. ගම්—ගදිරුවලාන.		
H 1144	එම	1 රත්නපිදෙලාගේ සිත්තා, 2 පුටුත්තපිදෙලා, 3 තෙත්තා, 4 කීර්බසියා	එම	0 0 24-75
I 1144	එම	D 1144 බිම්කැබෙල්ලේ අයිති		
J 1144	එම	කාරයෝ	කුඹුර	0 0 16
K 1144	එම	උත්තානපිදෙලාගේ ගැටයා	සේන	0 0 6
L 1144	එම	කපිදේ	කුඹුර	0 1 6
M 1144	එම	කුඹුරාගේ 1 උදුමා		
N 1144	එම	ලෙඛිමේ, 2 ගම්පලමිමේ	සේන	0 0 7
O 1144	එම	H 1144 අයිතිකාරයෝ	කුඹුර	0 2 8-25
P 1144	එම	පුටුත්තපිදෙලාගේ 1 කීර්බසියා, 2 කුම්බපිදෙලා	එම	0 1 10
Q 1144	අඹුවක්කරයෝද එම	මැරිලෙඛිමේ හිටපු ආරච්චි මුනා වෙතා මොහමමද	කුඹුරට සැමන ඉඩම	1 0 6-75
R 1144	එම	අඹුවක්කර	පොල්වත්ත	0 1 17

කො.	ඉඩමේ නම.	අයිතියකට නියෝජනය.	අත්දැම.	මකය. අ. රු. ප.
N 1144	අමුතේකන්දේවත්ත	අතමදුලෙඹිඹේලාගේ බී. පී. නාවිච්චේ	පොල්වත්ත	0 0 9
O 1144	ගලගාමා කුඹුර	එම	කුඹුර	1 1 6.25
R 1144	ගලගාමාවත්ත	මරක්කල පල්ලිය	ගොඩබිම් සහ ගල	0 0 7
X 1144	මාරගහමුල කුඹුර	1 මොහම්මදු උමමා, 2 වරඹු පාතමමා, 3 සේගු මොහම්මදු	කුඹුර	1 0 21.75
Z 1144	කුඩවිගහමුලකුඹුර	කුන්දේලෙඹිඹේලාගේ 1 උදමා ලෙඹිඹේ, 2 තඹලෙඹිඹේ	කුඹුර	0 0 30
A 1145	මීගහමුලකුඹුර	රත්දෙනිආරච්චිල්ලාගේ දෙය රොමේල්අප්පහාමි	එම	0 2 0
D 1145	පහලකඩේ	අතමදුලෙඹිඹේලාගේ බී. ඩී. නාවිච්චේ	කුඹුරකට සැකෙන ඉඩම	0 1 18
E 1145	පහලකඩේවත්ත	එම	පොල්වත්ත	1 0 25.25
F 1145	පහලකඩේපිල්ලාව	එම	සේන	0 1 7.50
N 1145	ඉහලකඳුන්සේන	අතමදුලෙඹිඹේලාගේ 1 උඩසාර්, 2 නයිනා මොහම්මදු, 3 අල්ලා පිච්චේ	කුඹුර	0 3 30.75
O 1145	එම	එම	සේන	0 0 1
I 1143	පරගහමුලවත්ත	සිතියම 2,264. වැලඳවිල්ලිහත්පත්කුව. ගම—වැල්ලව. බැප්ටිස්ට් හි. පිල්ලා අඹේරත්න	පුත්ච්චපොල්වත්ත	0 0 29
O 1143	රත්ගලේඉහලවත්ත	1 බස්නියන්කෝරුල්ලාගේ බෙත් ජප්පු, 2 මහමැරිත්ඤ්ඤේ අග්ගා කොස්වා	පොල්වත්ත	0 2 9.25
R 1143	ගලකුඹුර	එම	කුඹුර	0 1 8.50
S 1143	වෙල්කොටුව	ජයකොඹිආරච්චිගේ වර්ලියානු අප්පහාමි	එම	0 0 28.75
T 1143	දිවුල්ගහපිටිය	සයිඅප්පහාමිගේ ජුසේඅප්පහාමි	එම	0 0 33.75
U 1143	එම	ජේ. වර්ලියානුඅප්පහාමි	පොල්වත්ත	0 0 39.50
V 1143	එම	එම	එම	0 0 2
Y 1143	කොලොත්ගහමුල	බස්නියන්කෝරුල්ලාගේ අග්ගා හාමි	කුඹුර	0 1 34
C 1144	අස්වැද්දුමේවත්ත	ජේ. ජුවන්අප්පහාමි	පුත්ච්ච පොල්වත්ත	0 1 2
K 1163	පරගහමුලවත්ත	සිතියම 2,354. බැප්ටිස්ට් හි. පිල්ලා අඹේරත්න	පොල්වත්ත	1 0 12.75
L 1163	රත්ගලේඉහලවත්ත	ජේ. ජුවන්අප්පහාමි	එම	1 0 11.25
M 1163	එම	සයිඅප්පහාමිගේ ජුසේඅප්පහාමි	එම	0 3 12.75
N 1163	එම	ජේ. ජුවන්අප්පහාමි	එම	0 1 32.50
O 1163	එම	පොල්වත්තගෙ පිලිප්පා	එම	0 2 18.50
M 1141	අස්වැද්දුමේවත්ත	සිතියම 2,363. ගම—රත්ගම. මුදලියාමිකෝරුල	පුත්ච්චපොල්වත්ත	0 2 20.25
N 1141	මිහිනියගහකුඹුර	හිවාරතසිද්දෙලාගෙ නයිදෙ	කුඹුර	0 1 26.25
O 1141	කෝත්තගහමුලසේන	එම	සේන	0 0 3
R 1141	සිංඹුලාගහවත්ත	අත්තෝනිඅප්පහාමිගෙ බුදලේ බාරකාරයෝ	පොල්වත්ත	0 1 9
S 1141	දෙමට්ටිටිසේසේන	බස්නායක මුදියන්සේලාගේ අප්පහාමි	සේන	0 2 36.50
T 1141	සිංඹුලාගහ	එම	කුඹුර	0 1 12.75
U 1141	මුළුගහමුලසේන සොහොන් කෝත්තගහමුල සේන	එම	කුඹුර	0 1 12.75
V 1141	අඹගහමුලසේන	1 හිටිහාමිමුදියන්සේලාගේ රත්නාමි, 2 හිවාරතසිද්දෙලාගේ නයිදේ	සේන	0 1 1.75
W 1141	හුරැල්ලාවත්තේසේන	හිවාරතසිද්දෙලාගේ නයිදේ	එම	0 0 8
Y 1141	ලීදේකුඹුර	රත්නාමිල්ලාගේ උක්කුඅම්මා	එම	0 0 1
Z 1141	දළුපොතකුඹුර	1 පුත්ච්චල්ලා මැනිකරුල, 2 උක්කුරුල, 3 උක්කුබත්තා	කුඹුර	0 2 2.50
B 1142	පහලකොටුවේවත්ත	ජේ. ජුවන්අප්පහාමි	එම	0 1 19.25
C 1142	එම	එම	පොල්වත්ත	0 0 4.50
F 1142	දළුපොතගලවත්ත	රත්නාමිල්ලාගේ උක්කුඅම්මා බස්නායකමුදියන්සේලාගේ අප්පහාමි	මිට්ට	0 0 32.25
I 1142	දත්තගමුලවත්ත	එම	පුත්ච්චපොල්වත්ත	0 0 31.50
M 1142	අඹගහමුලවත්ත	එම	එම	0 1 20
K 1142	ගලගහමුලවත්ත	1 බමුහුමුදියන්සේලාගේ උක්කු රුල, 2 බස්නායක මුදියන්සේලාගේ පුත්ච්චල්ලා	පොල්වත්ත	0 1 17.25
N 1142	වෙල්කොටුවේකුඹුර	කෝරුලගේ හිත්හිර	එම	0 1 10.75
O 1142	එම	මානපසේබත්තාකෝරුල	කුඹුර	0 1 38.50
Q 1142	මැවේසේන	එම	කුඹුරකට සුසු ඉඩම	0 0 2.25
		1 බස්නායකමුදියන්සේලාගේ බත්තා, 2 මුදියන්සේ, 3 උක්කු රුල, 4 රත්නාමි	සේන	0 0 21.25

කො.	ඉඩමේ නම.	අයිතිකම කියවත.	අන්දම.	මහක.
				අ. රු. ප.
S 1142	මිලිලාගේකුඹුර	1 වරද්දනලක්කුරු, 2 රත්තාමි	කුඹුර	0 0 32-75
U 1142	එම	ලඳුගොඩගම ලක්කුඹුරක්කම	එම	0 0 23-75
V 1142	එම	1 බස්නායකමුදියන්සෙලාගේ කළු බත්තා, 2 මුදියන්සේ	එම	0 0 24-75
X 1142	කහමිගහමුලගේන	වරද්දන 1 ලක්කුරු, 2 රත්තාමි, 3 ලක්කුමැනිකා, 4 බස්නායක මුදියන්සෙලාගේ කළුබත්තා, 5 මුදියන්සේ	ගේන	0 2 38-25
Y 1142	එම	අ.ම. ජ. පී. සෙනෙවිරත්න	එම	0 0 8-50
Z 1142	අඹගහකොටුවේ ගේන	1 මුදියන්සේ වෙදරුලාගේ සිත් ගිරිබත්තා, 2 කිරිතාමිලාගේ රත්තාමි	ගේන	0 2 9-75
A 1143	අඹගහකොටුවේ කුඹුර	එම	කුඹුර	0 1 9-29
B 1143	අඹගහකොටුවේ ගේන	එම	ගේන	0 1 9-25
C 1143	කහමිගහමුලගේන	සෙනෙවිරත්න කෝරල	එම	0 2 0-75
E 1143	දත්තගමුල ගේන	1 කිරිතාමිලාගේ ලක්කුරු, 2 මානිකාමි	එම	0 2 17-75
F 1143	ඉද්දගොල්ලේගේන	බමුකුමුදියන්සේලාගේ ලක්කුරු	එම	0 0 3
H 1136	මිලිලාගොඩගේන	සිතියම 2,260. වැලඳුමිලිගන්පත්තුව. ගම—පහලවරද්දන. 1 පුත්තලාගේ කිරිතාමි, සිත්ගිරි බත්තා, 3 මුදියන්සේ, 4 ලක්කුරු, 5 රත්තාමි	ගේන	0 2 30
E 1135	මුළුගහමුල ගේන	සිතියම 2,259. ගම—පොරපොල. 1 කෝරලලාගෙදර මුදියන් සේ, 2 කිරිබත්තා	එම	1 0 20-25
F 1135	ඉද්දගොල්ලේගේන	ජ. අ.ම. වාපොළිමි මර්කසාර්	එම	0 0 11-50
G 1135	මුළුගහමුලගේන	1 කෝරලලාගෙදර මුදියන්සේ 2 කිරිබත්තා	එම	1 3 30-75
H 1135	එම කුඹුර	1 මුදියන්සෙලා රත්තාමි, 2 මො: හොට්ටාලා අප්පුහාමි	කුඹුර	0 0 28-75
I 1135	මිගහමුලගේන	1 අප්පුහාමිලා කිරිබත්තා, 2 මුදියන්සෙලා රත්තාමි	ගේන	1 1 2-50
J 1135	දෙතිකභේ කුඹුර	කී. ඩී. සිල්වා අඹෙරත්න	කුඹුර	0 1 30
K 1135	කඳවෙල	එම	එම	3 1 1-25
L 1135	එම	1 කී. ඩී. සිල්වා අඹෙරත්න, 2 පුම්බෝවෙ කිරිබත්තා	එම	0 0 19
M 1135	සිල්ලපිටිය	1 අප්පුහාමිලාගේ කිරිමැනිකා, 2 මුදියන්සේ, 3 පිත්තාමි, 4 කිරිබත්තා විදානේ	ගේන	1 1 37-50
N 1135	මාරුගහමුල වත්ත	1, 2, 3, 4, එම	පොල්වත්ත	0 0 9-50
O 1135	එම	නම්බරුආරච්චිලා කිරිමැනිකා	ගේන	0 0 34-50
P 1135	දෙමවපිටිය	එම	කුඹුර	0 0 12-25
R 1135	ලිදකුඹුර	කවරුලාගේ කළුතාමි	මිව්ව	0 0 26
S 1135	ගෙනකොටුවේගාල	එම	ගේන	0 1 0
T 1135	පහලගෙදරවත්ත	1 රත්තාමි, 2 පුත්තලා, 3 ව. බත්තා	පොල්වත්ත	0 0 11
U 1135	එම	එම	ගේන	0 0 12-50
V 1135	අඹගහමුලවත්ත	කවරුලාගේ කළුතාමි	පොල්වත්ත	0 0 19
Y 1135	ඉහලගෙදරවත්ත	1 පුත්තලාඅප්පුහාමි, 2 එම සිත් ගිරිබත්තා	එම	0 2 15
Z 1135	ගල්වානේපිල්ලාව	කවරුලාගේ කළුතාමි	ගේන	0 0 39
A 1136	කොටුවල	එම	කුඹුර	0 0 3
B 1136	එම	එම	කුඹුරකට සුදුසු ඉඩම	0 1 6-75
E 1136	එම	1 කවරුලාගේ කළුතාමි, 2 පුත්තලාඅප්පුහාමි	ගේන	1 3 0-25
F 1136	එම	1 නැකන්දලා පිත්තාමි, 2 සී. බත්තාආරච්චි	එම	0 0 9-25
G 1136	කහවගහමුල	කවරුලාගේ කළුතාමි	එම	0 2 26
V 1134	හුගහමුල	සිතියම 2,257. ගම—පුම්බෝව. 1 පු. එ. මු. මුදලිගාමි කෝරල, 2 පු. එ. මු. රත්තාමි, 3 රත්තාමිලා රත්තාමි, 4 කවරුලාගේ පුත්තලා, 5 ලක්කුඹුරක්කම	ගේන	3 0 36-25
W 1134	එම	එම	එම	1 0 36-75
X 1134	එම	එම	මිව්ව	0 2 19-50
Y 1134	එම	එම	ගේන	0 2 3-75
Z 1134	මැදකුඹුර	පු. එ. මු. ලක්කුඹුරක්කම	කුඹුර	0 0 3
A 1135	එම	මන්දපේති	එම	0 1 29
B 1135	දත්තගමුලකුඹුර	පු. එ. මු. ලක්කුඹුරක්කම ගිවස ආරච්චි	එම	0 0 20-75

නො.	ඉඩමේ නම.	අයිතිකම කිසිවයා.	අන්දම.	මහත. අ. රු. ප.
C1135	වඩිනාව	1 පු. එ. මු. මු:ලි:නාමනෝරුල, 2 පු. එ. මු. රත්මානිකා, 3 රත්මානි ලි:ලා රත්මානිකා, 4 කච්චුල්ලා නේ පුත්ච්චුල	සෙන	2 2 16:50
D 1135	එම	එම	එම	2 1 22
10826	එම	ආණ්ඩුව	කැලේ	1 1 2

එබැවින් ඉඩම් අයිතිකරුවන්ට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවිට පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොහොත් හවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ මක්කෝම්බු මස 25 වෙනි දින උදේ 11නේ කනිෂ්ඨව ප්‍රතිවෝච්චි මා ඉදිරිපිට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසිසිව්ට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකම් තොරතුරුත් කිසිසිව්ට ඕනෑවිට මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 24 වෙනි දින කුරුනෑගල කවිවෙරළේදී.

ඇ. පී. පිඤ්ඤ, ආණ්ඩුවේ ඒජන්ත මමත.

1876 ම් (බ්‍ර) 3 ම් ඉලක්කස්සඳුල්ලින් 7 ම් පිරිවිත් පිරිකාරම් වඳුක්රුප් පුකකවණ්ඩුපාපානේ ජුනු ආණ්ඩු පිරිකරුණෙකුට වෙණ්ඳුපාන පිණිස ස්ථානවලට පිරිකරුණ, අංතාවය :—

පිරිකරුණ ඉලක්කම් 2,256, වණ්නිකරුණ.
 ඉරිසි—වෙණ්ඳුපාන.

නං.	කාර්ණික පෙරු.	ඉරිසිකාර්ණික පෙරු.	විපරු.	විසාලම්. අ. රු. ප.
Z 1133	—	ඉලක්කම් කොණ්චේරුණු ත්‍රිවිලවේ	වෙණ්ඳුපාන	1 3 33:50
A 1134	—	ඉරිසි	වෙණ්ඳුපාන	0 0 5:25
C 1134	කොණ්චේරුණු	විසාලම්	වෙණ්ඳුපාන	0 0 0:14
F 1134	වණ්ඳුපාන	වෙණ්ඳුපාන	වෙණ්ඳුපාන	1 1 17:50
I 1134	ඉරිසි	ඉරිසි	වෙණ්ඳුපාන	1 2 0:75
K 1134	කොණ්චේරුණු	1, වාපුලෙම්මලාකේ සිණ්ඤ ඉරිසිකාර්ණික ; 2, වාපුලෙම්මලාකේ සිණ්ඤ ඉරිසිකාර්ණික ; 3, වාපුලෙම්මලාකේ සෙලවෙණ්ඳුපාන ; 4, වාපුලෙම්මලාකේ ඉරිසිකාර්ණික	වෙණ්ඳුපාන	0 3 11:75
L 1134	කොණ්චේරුණු	K 1134 ඉරිසිකාර්ණික	වෙණ්ඳුපාන	0 0 18
O 1134	වණ්ඳුපාන	වෙණ්ඳුපාන	වෙණ්ඳුපාන	0 1 26:75
Q 1134	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 1 15:50
R 1134	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 31:75
S 1134	ඉරිසි	1, ඉරිසිකාර්ණික කොණ්චේරුණු ; 2, වාපුලෙම්මලාකේ සිණ්ඤ ඉරිසිකාර්ණික ; 3, ඉරිසි ඉරිසිකාර්ණික සෙලවෙණ්ඳුපාන	වෙණ්ඳුපාන	0 0 7:75
T 1134	ඉරිසි	S 1134 ඉරිසිකාර්ණික	වෙණ්ඳුපාන	0 0 34:50
U 1134	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 11:50
පිරිකරුණ ඉලක්කම් 2,262, වෙණ්ඳුපාන වෙණ්ඳුපාන ඉරිසි—කොණ්චේරුණු.				
Y 1137	කොණ්චේරුණු	1, කොණ්චේරුණු ; 2, ඉරිසි ; 3, කොණ්චේරුණු	වෙණ්ඳුපාන	0 0 3:50
Z 1137	ඉරිසි	Y 1137 ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 19:50
D 1138	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 13:25
G 1138	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 1 0
J 1138	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 22:75
L 1138	කොණ්චේරුණු	වෙණ්ඳුපාන	ඉරිසි	0 3 9:75
M 1138	ඉරිසි	ඉරිසිකාර්ණික	ඉරිසි	0 0 5:75
R 1138	කොණ්චේරුණු	ඉරිසිකාර්ණික	ඉරිසි	0 2 34:25
U 1138	කොණ්චේරුණු	ඉරිසිකාර්ණික	ඉරිසි	0 1 35:50
A 1139	ඉරිසි	වෙණ්ඳුපාන	ඉරිසි	0 2 1:50
O 1139	කොණ්චේරුණු	ඉරිසිකාර්ණික	වෙණ්ඳුපාන	0 0 22:50

தண்.நி.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விபரம்.	வீசாலய. ஏ. தூ. பெ.
D 1139	குறிகொட்டுவ	செவ்வலாகேகப்பி	செல்லு	0 0 13
E 1139	பரகாகமுலகொ ற்றுவு	முத்துவலாகே கப்பியும் தென்னாவும்	ஷெ	0 1 6-75
G 1139	பரகாகமுலகொ ட்டுவபிலலாவ	E 1139 துண்டைப்போல	சேன	0 0 14
H 1139	கலவலயாய	கொறத்தலாவெல தறயலாகே மெ னிக்காவும் முத்துவாவும்	ஷெ	0 0 14-50
K 1139	ஷெ	தென்னலாகே சிவந்தாவும் டிக் காவும்	ஷெ	0 0 19
L 1139	ஷெ	அறுமதறயலாகே 1, பொன்னு; 2, அமதா; 3, மாலயா	ஷெ	0 1 12-75
M 1139	ஷெ	மையா தறயலாகே 1, மொகட்டத றயா; 2, அறுமா	ஷெ	0 0 33-75
O 1139	காட்டகாகத்தல பொத்த	அறுமாவெதலாகே டிக்கிரி	நெலலு	0 2 10-75
Q 1139	கலகாகப்பிறிய	மையா தறயலாகே 1, மையா; 2, தென்னு	ஷெ	0 0 23-50
S 1139	ஷெ	மையா தறயலாகே 1, மையா; 2, அறுமா	ஷெ	0 0 31-25
U 1139	ஷெ	கப்புவா தறயலாகே அறுமா	ஷெ	0 1 8
V 1139	பகலவெல	தென்னலாகே சிவந்தா	ஷெ	0 1 6
X 1139	ஷெ	முத்துவலாகேகொறத்தலா தறயா	ஷெ	0 0 23-75
Z 1139	ஷெ	பூலாகே அறுமா	ஷெ	0 0 6-50
A 1140	ஷெ	முத்துவலாகே கொறத்தலா தறயா	ஷெ	0 1 11-25
B 1160	ஷெ	பூசுபிறியெதறயலாகே மொகட் டதறயா	ஷெ	0 1 0
C 1140	ஷெ	பூசுபிறியெதறயலாகே அமத்தா	ஷெ	0 0 13
D 1140	கடுதலுபொத்த	மையா தறயலாகே மொகட்டதறயா	ஷெ	0 0 1-50
H 1140	ஷெ	உஞ்சா தறயலாகே 1, கஞ; 2, கொ றத்தலா	ஷெ	0 1 29-50
K 1140	ஷெ	பஞ்சலாகே உக்குவா	ஷெ	0 0 15
M 1140	தாவளம்பிட்டயெ தலுபொத்த கு ம்புற	உஞ்சு தறயலாகே 1, முத்துவா; 2, உக்குவா	ஷெ	0 1 22-50
N 1140	ஷெ	மையா தறயலாகே மொகட்டா தறயா	ஷெ	0 0 32
P 1140	டலுபொத்தகும்புற	உஞ்சு தறயலாகே எசந்தி	ஷெ	0 1 24-75
Q 1140	ஷெ	பி. மொகத்தா தறயா	ஷெ	0 0 6
S 1140	ஷெ	கப்புவா தறயலாகே அறுமா	ஷெ	0 1 5-75
T 1140	சியம்பலகாகமுல வத்த	கப்புவா தறயலாகே 1, வாலயா; 2, பிச்சி	தென்னந்தோட்டம்	0 0 25
W 1140	அம்பகாகமுலவத்த	1, க. பக்கொன்; 2, சொனா அப்தல	—	—
X 1140	ஷெ	W 1140 துண்டைப்போல	தென்னந்தோட்டம்	0 0 22-50
Y 1140	மரக்கயாகேவெல	1, அறுமலாகே சிரி; 2, மாலயவெ தலாகே சிக்கா	நெலலுக்கேற்ற	0 0 0-50
Z 1140	கொடலகென வத்த	தெவத்தபெசலாகே கிரியா	தென்னமரத்தோ ட்டம்	0 1 3
A 1141	மரக்கயாகேவெல	1, அறுமலாகே சிரி; 2, மாலயவெ தலாகே சிக்கா	நெலலு	0 0 25-50
B 1141	ஷெ	A 1141 துண்டைப்போல	ஷெ	0 0 31
D 1141	விந்தகாவகும்புற	லப்பயலாகே குடா	ஷெ	0 0 21-75
G 1141	ஷெ	புக்கலாகே ரிக்கிரா	ஷெ	0 1 26-75
L 1141	வெவகும்புற	1, மாலயவெசலாகே சிக்கா; 2, சிக்கலாகே புஞ்சாவெதா	ஷெ	0 1 38-75
பிரதமபடத்த இலக்கம் 2,269, வேவுடவிலலி கற்பற்று. குறிச்சி—மறலுவாவெ.				
F 1146	நிக்ககெனவெல	எம். சி. சிகெட்சு	நெலலு	0 1 33-25
H 1146	ஷெ	பனிவிடகா தறயலாகே லப்பி	ஷெ	0 1 2
L 1146	ஷெ	டி. பி. திரனாபக்க	ஷெ	0 0 19-75
M 1146	ஷெ	எம். சி. சிகெட்சு	ஷெ	0 0 19-50
P 1146	முத்தட்டுவேகும்புற	1, நங்காமி நொத்தரிசு; 2, டிக்கி ரிபண்டாகேகோருன்	ஷெ	0 3 3-50

தண்ணி.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. ஞா. பெ.
T 1146	காமரித்தாவெ கு ம்புற	அதிரியன்பேடிகே சுவான்பெர்னாந்து நெல்லு கிரிகாமிலாகே நன்மெனிக்கா கரு காமியும் மெனிக்காமியும்	நெல்லு	0 1 35.25
U 1146	ஹே		ஹே	0 1 7.50
W 1146	வெலிக்கொம்பிற் றிய வத்தை	றெளிசப்புலாகே பொடிசிக்கோ பு ஞ்சினுளையும் அந்தோணியப்பும்	தோட்டம்	0 2 13
Z 1146	போகாமுலவெல	றங்காமி நொத்தாரிசு	நெல்லு	0 1 15.75
B 1147	டண்காகும்புற	தென்னகோன்முதியான்செலாகே டிங்கிரி அம்மா	ஹே	0 1 5.75
D 1147	முனமலகாகமுலவத்த	தென்னகோன்முதியான்செலாகே டிங்கிரி அம்மா	தென்னந்தோட்டம்	0 1 0.50
E 1147	பொகாகமுலவத்தை	றங்காமி நொத்தாரிசு	ஹே	0 1 30.75
F 1147	ஹே	ஹே	புத்தரை	0 1 11.50
H 1147	பகலவெலகும்பிற்	டானியலபெரனாந்து	நெல்லு	0 0 6
I 1147	அம்பகாகும்பிற்	கலத்தலாகே புஞ்சினுயிதை	ஹே	0 0 27.75
L 1147	ஹே	ஹே உக்குநாச்சிரி	ஹே	0 1 21.75
N 1147	மிதெலமடவத்தை	விக்குறியா காமினெ	தென்னந்தோட்டம்	0 3 34.50
P 1147	ஹே	அபயசின்கமுதியான்செலாகே கிரி வண்டா	சேன	0 1 33
R 1147	குருவாகெனகும்பிற்	மறாளுவாவெலிகார	நெல்லு	0 2 18.25
S 1147	முஞ்சாகமுலகேன	முசலிகாமியெலவிதானை	சேன	0 1 26.50
X 1147	ஹே	ஹே		
	கூம்பிற்	அபயசின்கமுதியான்செலாகே 1, கிரிகாமி ; 2, முதலிகாமி ; 3, கி ரிமெனிக்கா	நெல்லு	0 0 7
A 1148	றதமலகாகவெல	மறாளுவாவெலிகார	ஹே	0 2 3.50
D 1148	கொலவத்தனகும்பிற்	ஹே	ஹே	0 0 22.50
E 1148	ஹே	விதானலாகே கெத்துகாமி டிங்கிரி மெனிக்காவும் பண்டாவும்	ஹே	0 0 28.25
G 1148	ஹே	முதியான்சே கங் ஆறுச்சி	ஹே	0 0 12.75
H 1148	ஹே	சென்னகொன்முதியான்செலாகே முதியான்சே	ஹே	0 0 31
J 1148	அஸ்வெதுமகும்பிற்	அபயசின்கமுதியான்செலா கெறன மெனிக்கா, மெனிக்காமி	ஹே	0 1 10.50
K 1148	கொலவத்தனகும்பிற்	புஞ்சிமெனிக்கா	ஹே	0 0 14.75
L 1148	ஹே	மருளுவாகே கிரிகாமி	ஹே	0 0 23.75
N 1148	ஹே	அபயசின்க முதியான்சேலாகே முத லிகாமி வெலவிதானை	ஹே	—
Q 1148	தெலியாபிறறியே கும்பிற்	ஆராச்சிலாகே டிங்கிரிவண்டா அபயசின்கமுதியான்சேலாகே கிரி காமி	ஹே	0 3 15.25
T 1148	ஹே		ஹே	0 1 34.50
W 1148	கினைஇன்னவெல	மீகொலகெனயலாகே றணகென யா டிங்கிரியாகெனயா	ஹே	0 2 10.50
Z 1148	டலுபொத்தகும்பிற்	யொசெப்பு பெரேரா அபபுகாமி	ஹே	0 0 7
C 1149	ஹே	றங்காமி நொத்தாரிசு	ஹே	0 0 24.75
D 1149	தலுபொத்தகும்பி றபிலலாவெ	ஹே	நெல்லுககேற்ற சிலம்	0 0 1.75
E 1149	பொலகொலலாவே கேன	கு. ம. மகாமதுகயினுவும் செ. கு. மு. மகாமதமவசா	சேன	2 0 10
		பிரதமபடம் இலக்கம் 2,270. வெயவுடவிலலிகற்பந்து. குறிச்சி—மெசகம.		
G 1149	அமபகொட்டேகும் பிற்	கிரிமையாவெதா	நெல்லு	0 1 0.75
H 1149	அமபகொட்டெ	ஹே	சேன	0 1 8.50
J 1149	அமபகொட்டேவத்த	1, முகமதுவாவா சாய்பு ; 2, கு னமன முகமதுகயினு ; 3, மு கமது மீயீ	தென்னந்தோட்டம்	0 0 34.25
K 1149	அமபகொட்டேகும் பிற்	கிரியா உபபசக்கயாகே 1, மொகட டா ; 2, சிங்கா	நெல்லு	0 1 12.75
L 1149	ஹே	கிரியாகே மிலிந்தா	ஹே	0 0 9.25
M 1149	ஹே	டங்கலாகே சிங்கா	ஹே	0 0 12.25

தண்.டி.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	வீசாலம், ஏ. டூ. பெ.
N 1149	அம்பகொடகும்பிர	முத்துவலாகெ அமதா, சசிராசெவ்வா, சலுவா	நெலலு	0 0 15
O 1149	ஷெ	அமதாவெல துரையா கொறத்தலா, தென்னு	ஷெ	0 0 2-25
P 1149	ஷெ	அமமகொட்டவத்தமையா துரையா	தோட்டம்	0 2 13-75
S 1149	குழுக்கமடவத்தை	லப்பயாகெ செவ்வா கிரியா, புஞ்சி, சசிரா	ஷெ	0 1 25-75
T 1149	ஷெ	செவ்வாகெ மெனிக்கா	ஷெ	0 1 27-75
X 1149	குழுக்கமடகும்பிர	ஷெ	நெலலு	0 2 15-75
Z 1149	இஸ்கத்தவத்தை	அழுவக்கரலாகெ பாத்தமமா	சேன	0 0 38-25
A 1150	குழுக்காகதலுபொத்த 1, அமதாவெலதறயா ; 2, கொறத்தலா ; 3, தென்னு ; 4, பிசா ; 5, மெனிக்கா		ஷெ	0 0 16
1150	ஷெ	செவ்வாகெ மெனிக்காவும் A 1150 துண்டின உரித்தாளியரும	நெலலு	0 1 35-50
G 1150	ஷெ	F 1150 துண்டையபோல	காயகறித்தோட்டம்	0 0 3
K 1150	குழுக்காக தலுபொ தச்சவத்த	முத்தவாவெதா	ஷெ	0 0 5
L 1150	ஷெ	ஷெ	சேன	0 0 4-50
M 1150	குழுக்காகதலுபொ த்தகும்பிர	முத்தவாவெதா, மொகட டலாகெ குலந்தவா	நெலலு	0 0 15
N 1150	குழுக்காகதலுபொ த்தகல	மொகட்டலாகெ மெனிக்கா	புலலுத்தரை	0 1 1-25
R 1150	மகாகமவத்த	மொகட்டவெலதறயா	தென்னந்தோட்டம்	0 0 1
S 1150	குழுக்காக தலுபொ த்தகும்பிர	அமதாவெலதறயா, கிரிமையா	நெலலு	0 0 11-50
T 1150	குழுக்காகதலுபொ த்தபிலலாவ	பெருமாகெ கிரிமையா	சேன	0 0 5-75
V 1150	மகாகமகல	பெஸ்அதவெயலாகெ கொறத்தலா, கிரிமையா, வத்தவா, பூலா	சேன	0 0 1-25
W 1150	மகாகமகலவத்தை	மாலயாகெமுத்தவா	தென்னந்தோட்டம்	0 0 4
X 1150	சிலகாவெவத்தை	ஷெ	ஷெ	0 0 11-50
Y 1150	ஷெ	மொகட்டலாகெ லப்பயா	ஷெ	0 0 14-50
Z 1150	கொட்டுவாபவுலகல	1, பிளக்கெகிரியா ; 2, தென்னுகெ முத்தவா	சேன	0 0 10-25
A 1151	கொட்டுவாபவுலகல குமபிர	1, சிக்காகெ பிஞ்சா ; 2, கிரியா, பிச்சி	நெலலு	0 0 31-75
B 1151	ஷெ	1, மொகட்டலாகெ அமதா ; 2, மெனிக்கி	ஷெ	0 0 10-75
C 1151	ஷெ	1, பினலாகெ கிரியா ; 2, களளாகெ பூலா ; 3, பிஞ்சி	ஷெ	0 1 17-25
E 1151	ஏலிகொடவத்தை	1, மெனிக்காகெ சமதரி ; 2, பூலா	தென்னந்தோட்டம்	0 0 35-75
G 1151	ஷெ	தென்னலாகெ அமதா	புற்தரை	0 0 27
H 1151	ஷெ	உக்குவாகெ பேருமா	ஷெ	0 1 38-75
K 1151	ஏலிகொடகும்பிர	அமதா துரையலாகெ உக்கி	நெலலு	0 0 28-50
M 1151	ஷெ	கிரிபண்டா ஆராச்சி	ஷெ	0 0 23
O 1151	ஷெ	முத்தவாகெ வத்தவா	ஷெ	0 0 36-25
S 1151	ஷெ	1, குடயலாகெ ரிக்கா ; 2, சேவி ; 3, மெனிக்கி	ஷெ	0 1 39
V 1151	ஷெ	1, மெனிக்காகெ சமதரி ; 2, பூலா	ஷெ	0 0 26
X 1151	கமமறலகெனகுமபிர	1, மொகட்டலாகெ அமதா ; 2, மெனிக்கி	ஷெ	0 0 34-25
Y 1151	ஷெ	1, சிக்கதறயலாகெ முத்தவாவெத ; 2, மொகொட்டலாகெ கலந்தவா	ஷெ	0 0 27-75
Z 1151	ஷெ	திக்கதறயலாகெ செவி	ஷெ	0 0 18
C 1152	கந்தவாககொட்டு வாகும்பிர	1, திக்கதறயலாகெ முத்தவா வெதா ; 2, செவி	ஷெ	1 3 15-25
J 1152	ஷெ	செவ்வாகெ டிங்கா	ஷெ	0 2 5-75
O 1152	ஷெ	டிங்காகெ லப்பயா	ஷெ	0 1 38-25
P 1152	நென்னகுமபிர	1, தென்னுகெ பூலா ; 2, அமதா ; 3, லப்பயா ; 4, ஏசந்தா	ஷெ	0 2 18-75

	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	வீபரம்.	விசாலம். அ. து. பெ.
Q 1152	நெமமெபிலலாவெ	1, தெனனுகுசெய்யலா; 2, அமதா;		
R 1152	நெமமெபிலலாவெ	3, லப்பயா; 4, எசந்தி	புத்தரை	0 0 21
	கென	கிரியாமையாவெதா	சேன	1 1 31-75
		பிரதமபடத்து இலக்கம் 2,265, வெயவுடவிலைகற்பற்று.		
		குறிச்சி—சுதரவளானை.		
D 1144	குருளகலாகேதலு			
	பொத்த	நன்நயிதைலாகே 1, டிங்கிரியி		
		தை; 2, சுவரநயிதை; 3, நெந்		
		நயிதை	சேன	0 0 24-75
E 1144	ஷெ	ஷெ	நெலலு	0 0 16
F 1144	ஷெ	உங்குநயிதைலாகே கேட்டயாநயி		
		தை	சேன	0 0 6
G 1144	ஷெ	E 11,444 துண்டைப்போல	நெலலு	0 1 6
H 1144	ஷெ	குஞ்சிலெமலாகே 1, உதமாலெ		
		மம, தம்பிலெமமை	சேன	0 0 7
I 1144	ஷெ	ஷெ	நெலலு	0 2 8-25
J 1144	ஷெ	புஞ்சிநயிதைலாகே 1, திசரா நயி		
		தை; 2, குமாரநயிதை		
K 1144	அமுலுகந்த			
	தலுபொத்த	உமாலெமம பனையூராச்சி	நெலலுக்கேற்ற	1 0 6-75
L 1144	ஷெ	மு. செ. முகமமது அமுலுக்கா	தென்னந்தோட்டம்	0 1 17
N 1144	அமுலுகந்தவத்த	அகமமதுலெமலாகே மெவிநாச்		
		சிரி	ஷெ	0 0 9
O 1144	கலகாவெகுமபிற	ஷெ	நெலலு	1 1 6-25
R 1144	கலகாவெவத்த	பளநிவாசல்	மேட்டுவயல	0 0 7
X 1144	மரகாகமுலகுமபிற	1, முகமமதுஉமமா; 2, வரசா பா		
		த்தமமா; 3, சேகுமுகமமது	நெலலு	1 0 21-75
Z 1144	நமடகாகமுலகும			
	பிற	குஞ்சிலெமலாகே 1, உதமாலெ		
		மம; 2, தம்பிலெமம	ஷெ	0 0 30
A 1145	மீகாகமுலகுமபிற	நந்தெனியூராச்சிலாகே தொன்		
		றெமெல அபபுகாமி	ஷெ	0 2 0
D 1145	பகலகட	அகமமதுலெமலாகே மெவிநாச்சிரி	நெலலுக்கேற்ற	0 1 18
E 1145	பகலகடவத்த	ஷெ	தென்னந்தோட்டம்	1 0 25-25
F 1145	பகலகடவத்தபில			
	லாவ	ஷெ	சேன	0 1 7-50
N 1145	இலைகந்தனகென	1, அகமமதுலெமலாகே உடை		
		யார்; 2, நயினாமுகமமது; 3, அ		
		ல்லாபிச்சை	நெலலு	0 3 30-75
O 1145	ஷெ	ஷெ	சேன	0 0 1
		பிரதமபடத்து இலக்கம் 2,264, வெயஉடவிலைகற்பற்று.		
		குறிச்சி—வெலலைவ.		
I 1143	பரகாகமுலவத்தை	டி. சில்வா அபயறட்டின	இளந்தென்னந்தோ	
			ட்டம்	0 0 29
O 1143	நங்காலதிகலவத்தை	1, வஸ்தியான் கோளுளகே மெய		
		யப்பு, மகாபெருவளகே அகிதா		
		கொண்டு	தென்னந்தோட்டம்	0 2 9-25
R 1143	கலகுமபிற	ஷெ	நெலலு	0 1 8-50
S 1143	வெலகொட்டுவ	ஞாயகொட்டி ஆராச்சிகே வெரலி		
		யானு அபபுகாமி	ஷெ	0 0 28-75
T 1143	தியுலகாகபிடடிய	செயப்புலாகே யொசெ அபபுகாமி	ஷெ	0 0 33-75
U 1143	ஷெ	உசெ வெரலியானு அபபுகாமி	தென்னந்தோட்டம்	0 0 37-50
V 1143	ஷெ	ஷெ	ஷெ	0 0 2
Y 1143	கொண்காமுலகு			
	மபுற	வஸ்தியான் கோளுளகே அகிதகாமி	நெலலு	0 1 34
C 1144	அஸ்வெதுமவத்த	சாயகொட்டி ஆராச்சிகே யுவான் அபபு	இளந்தென்னமரத்	
			தோட்டம்	0 1 2
		பிரதமபடத்து இலக்கம் 2,354, வெயஉடவிலைகற்பற்று.		
K 1163	பரகாகமுலவத்தை	டி. சில்வா அபயறட்டின	பனையலும் இளந்தெ	
			ன்னந்தோட்டம்	1 0 12-75
L 1163	நங்கலஇகலவத்தை	சாயக்கொட்டி ஆராச்சிகே சுவான்		
		அபபுகாமி	தென்னந்தோட்டம்	1 0 11-25
M 1163	ஷெ	செயப்புலாகே யொசெ அபபுகாமி	ஷெ	0 3 12-75
N 1163	ஷெ	செ. சுவான் அபபுகாமி	ஷெ	0 1 32-50
O 1163	ஷெ	சொலிவத்தகே பிஸ்பா	ஷெ	0 2 18-50

தன்.டி.	காணியினது பெயர்.	உரித்தானியின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. மு. பெ.
பிரதமபடத்து இலக்கம் 2,263, வெயஉடவிலலிகற்பற்று.				
குறிச்சி—றங்கம்.				
M 1141	அஸ்வெதுமவத்த	முதலிகாமி கோரூனை	இளந்தென்னந்தோட்டம்	0 2 20.25
N 1141	மாதிடடியகாக் குமபுற	இத்தரூநயிதைகே நயிதை	நெலலு	0 1 26.50
O 1141	கொங்காகமுலகேன	ஹே	சேன	0 0 3
R 1141	சியம்பலகாகவத்தை	அந்தோனி அப்புவிள் உரித்தானிகள்	தென்னந்தோட்டம்	0 1 9
S 1141	தெமட்டயிற்றிய கேன	பலநாயக்கமுதியான்செலாகே அபுபுகாமி	சேன	0 2 36.50
T 1141	சியம்பலகாகவத்தை	ஹே	நெலலு	0 1 12.75
U 1141	புளுகாகமுலகேன (அலலது கோங்காகமுலகேன)	கெறங்காமி இத்தரூநயிதைலாகே நயிதை	சேன	0 1 1.75
V 1141	அம்பகாகமுலகேன	இத்தரூநயிதைலாகேநயிதை	சேன	0 0 8
W 1141	சூறலவத்தகேன	றங்காமிலாகே உக்குஅமமா	ஹே	0 0 1
Y 1141	விந்தகும்புற	1, புஞ்சிசூரூனை மெனிகசூரூனை; 2, உக்குரூனை; 3, உக்குபண்டா	நெலலு	0 2 2.50
Z 1141	டலுபொத்தகும்புற	சாயகொடிசூராச்சிகே கவான் அபுபுகாமி	ஹே	0 1 19.25
B 1142	பகலகொட்டுவெ வத்தை	ஹே	தென்னந்தோட்டம்	0 0 4.50
C 1142	ஹே	றங்காமிலாகே உக்குஅமமா	புதைறை	0 0 32.25
F 1142	டலுபொத்தகல் வத்த	பஸ்னாயக்கமுதியான்செலாகே அபுபுகாமி	இளந்தென்னந்தோட்டம்	0 0 31.50
I 1142	றனகாகமுலவத்தை	ஹே	தோட்டம்	0 1 20
K 1142	தலகாகமுலவத்தை	கோரூனகே டிக்கிரா	தென்னந்தோட்டம்	0 1 10.75
M 1142	அம்பகாகமுலவ த்தை	1, பஸ்னாயக்கமுதியான்செலாகே உக்குரூனை; 2, பஸ்னாயக்கமுதியான்செலாகே புஞ்சிசூரூனை	ஹே	0 1 17.25
N 1142	வெலகொற்று கும்புற	மாணப்பாபெமலடாகோரூனை	நெலலு	0 1 38.50
O 1142	ஹே	ஹே	நெலலுக்கேற்ற	0 0 2.25
Q 1142	வெலகேன	1, பஸ்னாயக்கமுதியான்செலாகே பண்டா; 2, முதியான்செ; 3, உக்கிரூனை; 4, றங்காமி	சேன	0 0 21.25
S 1142	யில்லைவகும்புற	வரதான 1, உக்கிரூனை; 2, றங்காமி	நெலலு	0 0 32.75
U 1142	ஹே	உடுகொடகம் உக்குபண்டா லேக்கம்	ஹே	0 0 23.75
V 1142	ஹே	பஸ்னாயக்கமுதியான்செலாகே 1, களுபண்டா; 2, முதியான்செ	ஹே	0 0 24.75
X 1142	ககமீகாகமுலகேன	வரதான 1, உக்குரூனை; 2, றங்காமி; 3, உக்குமெனிக்க; 4, பஸ்னாயக்கமுதியான்செலாகே களுபண்டா; 5, முதியான்செ	சேன	—
Y 1142	ஹே	எம். இ. பி. செனவிறட்டின	சேன	0 0 8.50
Z 1142	அம்பகாககொட்டு கேன	1, முதியான்செவெதரூனகே டிக்கிரிவண்டா; 2, கிரிகாலோகே றன்மெனிக்கா	சேன	0 2 9.75
1143	அம்பகாககொட்டு கும்புற	Z 1143 துண்டைப்போல	நெலலு	0 1 9.25
B 1143	அம்பகாககொட்டு கேன	ஹே	சேன	0 1 9.25
O 1143	ககமீகாககலகேன	மாணப்பாயே பண்டாகோரூனை	ஹே	0 2 0.75
E 1143	டன்காகமுலகேன	கிரிகாமிலாகே உக்குரூனையும் மெனிக்காமியும்	ஹே	0 2 17.75
F 1143	இத்தேகொலை கேள்	பஸ்னாயக்கமுதியான்செலாகே உக்குரூனை	ஹே	0 0 3

தன்.டி.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விபரம்.	வீசாலம். அ. ரூ. பெ.
பிரதமபடத்த இலக்கம் 2,260, வெயுஉடவிலலி கற்பற்று. குறிச்சி—பகலவாதனை.				
H 1136	யிலகாககொட கேன	1, புஞ்சிமுனைகே கிரிகாமி; 2, டிங் கிரிபண்டா; 3, முதியான்சே; 4, உக்குமுனை; 5, நங்காமி	சேன	0 2 30
பிரதமபடத்த இலக்கம் 2,259, வெயுஉடவிலலி கற்பற்று. குறிச்சி—பொறபொல.				
E 1135	மலகாகமுலகேன	1, கோமுனை கெதிரமுதியான்சே; 2, கிரிபண்டா	சேன	1 0 20-25
F 1135	இத்தகொலகேன	எம் வரபொச்சிமரைக்காயர்	ஹெ	0 0 11-50
G 1135	முலைகாகமுலகேன	1, கோமுனைகெதிரமுதியான்சே; 2, கிரிபண்டா	ஹெ	1 3 30-75
H 1135	முலுகாகமுலகும்புற	1, முதியான்செலாகே நங்காமி; 2, மொகட்டலா அப்புகாமி	நெலலு	0 0 28-75
I 1135	யீகாகமுலகேன	1, அப்புகாமிலே கிரிபண்டா; 2, முதியான்செலாகே நங்காமி	சேன	1 1 2-50
J 1135	தெனிக்கடகும்புற	யி. டி. இலவா அபயரடடின	நெலலு	0 1 30
K 1135	கடவெல	ஹெ	ஹெ	3 1 1-25
L 1135	ஹெ	1, யி. டி. சிலவா அபயரடடின; 2, பும்மொவெ கிரிபண்டா	ஹெ	0 0 19
M 1135	லெலபிற்றிய	அப்புகாமிலாகே 1, கிரிமெனிக்கா; 2, முதியான்சே; 3, பிங்காமி; 4, கிரிபண்டா விதானை	சேன	1 1 37-50
N 1135	மரகாகமுலவத்த	M 1135 துண்டைப்பொல	தென்னந்தோட்டம்	0 0 9-50
O 1135	ஹெ	நம்பிமுனை ஆரச்சில கிரிமெனிக்க	செய்கைபண்ணின	சேன 0 0 34-50
P 1135	தெமட்டபிற்றிய	ஹெ	நெலலு	0 0 12-25
R 1135	லிந்தகும்புற	கவுமுளலாகே களுகாமி	புத்தரை	0 0 26
S 1135	கெனகொட்டுவெகல	ஹெ	சேன	0 1 0
T 1135	பகலகெதிரவத்தை	1, நன்மெனிக்கா; 2, புஞ்சிமெனி க்கா; 3, டபிள்யூ. பண்டா	தென்னந்தோட்டம்	0 0 11
U 1135	ஹெ	ஹெ	சேன	0 0 12-50
V 1135	அம்பகாகமுலவ த்தை	கவுமுளகே களுகாமி	தென்னந்தோட்டம்	0 0 19
Y 1135	இகலகெதிரவத்தை	1, புஞ்சிரானை அப்புகாமி; 2, புஞ்சி ராலை டிங்கிரிபண்டா	ஹெ	0 2 15
Z 1135	கலவனபிலலர்வ	கவுராலைலாகே களுகாமி	சேன	0 0 39
A 1136	கவுலவெவ	ஹெ	நெலலு	0 0 3
B 1136	ஹெ	ஹெ	நெலலுக்கேற்ற	0 1 6-75
E 1136	ஹெ	கவுராலைலாகே களுகாமி; 2, புஞ் சிரானை அப்புகாமி	சேன	1 3 0-25
F 1136	ஹெ	1, நெக்கத்திரானை பிங்காமி; 2, சி. வண்டா ஆராச்சி	ஹெ	0 0 9-25
G 1136	ககட்டகாகமுல	கவுராலைகே களுகாமி	ஹெ	0 2 26

பிரதமபடத்த இலக்கம் 2,257, வெயுஉடவிலலிகற்பற்று.

குறிச்சி—புமமொவை.

V 1134	காககாகமுல	1, பி. யி. மு. முதலிகாமி கோராளை; 2, பி. யி. முறமமெனிக்கா; 3, நங்காமி பறமெனிக்கா; 4, கவுராலைகே புஞ்சிரானை; 5, உக் கு வண்டா	சேன	1 0 36-75
W 1134	ஹெ	ஹெ	சேன	1 0 36-75
X 1134	ஹெ	ஹெ	புத்தரை	0 2 19-50
Y 1134	ஹெ	ஹெ	சேன	0 2 3-75
Z 1134	மெதகும்புற	பி. யி. மு. நன்மெனிக்கா	நெலலு	0 0 3
A 1135	ஹெ	சந்தாசோற்றி	ஹெ	0 1 29
B 1135	தளகாகமுலகும்புற	பி. யி. மு. உக்குபண்டா பனையஆ ராச்சி	ஹெ	0 0 20-75

அண்டு	கணியின் பெயர்	உரித்தானியின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. தூ. பெ.
C 1135	வடிகாலை	1, பி. யி. மு. முதலிகாமிகோராலை; 2, பி. யி. மு. நன்மெனிக்கா; 3, நன்காமிலா நன்மெனிக்கா; 4, கவுராணிகே புஞ்சிராணை	சேன	2 2 16.50
D 1135	சை	சை	சேன	2 1 22
10826	—	சோறணமேந்து	காடு	1 1 2

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு துக்க காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுக்குள்ளே அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதுனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய சாரிய்காரர் மூலமாய் 1900 ம் ஆண்டு ஜப்பசியர் 25 ந் தேதியன்று காலமே 11 மணிக்கு புப்போவவில் என்முன்பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

குறுநாக்கல் கச்சேரி,
1900 ம் ஆண்டு புரட்டாசியர் 26 ந் உ.

எப். சி. பிஷர்,
அரசாட்சி ஏசண்டி.